



පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 313

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අට වැනි පාර්ලිමේන්තුව

(පළමු සැසි වාරය)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව

(2016.09.01 සිට 2017.02.28 දක්වා)

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති

ගරු සුනිල් හඳුන්වනේන්ති මහතා විසින්

2017 ඔක්තෝම්බර් මස 19 වන දින ඉදිරිපත් කරන ලදී.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

අට වැනි පාර්ලිමේන්තුව (පළමු සැසිවාරය)

අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුක්තව 2015 නොවැම්බර් මස 26 දින පත් කරන ලදී. එහි වර්තමාන සාමාජිකත්වය පහත පරිදි වේ.

1. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා (සභාපති)
2. ගරු රවුෆ් හකීම් මහතා
3. ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
4. ගරු දයාසිරි ජයසේකර මහතා
5. ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
6. ගරු රවීන්ද්‍ර සමරවීර මහතා
7. ගරු සුජීව සේනසිංහ මහතා (2016.07.07 දින පත් කරන ලදී)
8. ගරු වසන්ත අලුවිහාරේ මහතා
9. ගරු ලසන්ත අලගියවත්ත මහතා
10. ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
11. ගරු අජිත් පී. පෙරේරා මහතා
12. ගරු රත්ජන් රාමනායක මහතා
13. ගරු අශෝක් අබේසිංහ මහතා
14. ගරු අනුර දිසානායක මහතා
15. ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා
16. ගරු මහින්දානන්ද අළුත්ගමගේ මහතා (2016.05.17 දින පත් කරන ලදී)
17. ගරු බිමල් රත්නායක මහතා
18. ගරු චීරකුමාර දිසානායක මහතා
19. ගරු මාට්ටේ සෝ. සේනාධිරාජා මහතා
20. ගරු අබ්දුල්ලාහ් මහ්රුෆ් මහතා (2016.04.07 දින පත් කරන ලදී)
21. ගරු එස්. ශ්‍රීතරන් මහතා
22. ගරු එම්.ඒ. සුමන්තිරත් මහතා
23. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
24. ගරු චේලු කුමාර් මහතා (2016.07.05 දින ඉල්ලා අස්වන ලදී)
25. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
26. ගරු ප්‍රසන්න රණතුංග මහතා (2016.04.07 දින පත් කරන ලදී - 2016.05.17 දින ඉල්ලා අස්වන ලදී)
27. ගරු හර්ෂණ රාජකරුණා මහතා
28. ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

පටුන

පිටු අංක

සභාපතිතුමාගේ සටහන	vii
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ව්‍යවස්ථාපිත රාමුව	ix
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වන වාර්තාව	1
ජාතික ගමනාගමන කොමිෂන් සභාව	3
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය	19
සී/ ස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම.....	35
සමුපකාර තොග වෙළඳ සංස්ථාව සහ ලංකා සතොස.....	53
මධ්‍යම පරිසර අධිකාරිය	59
මහජන බැංකුව	65
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව	81
ජාතික ලොතරැයි මණ්ඩලය	89
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව	95
සී/ස ලංකා ඛනිජ වැලි සමාගම.....	105
සී/ස ලංකා ඛනිජ වැලි සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.....	109
සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්තයනනය	113
ලංකා ධීවර සංස්ථාව	121
සී/ස ස්වාධීන රූපවාහිනී සේවය	125
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව	131
Profit / (Loss) or Net Surplus/ (Deficit) before Tax	135

සභාපතිතුමාගේ සටහන

අටවන පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කරන පස් වන වාර්තාව ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කරන අතර මෙම වාර්තාවේ අඩංගු විශේෂිත කරුණු කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ක්‍රියාවලිය පිළිබඳව අප විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෙරෙහි විශේෂිත අවධානයක් හා ගෞරවනීයත්වයක් සමාජය තුළින් ලැබීමට හේතු වූ අතර එලෙසම අප කාරක සභාව විසින් සිදු කළ විශේෂ මැදිහත්වීම් කිහිපයක් හේතුවෙන් අප කාරක සභාවේ විෂය පථය හා බලතල පිළිබඳවද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මාධ්‍ය තුළත් වරින් වර සාකච්ඡා ඉදිරිපත් විය. එම නිසාම අප කාරක සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලින් කාරක සභාව වෙත පැවරී ඇති බලතල පිළිබඳවත් යම් කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට මෙම වාර්තාව මගින් උත්සාහ දරා ඇත. එම කොටස් පිළිබඳව මෙම වාර්තාව පරිශීලනය කරන පාර්ලිමේන්තුවේ ගරු සභික මන්ත්‍රීවරුන්ගේ මෙන්ම විද්වත් සියළු කොටස්වල අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි. මෙම කාරක සභාවේ සියළුම සාමාජික මන්ත්‍රීවරුන්, අප වෙත පැවරී ඇති රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳව වූ ව්‍යවස්ථාපිත රාමුව තුළ කටයුතු කරමින් හා ඒ පිළිබඳව වගකීමෙන් ක්‍රියා කර ඇති බව මෙම විෂය පථය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ඕනෑම පුද්ගලයකුට තේරුම් ගත හැකි වනු ඇත.

එසේම, 2016.09.01 සිට 2017.02.28 දින දක්වා ඇති කාල සීමාව තුළ කාරක සභාව හමුවට කැඳවන ලද රාජ්‍ය ව්‍යාපාර ආයතන 15ක් පිළිබඳව හඳුනාගත් ගැටලු, ඒ මත කාරක සභාව ලබා දුන් නිර්දේශ, ඒවායේ වර්තමාන තත්ත්වය හා ඔවුන් කාරක සභාවේ නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මෙම වාර්තාවේ අඩංගු කර ඇත.

එසේම මෙම වාර්තාව පරිශීලනය කරන පාර්ශ්වයන්ට වැදගත් වේ යැයි කාරක සභාව හඳුනාගත් ඇමුණුම් ලේඛණයක් ද එම ආයතනයට අදාල කොටසේම ඇමුණුම ලෙස දක්වා ඇත.

මෙම වාර්තාවේ දැකිය හැකි විමර්ශන සියල්ලම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විගණන විමසුම් යොමු කර තහවුරු කළ සාක්ෂි සහිත කරුණු වන බැවින්, මෙම මූල්‍යමය පාඩු සහ පරිපාලනමය දුර්වලතා සිදුවී ඇත්තේ කවර ආණ්ඩු කාලයේ දැයි වසරවලින් ගණන් සැදීම වෙනුවට කාල හේදයකින් තොරව රටට සහ ජනතාවට, ජනතාවගේ බදු මුදල්වලට සිදුවී ඇති පාඩු හෙලිදරව් කිරීමත්, එම පාඩු නැවත නැවතත් සිදුවීම වලක්වා ගැනීමත්, එම පාඩු සිදු කළ නිලධාරීන් හා ඔවුන්ට අනුමැතිය සහ අනුබල ලබා දුන් දේශපාලන බලධාරීන්ට එරෙහිව ක්‍රියා කිරීම වර්තමාන බලය ක්‍රියාවට නගන සියළු පාර්ශ්වයන්ගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමි.

තව දුරටත්, මෙවැනිම අඩුපාඩු සිදු වෙමින් තිබියදී “ පැරණි වැරදි ” ලෙස ඉතිහාසයේ කුණු බක්කියට මෙම වාර්තා එකතු වීමට ඉඩ හැරීම මගින් සිදු විය හැක්කේ මෙම වාර්තා ගැන පමණක් නොව වාර්තා සකස් කරන අප කාරක සභාව ගැනද මහජන විශ්වාසය

පළදු වීමයි. එය වලක්වා මෙම වාර්තාව මෙන්ම වාර්තා ඉදිරිපත් කරන කාරක සභාව ගැනත්, වාර්තාවලින් හෙලිදරව් කරන කරුණු හා නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ව්‍යුහය වන අමාත්‍ය මණ්ඩලය හා අදාළ නිලධාරීන් පිළිබඳවත් විශ්වාසය ගොඩ නගා ගැනීමට හැකි වනු ඇතැයි අප කාගේත් බලාපොරොත්තුවයි. ඒ පිළිබඳව අදාළ සියළු පාර්ශවයන්ගේ විශේෂ අවධානය යොමු වනු ඇතැයි සුභවාදීව අපේක්ෂා කරමි.

මෙම වාර්තාව සකස් කිරීමේදී සභාය දුන් කාරක සභාවේ ගරු මන්ත්‍රීවරුන්ටත්, වාර්තාව කඩිනමින් සකස් කිරීමට දායක වූ අපගේ කාරක සභා ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය ඇතුළු සියළුම නිලධාරීන්ටත්, එසේම විගණකාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, මුදල් අමාත්‍යාංශයේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත්, භාෂා පරිවර්තන කටයුතු කළ පාර්ලිමේන්තුවේ පරිවර්තක අංශයේ සියළු නිලධාරීන්ටත් මගේ ගෞරවය පිරි නමමි.

සුනිල් හඳුන්නෙත්ති, පා.ම.,
සභාපති,
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ව්‍යවස්ථාපිත රාමුව

වර්තමාන කාල පරාසය තුළ, රාජ්‍ය මූල්‍යය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාලනය ශක්තිමත් කරලීම උදෙසා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද විශේෂ විමර්ශන හා ක්‍රියාකාරී මැදිහත්වීම් හේතුවෙන් මෙම කාරක සභාව සම්බන්ධයෙන් සමාජය තුළ වැදගත් කමකාවතක් ගොඩ නැගී ඇත.

එවැනි වටපිටාවක් තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, එහි ක්‍රියාකාරීත්වය හා නෛතික පසුබිම සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම පත් කරනු ලබන, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන්නාවූ, කාරක සභාවක් වන්නේය.

සංයුතිය

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 යටතේ මෙම කාරක සභාව වෙත සාමාජිකයන් දොළොස් දෙනෙකු නම් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති අතර, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා බල පැවැත්වෙන පරිදි මෙම සාමාජික සංඛ්‍යාව අවස්ථානුකූලව සංශෝධනය කරමින් අමතර සාමාජික සංඛ්‍යාවක් කාරක සභාව සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුව විසින් කටයුතු කරනු ලබයි.

ඒ අනුව වර්තමානයේ අටවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය සඳහා බල පැවැත්වෙන පරිදි මෙම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 24 දක්වා ඉහල නැංවීමට 2015 නොවැම්බර් මස 04 වැනි දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී යෝජනාවක් සම්මත වී ඇති අතර, එම සංඛ්‍යාව තවදුරටත් 26 දක්වා ඉහල නැංවීමට 2016 පෙබරවාරි මස 26 දින පාර්ලිමේන්තුව විසින් තවත් යෝජනාවක් සම්මත කර ඇත.

එසේ හෙයින් වර්තමානයේ බලපැවැත්වෙන පරිදි මෙම කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබූ මන්ත්‍රීවරුන් විසිහය දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වෙනස් වී ඇති ආකාරය පහත සටහන මගින් අවබෝධ කර ගත හැක.

පාර්ලිමේන්තුව	කාල සීමාව	කාරක සභාවේ මන්ත්‍රීවරුන් ගණන
පළමුවන පාර්ලිමේන්තුව	1978.09.07 - 1988.12.20	0
දෙවන පාර්ලිමේන්තුව	1989.03.09 - 1994.06.24	12
තෙවන පාර්ලිමේන්තුව	1994.08.25 - 2000.08.18	13
සිව්වන පාර්ලිමේන්තුව	2000.10.18 - 2001.10.10	12
පස්වන පාර්ලිමේන්තුව	2001.12.19 - 2004.02.07	15
සයවන පාර්ලිමේන්තුව	2004.04.22 - 2010.02.09	18
සත්වන පාර්ලිමේන්තුව	2010.04.22 - 2015.06.26	31
අටවන පාර්ලිමේන්තුව	2015.09.01 සිට මේ දක්වා	26

කාරක සභාවේ සභාපති

කාරක සභාවට නම් කරනු ලැබූ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි තෝරා පත් කර ගනු ලැබේ. කාරක සභාවේ පුරම රැස්වීමේදී එම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සභාපතිවරයකු පත් කර ගනු ලබන අතර කාරක සභාවේ ගණපූරණය 04 කි.

කාරක සභාවේ ආරම්භයේ සිට, පහත සඳහන් මන්ත්‍රීවරුන් එහි උන්නතිය සඳහා මහත් කැපවීමකින් එහි සභාපතිත්වය දරා ඇති අතර වර්තමානයේ එහි සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් හඳුන්තෙන්නි මහතාය.

- i. ගරු ජෝර්ජ් අබේගුණසේකර මහතා, පා.ම.
- ii. ගරු එම්.එස්. අමරසිරි මහතා, පා.ම.
- iii. ගරු ජේ.ඒ.ඊ. අමරතුංග මහතා, පා.ම.
- iv. ගරු විමල් වික්‍රමසිංහ මහතා, පා.ම.
- v. ගරු රොහාන් අබේගුණසේකර මහතා, පා.ම.
- vi. ගරු රෙජී රණතුංග මහතා, පා.ම.
- vii. ගරු ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා, පා.ම.
- viii. ගරු රෝහිත බෝගොල්ලාගම මහතා, පා.ම.
- ix. ගරු විජේදාස රාජපක්ෂ මහතා, පා.ම.
- x. ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
- xi. ගරු ඩීවී ගුණසේකර මහතා, පා.ම.
- xii. ගරු සුනිල් හඳුන්තෙන්නි මහතා, පා.ම.

කාර්යභාරය

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 (2) හි ප්‍රතිපාදන අනුව කාරක සභාවේ කාර්යය වනුයේ පාර්ලිමේන්තුව ඉදිරියේ තබන ලද රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇත්තාවූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක ගිණුම් ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරීක්ෂා කිරීමය. මේ අනුව පහත ආයතනයන්හි මූල්‍ය කටයුතු මෙම කාරක සභාවේ පරීක්ෂණයට ලක් කෙරේ.

i. රාජ්‍ය භිමිකාරීත්වය ඇති ව්‍යාපාර

- රාජ්‍ය බැංකු
- රාජ්‍ය සංස්ථා
- රාජ්‍ය මණ්ඩල
- රජයේ කාර්යාංශ
- රාජ්‍ය අධිකාරි
- රජයේ කර්මාන්ත
- කොමිෂන් සභා
- විශ්ව විද්‍යාල
- පදනම් / පදනම් ආයතන
- රාජ්‍ය සමාගම්
- රජයේ අරමුදල්

ii. 50%ට වඩා රාජ්‍ය අයිතිය ඇති ව්‍යාපාර

- 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම්
- අරමුදල්
- නියෝජිතායතන

iii. වෙනත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සතුව ඇති පරිපාලිත ආයතන

- ආයතන
- සමාගම්
- අධිකාරි

iv. රාජ්‍ය භිමිකාරීත්වය ඇති ව්‍යාපාර සතු පරිපාලිත ආයතන

- සමාගම්
- පුද්ගලික සමාගම්
- පොදු සමාගම්

- v. උප පරිපාලිත ආයතන
 - සමාගම්
 - පුද්ගලික සමාගම්
- vi. ලංකාවේ සි/ස එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම සතු පරිපාලිත ආයතන
 - පුද්ගලික සමාගම්
- vii. රජය සතු අරමුදල්

අටවන පාර්ලිමේන්තුවේ පලමු වන සැසිවාරය තුළ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2015.11.26 දින සිට 2017.07.26 දින දක්වා කාරක සභා රැස්වීම් 98 ක් පවත්වා ඇති අතර, ආයතන 69 ක් කාරක සභාව ඉදිරියට කැඳවා විමර්ශනයට ලක් කර ඇත.

පරීක්ෂණයට භාජනය කරන දෑ

- i. ගිණුම් වාර්තා
- ii. අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු
- iii. මුදල් තත්ත්වය
- iv. මුදල් කටයුතු පිළිබඳ කාර්ය පරිපාටිය
- v. ආයතනයේ ප්‍රසම්පාදන සැලසුම් හා සංයුක්ත සැලසුම්
- vi. විගණකාධිපති වාර්තා, විගණන නිරීක්ෂණ හා විගණන මත
- vii. සාමාන්‍ය කළමනාකාරිත්වය හා වර්තමාන කාර්යය සාධනය

කාරක සභාවේ බලතල

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 (3), 126 (4) හා 126 (5) හි ප්‍රතිපාදන අනුව කාරක සභාවේ බලතල පහත පරිදි වේ.

- i. පරීක්ෂණයට ලක් කරන කරුණු පිළිබඳවද, ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැනද කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම.
- ii. කාරක සභාවේ කාර්ය හා කර්තව්‍යය ඉටු කිරීම සඳහා, කාරක සභාවට අවශ්‍ය යැයි හැඟී ගිය විටක කාරක සභාවේම සාමාජිකයින්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කිරීම.
- iii. කාරක සභාවටත්, එහි අනුකාරක සභාවලටත් ඊට අයත් කාර්යයන් ඉටු කිරීම පිණිස කවර හෝ පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්න කිරීම.
- iv. කවර හෝ ලිපියක්, පොතක්, ලේඛනයක් හෝ වෙන යම් ලියවිල්ලක් කාරක සභාව වෙත ගෙන්වාගෙන පරීක්ෂා කිරීමේ බලය
- v. ගබඩාවලට සහ වෙනත් දේපළවලට පිවිසීමේ බලය

කාරක සභාවේ රැස්වීම් සඳහා සහභාගිත්වය

- i. කාරක සභාවේ සභාපති
- ii. කාරක සභාව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- iii. කාරක සභාවේ ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලයේ අදාළ නිලධාරීන්
- iv. විගණකාධිපති ඇතුළු නිලධාරී මණ්ඩල නියෝජිතයන්
- v. මහා භාණ්ඩාගාරය නියෝජනය කරන කාර්යය මණ්ඩලය
 - රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
 - රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
 - ජාතික අයවැය දෙපාර්තමේන්තුව
 - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
- vi. කැඳවන ලද ආයතනය අයත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා (ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා)
- vii. කැඳවන ලද ආයතනයේ ප්‍රධානියා (ගණන් දීමේ නිලධාරියා)
- viii. කැඳවන ලද ආයතනයේ
 - සාමාන්‍යාධිකාරීවරයා
 - මුදල් අධ්‍යක්ෂ
 - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
 - ප්‍රධාන නීති නිලධාරී
 - ප්‍රධාන අභ්‍යන්තර විගණක හා වෙනත් අදාළ නිලධාරීන්

කාරක සභාවේ ක්‍රියාකාරීත්වය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිය කාර්යභාරය ක්‍රමානුකූලව ඉටු කරන ආකාරය පහත ගැලීම් සටහන මගින් දැක්වේ.

1. සභාපතිවරයෙකු පත් කිරීම සඳහා ප්‍රථම (පාරම්භක) කාරක සභා රැස්වීම පැවැත්වීම
සභාපතිවරයකු පත් කිරීම, වාර්ෂික සැලසුම් සකස් කිරීම හා කාරක සභාව වෙත කැඳවනු ලබන ආයතන, කාරක සභා සාමාජිකයන් රැස්වී තීරණය කිරීම.

2. මාසික වැඩ සටහන් සම්පාදනය
මූලික තීරණය කර ගත් ආයතන අතරින්, එක් එක් මාසය ආරම්භයේදී එම මාසය තුළ කාරක සභාව වෙත කැඳවනු ලබන ආයතන හා දින තීරණය කරමින් මාසික සැලසුම් සම්පාදනය කිරීම.

3. කැඳවීම් ලිපි යොමු කිරීම
කාරක සභාව ඉදිරියට කැඳවීමට තීරණය කරන ලද ආයතන වෙත, මසකට පෙර ඒ බව දැනුම් දෙමින් කැඳවීම් ලිපි යොමු කරනු ලැබේ. එමගින් සාකච්ඡාවට ලක් කරන කරුණු, ඉදිරිපත් කල යුතු වාර්තා ඇතුලු අනුගමනය කල යුතු නියමයන් හා රීතීන් අදාල ආයතනය වෙත දන්වා යැවීම.
තවද දැනුවත් කිරීමේ හා අවශ්‍ය උපයෝගී ලේඛන ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම ලිපි පිටපත් ජනාධිපති ලේකම්, විගණකාධිපති, මුදල් අමාත්‍යාංශය (භාණ්ඩාගාර නියෝජිත දෙපාර්තමේන්තු) ඇතුලු අංශ වෙත යොමු කිරීම.

4. පූර්ව සාකච්ඡා පැවැත්වීම
කාරක සභාව වෙත කැඳවීමට නියමිත ආයතන සම්බන්ධයෙන් උද්ගත වී ඇති විශේෂ ගැටලු පිළිබඳව හා සාකච්ඡාවට ලක් කළ යුතු කරුණු සම්බන්ධයෙන් කාරක සභා රැස්වීම පැවැත්වීමට පෙර රැස්වී, එක් එක් ආයතනය සම්බන්ධයෙන් කාරක සභා ලේකම්, කාරක සභා කාර්යාලයේ අදාල නිලධාරීන් හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පූර්ව සාකච්ඡා පැවැත්වීම.

5. කාරක සභාව ඉදිරියේ ප්‍රශ්න කිරීම
ආයතනයට අදාලව පූර්ව සාකච්ඡා මගින් හඳුනාගත් ගැටලු සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සකසනු ලබන කෙටි සටහන් මගින් ඉදිරිපත් කර ඇති, හඳුනාගත් ගැටලු පිළිබඳව එහි කළමනාකාරීත්වය සෘජුවම ප්‍රශ්න කිරීමකට ලක් කිරීම.

6. කාරක සභාවේ නියෝග හා නිර්දේශ අදාළ ආයතන වෙත යොමු කිරීම

කාරක සභාවේ සාකච්ඡාවට ලක් කරන ලද කරුණු වලට අදාළව කාරක සභාව විසින් ගන්නා ලද තීරණ හා නිර්දේශ අදාළ ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හා ගණන් දීමේ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා යැවීම.



7. පිළිතුරු ලබා ගැනීම

කාරක සභාව විසින් සිය නියෝගයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නියම කරනු ලබන කාල සීමාව තුළ, එම වාර්තා ඉදිරිපත් කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හා ගණන් දීමේ නිලධාරීන් කටයුතු කිරීම.



8. ප්‍රගතිය සමාලෝචනය කිරීම

කාරක සභාවේ තීරණයන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ප්‍රගතිය සහාපතිතමා ඇතුළු කාරක සභාවේ සාමාජිකයන් වෙත වාර්තා කරනු ලබන අතර ඒ අනුව ආයතනය ලබා ඇති ප්‍රගතිය සමාලෝචනයට ලක් කරනු ලැබේ. ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කාරක සභාව සෑහීමකට පත් නොවන්නේ නම් එම ආයතනය නැවත නැවත කාරක සභාව ඉදිරියට කැඳවීමට කටයුතු කිරීම.



9. පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

සෑම කාර්තුවකටම වරක්, අදාළ කාල සීමාව තුළ කාරක සභාව විසින් කැඳවන ලද ආයතන සම්බන්ධයෙන් වූ සමාලෝචන හා කාරක සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.



10. ප්‍රතිපෝෂණය

කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද එමගින් දක්වා ඇති එක් එක් ආයතනය සම්බන්ධයෙන් තව දුරටත් විසඳිය යුතු කරුණු පිළිබඳ ප්‍රගතිය කාරක සභාව විසින් නිරීක්ෂණය කිරීම.

කාරක සභාවේ වගකීම

විධායකය හා අධිකරණය විසින් අවිවාදයෙන්ම පිළිගෙන ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වේ. පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පනත මගින් අයවැය වර්ගීකරණ ඒකක වෙත වාර්ෂිකව මුදල් ප්‍රතිපාදනය කරනු ලැබේ. එසේ වෙන් කරන ලද මුදල් වියදම් කිරීම් දක්වමින් පිළියෙල කරනු ලබන වාර්ෂික ගිණුම්, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාළ පදනම ඉන් සැකසේ.

මෙම කාරක සභාවේ මූලික වගකීම වනුයේ රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය, එනම් රාජ්‍ය ආයතන විසින් උපයා ගන්නා ආදායම් ඇතුළු සියලුම ලැබීම් ද, ඒ තුළින් ගොඩනගන විවිධ අරමුදල් ද, මුදල් වියදම් කිරීම්ද නිසි පරිදි පවත්වාගෙන යෑම සහතික කිරීමයි.

එම වගකීම ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 (3) හි ප්‍රතිපාදන අනුව කාරක සභාව කලින් කලට පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.

කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති වාර්තා ගණන පහත පරිදි වේ.

පාර්ලිමේන්තුව	ඉදිරිපත් කර ඇති වාර්තා ගණන
පළමුවන පාර්ලිමේන්තුව	10
දෙවන පාර්ලිමේන්තුව	5
තෙවන පාර්ලිමේන්තුව	1
සිව්වන පාර්ලිමේන්තුව	1
පස්වන පාර්ලිමේන්තුව	2
සයවන පාර්ලිමේන්තුව	5
සත්වන පාර්ලිමේන්තුව	6
අටවන පාර්ලිමේන්තුව	4

රාජ්‍ය මූල්‍යය කටයුතු අධීක්ෂණය සඳහා වූ ව්‍යවස්ථාපිත රාමුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයාට ලබා දී ඇති බලතල අනුව ජනරජයේ මුදල් පිළිබඳ කටයුතු මුදල් අමාත්‍යවරයාට පවරා ඇත. එනම් රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම (ආදායම් හා වෙනත්), වැය කිරීම ඇතුළු සියලු මූල්‍ය

කටයුතු අධීක්ෂණය¹, මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත. මේ අනුව මුදල් අමාත්‍යවරයා මුදල් විෂයය සම්බන්ධයෙන් වගකිව යුතුය. රජයේ සියලු ලැබීම් හා ගෙවීම් පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරු දීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකම වන්නේය. එබැවින් සියලුම ආකාරයේ ආයතනමය මුදල් ගනුදෙනු ඉටු කළ යුත්තේ සාමාන්‍යයෙන් කවර සීමාවන් ඇතුළත ද යන වග අමාත්‍යවරයා (හෝ ඔහු වෙනුවෙන් භාණ්ඩාගාරය) විසින් නියම කරනු ලබයි.

මුදල් අමාත්‍යවරයා විසින් සිය වගකීම ඉටු කිරීම සඳහා තමා වෙනුවෙන් මහජන අරමුදල් එකතු කිරීම සහ වැය කිරීම සඳහා, නිලධාරීන් නම් කිරීම අවශ්‍ය වේ. මේ නිසා මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්² හා ගණන් දීමේ නිලධාරීන්³ පත් කොට භාණ්ඩාගාරයේ විධානයන්ට යටත්ව, මුදල් කටයුතු අධීක්ෂණය කිරීම ඇතුළු වගකීම⁴ ඔවුන් වෙත පවරනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) අනු ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය කාර්යාල, අධිකරණ සේවා කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 41 ආ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කොමිෂන් සභා, පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති වෙළඳ ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම් ද ඒවායේ ගිණුම් ඇතුළුව විගණනය කරනු ලැබිය යුතු බව දක්වා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට අයත් කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳ වාර්තාවක්

¹ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ. 124 (1) මුදල් කටයුතු අධීක්ෂණය සම්බන්ධ විධිවිධානයන්ද අදාල වේ.


² මු.රෙ. 124 (2) අනුව මුදල් අමාත්‍යවරයා විසින් එක් එක් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ ඒ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් පත් කොට භාණ්ඩාගාරයේ විධානයන්ට යටත්ව, දෙපාර්තමේන්තු මුදල් කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම (ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වශයෙන්) ඔහුට පවරනු ලැබේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට අමතර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (4) වගන්තියෙහි නිශ්චිතවම සඳහන් කොට ඇති දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් අධීක්ෂණය කරනු නොලබන වෙනත් දෙපාර්තමේන්තු භාර නිලධාරීන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වන්නේය.

³ මු.රෙ. 125 අනුව භාණ්ඩාගාරය විසින් වෙනත් වැඩ පිළිවෙලක් යොදා දුන්නේ නම් මිස එක් එක් දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියලුම මුදල් ගනුදෙනු පිළිබඳව ගණන්දීමේ නිලධාරියා ද වන්නේය.

⁴ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ හා ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම් මු.රෙ 127 හා මු.රෙ.128 හි අන්තර්ගතය

එක් එක් මුදල් වර්ෂය අවසාන විමෙන් පසු මාස (10) දහයක් ඇතුළත දී සහ අවශ්‍ය යයි ඔහු සලකන කවර වූ හෝ අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත.

මෙම ප්‍රවාහය පහත පරිදි දැක්විය හැක.



සටහන 1 - රාජ්‍ය මූල්‍යය ව්‍යුහය

රාජ්‍ය මූල්‍යය කටයුතු අධීක්ෂණය සඳහා වූ ව්‍යවස්ථාපිත රාමුව වෙත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින්, එක් එක් ආයතනයට අදාළව පාර්ලිමේන්තුව වෙත වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා මුද්‍රණය කොට ප්‍රසිද්ධියට පත් කෙරේ. මෙම ප්‍රසිද්ධියට පත් කරන විගණන වාර්තා අතරින්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය යටතට ගැනෙන ආයතන පිළිබඳව වූ විගණන වාර්තා මගින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් හා කාරක සභාව විසින් පරීක්ෂාවට ලක් කළ යුතු යැයි තීරණය කරනු ලබන වෙනත් කරුණු පරීක්ෂා කිරීම උදෙසා කාරක සභාව විසින්, අදාළ ආයතන කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබේ.


කාරක සභාව විසින් කරනු ලබන විමර්ශන සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු මගින් අවශ්‍ය තොරතුරු කාරක සභාව වෙත සම්පාදනය කරනු ලැබේ.

විගණකාධිපතිවරයා නිරතුරුවම මෙම කාරක සභාවට උපදේශාත්මක සහායක් ලබා දෙනු ලබන අතර, වාර්ෂික විගණන වාර්තා මෙන්ම ආයතනවලට අදාළව කාරක

සභාවේ අවධානයට ලක්විය යුතු විශේෂ කරුණු සම්බන්ධයෙන් වූ කාලීන වාර්තාද එහි ඉල්ලීම මත ඒ වෙත සම්පාදනය කරමින් කාරක සභාව වෙත සිය දායකත්වය ලබා දෙනු ලැබේ.

කාරක සභාව විසින් විගණකාධිපතිගේ හා භාණ්ඩාගාර නියෝජිතයන්ගේ සහාය ඇතිව, කැඳවනු ලබන ආයතනවලට අදාළව පොදුවේ කරනු ලබන විමර්ශන හා ස්ථානීය පරීක්ෂණද, විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන මගින් අනාවරණය කරගත් තොරතුරුද සම්බන්ධයෙන් කාරක සභාව විසින් සිය නිර්දේශ සහිතව සකසනු ලබන විස්තරාත්මක වාර්තා කලින් කලට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ප්‍රවාහය පහත පරිදි දැක්විය හැක.



සටහන 2 - රාජ්‍ය මූල්‍යය ව්‍යුහය වෙත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීම

පාර්ලිමේන්තුවට එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී වාර්තාවේ පිටපත්, මහා භාණ්ඩාගාරය වෙත හා අදාළ අමාත්‍යාංශවල ලේඛම්වරුන් වෙත යොමු කරනු ලැබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව ලැබුණු පසු වාර්තාවේ දක්වා ඇති විවිධ කරුණු හා නිර්දේශද ඒ පිළිබඳ භාණ්ඩාගාර සටහන් ද අධ්‍යයනය කර ඉදිරි මුදල් කටයුතු සම්බන්ධයෙන් ඒවා මාර්ගෝපදේශකත්වයෙහිලා සලකමින් ක්‍රියා කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීන් සියලු දෙනාගේම වගකීම වන්නේය.

අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වන වාර්තාව

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි අටවැනි පාර්ලිමේන්තුව සිව් වන වාර්තාව ඉදිරිපත් කරන්නේ සතුවිනි.

විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු රාජ්‍ය සංස්ථා, යම් ලිඛිත 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස් වලින් 50% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම්ද ඒවායේ ගිණුම් ඇතුළුව, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යටතේ පරීක්ෂාවට භාජනය කරනු ලබයි.

ඒ අනුව, 2016.09.01 දින සිට 2017.02.28 දක්වා කාල සීමාව තුළ කමිටුවේ විමර්ශනයට ලක්වූ පහත සඳහන් ආයතන 15 ට අදාළ නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවට අන්තර්ගත කර ඇත.

2016 වර්ෂයේ පොදු ව්‍යාපාර කාරක සභාව මගින් විමර්ශනය කරන ලද ආයතන හා විමර්ශනයට ලක් කරන ලද කාල සීමාව

	ආයතනය	විමර්ශනය කරන ලද දිනය	විමර්ශනයට ලක්කරන ලද කාල සීමාව
1	ජාතික ගමනාගමන කොමිෂන් සභාව	2016.09.06	2012 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය
2	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය	2016.09.09	2011,2012,2013 හා 2014 යන වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය
3	සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම	2016.09.09	2012 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය
4	සමුපකාර තොග වෙළඳ සංස්ථාව සහ ලංකා සතොස	2016.09.20	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
5	මධ්‍යම පරිසර අධිකාරිය	2016.09.21	2013 හා 2014 යන වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය
6	මහජන බැංකුව	2016.09.22	2011,2012 හා 2013 යන වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය

7	ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව	2016.10.04	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
		2016.12.07	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
8	ජාතික ලොතරැයි මණ්ඩලය	2016.12.05	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
		2017.02.07	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
9	ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව	2017.01.25	2014 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය
10	සී/ස ලංකා ඛනිජ වැලි සමාගම	2017.01.26	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
		2017.02.07	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
11	භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය	2017.02.07	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
12	සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්තයතනය	2017.02.08	කාර්යසාධනය හා වර්තමාන තත්ත්වය
13	ලංකා ධීවර සංස්ථාව	2017.02.09	2012 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය
14	ස්වාධීන රූපවාහිනී සේවය	2017.02.21	2015 හා 2016 යන වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය
15	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව	2017.02.22	2011,2012,2013 හා 2014 යන වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

(ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 06 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. ආයතනය විසින් 2012,2013,2014 සහ 2015 වර්ෂයන්ට අදාලව ප්‍රසම්පාදන සැලසුම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර නොතිබීම

තවද ප්‍රසම්පාදන සැලැස්ම, එහි අයවැය ගත වියදම් සමග හා ක්‍රියාකාරී සැලැස්මෙන් අපේක්ෂිත අරමුණු සමඟ එකඟ නොවීමේ අවස්ථා පැවතුණි.

2015 වර්ෂයේ අවස්ථා 03 කදී දුර ගමන් බස්රථ සඳහා ගමනාන්ත පුවරු හා හදිසි දුරකතන ඇමතුම් විස්තර සැපයීමට අදාල ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා වැය කර තිබූ රු. 1,705,343/- ක වියදම් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදු කර තිබිණි.

එසේම, මූල්‍ය කටයුතුවල වගකීම පැවරීම සඳහා අධ්‍යක්ෂවරයෙකු ආයතනයේ නොසිටීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානයට ලක් විය.

නිර්දේශ

මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු නොමැතිව, ප්‍රසම්පාදන සැලැස්ම නිශ්චිතව අනුමත කරගෙන නොතිබීමේ තත්ත්වයක් තුළ ආයතනයේ මූල්‍ය කටයුතුවලට වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්නත්, මෙම තත්ත්වය වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නත් පිළිබඳ වාර්තාවක් සති 02 ක කාලයක් තුළ කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බඳවා ගැනීමේ හා උසස් වීමේ පටිපාටිය අනුමත වූයේ 2014 වසරේ බවත්, ඒ අනුව අවස්ථා කිහිපයකදී අධ්‍යක්ෂ (මුදල් හා ක්‍රමසම්පාදන) තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවුවද, බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවකු තෝරා ගැනීමට නොහැකි වීම මත, තනතුර සඳහා අනුමත බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් පූර්ණ සුදුසුකම් සහිතව, එහෙත් පලපුරුද්ද සඳහා වන වසර ගණන අඩු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා යොමු කර ඇති බව එම කොමිෂන් සභාව විසින් වාර්තා කර ඇත.

02. GPS තාක්ෂණය පදනම් කරගෙන අන්තර් පළාත් බස් රථ නියාමනය කිරීමට සම්බන්ධ කටයුතු

GPS තාක්ෂණය පදනම් කරගෙන අන්තර් පළාත් බස් රථ නියාමනය සඳහා ගොඩනැගිල්ලක කොටසක් නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 20 ක් සහ එහි තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරීම සඳහා රු.මිලියන 17 ක් වශයෙන් සම්පූර්ණයෙන් රුපියල් මිලියන 37 ක් වැය කර තිබුණද, පාලන මැදිහිටිය භාවිතයට ගෙන නොතිබීම.

තවද රුපියල් මිලියන 79 ක් වියදම් කරමින් සවි කරන ලද GPS උපකරණ 1,307 ක් අතරින් සමහර බස් රථවල GPS තාක්ෂණය නිසියාකාරව ක්‍රියාත්මක නොවන අතර එයට හේතුව නඩත්තු කටයුතු ක්‍රමානුකූලව සිදු නොවීම බව අනාවරණය විය.

නිර්දේශ

නඩත්තු කටයුතු කර නොමැති පාර්ශවය සඳහා ගෙවීම් කිරීම නතර කිරීම සහ ඔවුන්ව අසාධු ලේඛන ගත කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

GPS උපකරණ නඩත්තු කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් මේ වන විට බාහිර පාර්ශවයක් වෙත ගෙවා නොමැති බව වාර්තා කර ඇත.

තවද දැනට ගමනාගමන කොමිෂන් සභාව විසින් GPS උපකරණ සවි නොකරන බවත්, ඒකක සවි කර ගැනීම හා නඩත්තුව බස් රථ හිමියා විසින්ම සිදු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බවත් හා GPS තාක්ෂණ උපකරණ නඩත්තුව පමණක් ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කරන බවත් වැඩි දුරටත් වාර්තා කර ඇත.

03. විධිමත් අනුමැතියකින් තොරව කොමිෂන් සභාව විසින් සංවිධානය කර තිබූ උත්සවය සඳහා රු. 8,009,310/- ක මුදලක්ද, කොමිෂන් සභාව සම්බන්ධ රූපවාහිනී වාර්තා වැඩ සටහනක් පටිගත කිරීම සඳහා රු. 1,891,000/- ක් ද වැය කර තිබීම.

නිර්දේශ

- i. වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම.
- ii. පටිගත කරන ලද එම රූපවාහිනී වැඩ සටහනේ පිටපතක් කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ශාලිකා ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ උත්සවය (වියදම් විස්තරය - ඇමුණුම 01) සම්බන්ධයෙන් හා කොමිෂන් සභාව සම්බන්ධ රූපවාහිනී වාර්තා වැඩ සටහනක් පටිගත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන විමර්ශන නිලධාරීන් පත් කර ඇති බව කාරක සභාව වෙත වාර්තා කර ඇත.

2016.10.24 දිනැති වාර්තාව මගින් කොමිෂන් සභාව සම්බන්ධව පටිගත කරන ලද එම රූපවාහිනී වැඩ සටහනේ මෘදු පිටපතක් කාරක සභාව වෙත යොමු කර ඇත.

04. අන්තර් පළාත් බස් රථ හා පළාත් තුළ ධාවන වන බස් රථවල කාලසටහන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සවි කර තිබූ විද්‍යුත් පුවරු 07 ම අක්‍රිය වී තිබීම

අන්තර් පළාත් බස් රථ හා පළාත් තුළ ධාවන වන බස් රථවල කාලසටහන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් කොමිෂන් සභාව විසින් 2013 වර්ෂයේදී රු.මිලියන 62 ක් වැය කර කොළඹ බැස්ටියන් මාවත, අනුරාධපුර, කුරුණෑගල, නුවරඑළිය, කතරගම, රත්න හා පුත්තලම යන ස්ථානවල සවි කර තිබූ විද්‍යුත් පුවරු 07 ම අක්‍රිය වී තිබීම.

නිර්දේශ

- i. මෙම පුවරු අක්‍රිය වීමට හේතුව,
- ii. එයට වගකිව යුතු නිලධාරීන් කවුද,
- iii. ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද;

යන්න පිළිබඳ වාර්තාවක් සති 2ක් ඇතුළත කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත නිර්දේශ පරිදි, කාරක සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව ඇමුණුම 02 යටතේ දක්වා ඇත.

05. 2014 වර්ෂයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකුට රු. මිලියන 8 මෝටර් රථයක් මිලදී ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබුණද, රු. මිලියන 9.2 ට මෝටර් රථයක් මිලදී ගෙන තිබීම.

නිර්දේශ

- i. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් පමණක් රු.මිලියන 8 ක මුදල රුපියල් මිලියන 9.2 දක්වා ඉහල දැමුවේ කෙසේද?
- ii. එම ගෙවීම් කිරීමට තිබූ අධිකාරී බලය කුමක්ද?
- iii. භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එවැනි ගෙවීම් කිරීමට ඇති හැකියාව කුමක්ද? යන්න කාරක සභාවට දැනුම් දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති විසින් 2016.09.29 දිනැතිව පිළිතුරු ලිපියක් මගින්, කොමිෂන් සභාවේ ගණකාධිකාරී විසින් කාරක සභාව වෙත කරන ලද ප්‍රකාශය වැරදි බව සඳහන් කරමින්, (ඇමුණුම 03) එම මිලදී ගැනීමට අදාළව අතිරේක ප්‍රතිපාදන ඉල්ලා ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව, මහා භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව විසින් අංක බීඩී/අයිඩී184/2/2/3 හා

2014.11.17 දිනැතිව යොමු කර ඇති පිළිතුරු ලිපියේ පිටපතක් ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 04)

තවද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාට නිල රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් 8,000,000/- කට යටත්ව අනුමැතිය ලැබී තිබූ බවත්, වැයවන අතිරේක මුදල සඳහා අනුමැතිය ඉල්ලා ලේකම්, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය හරහා අයවැය දෙපාර්තමේන්තුවට 2014.08.15 දිනැතිව ලිපියක් (ඇමුණුම 05) යොමු කර ඇති බවත්, එයට අදාලව “වාහන මිලදී ගැනීමට වර්තමානයේ අනුමත කරන උපරිම සීමාව රු.මිලියන 8 ක් වන බැවින්, එම සීමාව ඇතුළත මිලදී ගැනීමට අදාල වියදම් කළමනාකරණය කර ගන්නා ලෙස” මහා භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව විසින් 2014.11.17 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇති බවත් (ඇමුණුම 04) අනාවරණය වේ. නමුත් ඒ වන විටත් අදාල මෝටර් රථය සඳහා, 2014.08.19 දිනැති චෙක්පත මගින් රු 9,150,000/- ක මුදල් ගෙවා ඇත. මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති විසින් අනුමැතිය දී ඇත.

එනම් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට පටහැනිව ඉහත මෝටර් රථය මිලදී ගැනීමට කටයුතු කර ඇත.

06. කොමිෂන් සභාව විසින් 2014 වර්ෂයේ අවස්ථා දෙකකදී රු. 2,669,500/- වටිනා පැසැල් බැග් බෙදා හැරීම හා ඉන් රුපියල් 1,327,500/- ක ගෙවීම් විධිමත් අනුමැතියකින් තොරව සිදු කිරීම.

නිර්දේශ

- i. අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2016.10.24 දිනැති ලිපිය මගින් අදාල මිලදී ගැනීම් කිරීමට පදනම් වූ ලේඛන ඇතුළත් වාර්තාවක් යොමු කර ඇත. (ඇමුණුම 06)

තවද මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන විමර්ශන නිලධාරීන් පත් කර ඇති බව කාරක සභාව වෙත වාර්තා කර ඇත.

ඇමුණුම 01

<u>වියදම් විස්තරය</u>	<u>මුදල රු.</u>
1 උදාසන දිවා ආහාර සඳහා	3,450,048.00
2 විශේෂ අමුත්තන් සඳහා (VIP) ආහාර සැපයීම	373,000.00
3 පානීය ජල බෝතල් සඳහා	224,000.00
4 අතුරුපස සඳහා	165,600.00
5 වේදිකාවට සහ හට් ඉදි කිරීම සඳහා	2,495,200.00
6 සමරු නිළිණ සඳහා	18,000.00
7 සහතික හා ආරාධනා පත්‍ර මුද්‍රණය සඳහා	156,075.00
8 LED පැනල් සවි කිරීම	1,100,000.00
9 පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ගෙවීම්	49,330.00
10 තාවකාලික වැසිකිලි පහසුකම් සඳහා	96,533.00
	8,127,785.00

LP

ඇමුණුම 02

ලේකම්

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

බත්තරමුල්ල.

2016-09-06 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේ සාකච්ඡා සටහන් 13 අනුව 2013 වර්ෂයේදී ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සවි කරන ලද විද්‍යුත් පුවරු 07 පිළිබඳ වාර්තාව පහත පරිදි ඉදිරිපත් කරමි.

විද්‍යුත් පුවරු (LED) සවි කිරීම

අන්තර් පළාත් බස්පවුල කාල සටහන් හා වෙනත් තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා බැස්ටියන් මාවත බස් පර්යන්තයේ සහ කතරගම, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, රත්න හා අනුරාධපුර යන බස් නැවතුම් පොළවලද LED පුවරු 07 ක් 2013 වර්ෂයේදී සවි කිරීමට කටයුතු කරන ලදී.

මෙම විද්‍යුත් පුවරු සවි කිරීමේ මූලික අරමුණ වූයේ මගීන්ට පොදු ප්‍රවාහනයට අදාළ නිසි තොරතුරු පද්ධතියක් ඇතිකරලීම වන අතර ඊට සමගාමීව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස්පවුලට අදාළ කාලසටහන් සහ රියදුරු -කොන්දොස්තරවරු දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් කෙටි විග්‍රහ, මාර්ග අනතුරු සම්බන්ධ වැඩසටහන් ඇතුළත් විඩියෝපට (රථවාහන පොලිස් මූලස්ථානයෙන් ලබාදුන්) ආදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් විකාශනය කරන ලදී. ඒ අතරතුර කාලයේදී විද්‍යුත් පුවරුව විටින් විට තාක්ෂණික දෝෂ පදනම් කරගෙන ක්‍රියාවිරහිත වූ අතර එවිට අදාළ සමාගම හරහා යථා තත්ත්වයට පත් කරගැනීම සිදුකරන ලදී. වර්තමානය වනවිට අදාළ පුවරුව නැවත ක්‍රියාවිරහිත වී පවතින අතර එයට අදාළ හේතු පහත පරිදි වේ.

1. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවක පුරප්පාඩු විශාල වශයෙන් පැවති බැවින් ඒ ඒ ව්‍යාපෘති සෘජුව අධීක්ෂණය කිරීමට නොහැකිවීම හා එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමට උසස්වීම් හා බඳවා ගැනීම් පටිපාටියේ පැවති ගැටළු නිසා නොහැකිවීම.
2. දුර බැහැර ප්‍රදේශවල මෙම විද්‍යුත් පුවරු සවි කිරීම නිසා සම්පව නිරීක්ෂණය කළ නොහැකි වීම.
3. මෙම LED පුවරුවල නඩත්තුවට දැරිය යුතු වියදම් පියවා ගැනීමට මෙම පුවරුවලින් යම් ප්‍රතිශතයක ප්‍රමාණය වෙළෙඳ දැන්වීම් සඳහා ලබා දී ඉන් ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වී ප්‍රසිද්ධ දැන්වීම් පළ කළද ප්‍රචාරණ ආයතනයන් ඒ සඳහා ඉදිරිපත් වීම අවම වූ අතර ඉදිරිපත් වූ ආයතනයද එම ටෙන්ඩරය ලබා ගැනීමට ක්‍රියා නොකිරීම.

ඒ අනුව මෙම LED පුවරු නැවත ක්‍රියාකාරී තත්වයට ගෙනඒම සඳහා පහත ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

1. LED පුවරුවල අවශ්‍ය අළුත්වැඩියා කටයුතු හඳුනාගෙන ඇති අතර එම අළුත්වැඩියා කටයුතු කිරීමට අදාලව යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
2. වෙළඳ ප්‍රචාරණය සඳහාද ඇටමී ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම යන නමින් වෙළඳ ප්‍රචාරණ ආයතනයක් ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ තෝරාගෙන ඇත.
3. එම ප්‍රචාරණ ආයතනව මෙම ටෙන්ඩරය ලබාදී ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණයට 40% ක් ද කාලසටහන් සඳහා 60% ක්ද ප්‍රචාරණ කාලයක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.



ඉංජි. එම්. ඒ. පී. හේමචන්ද්‍ර

සභාපති

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ඉංජි. එම්. ඒ. පී. හේමචන්ද්‍ර
සභාපති
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
අංක 241, උද්‍යාන පාර, කොළඹ-05

ඇමුණුම 03



ජාතික ගමනාගමන කොමිෂන් සභාව
 தேசிய போக்குவரத்து ஆணைக்குழு
NATIONAL TRANSPORT COMMISSION

241, උදයන පාර, කොළඹ 5.
 241, பாக வீதி, கொழும்பு 5.
 241, Park Road, Colombo 5.

මගේ අංකය
 உமது இல. }
 My No. }

NTC/CH/EX/2015/45

ඔබේ අංකය
 எனது இல. }
 Your No. }

දිනය
 திகதி }
 Date }

2016.09.29

Secretary
 Committee on Public Enterprises,
 Parliament of Sri Lanka,
 Sri Jayawardenepura Kotte.



Purchas of Official Vehicle for National Transport Commission Chairman

At the COPE Committee held on 06.09.2016 discussed about the excess amount paid for the above vehicle without Treasury approval. At the discussion Accountant of National Transport Commission mention that NTC forward a letter to Treasury through Private Transport Ministry for approval of at the excess amount paid to the said vehicle.

In reply to the request made through Secretary Private Transport Ministry budget division has replied to Secretary to Ministry with copy to Chairman NTC on 14.07.2014.

I apologies the statement give by Accountant was wrong and attaching a copy of the letter send by Budget Division for your information.

Eng. M. A. P. Hemachandra
 Chairman
 National Transport Commission

Eng. M.A.P. Hemachandra
 Chairman
 National Transport Commission

දුරකථන/දුරකථන/Telephone

- 2503680 සාමාජික/Chairman
- 2554476 අධ්‍යක්ෂ ජනරාල්/සාමාන්‍ය/ Director General
- 2587379 අධ්‍යක්ෂ (ලැබරේටරි/සහතිකය) Director Finance & Procurement
- 2503707 අධ්‍යක්ෂ (සේවා සහ සබඳතා) Director Quality Assurance & Public Relations
- 2553714 අධ්‍යක්ෂ (ව්‍යවහාර) Director Operations & Monitoring
- 2368835 අධ්‍යක්ෂ (ලැබරේටරි) Director (Planning)

- 2587372 කාර්යාලය/ Office
- 2503969 ලැයිස්තු/ Fax
- info@ntc.gov.lk ඊ-මේල්/ E-mail
- www.ntc.gov.lk වෙබ් අඩවිය/ Website
- 2595555 තகவல்களுය/ Information & Complaints

ඇමුණුම 04

12:14 8112484691 NATIONAL BUDGET DEP N. I. C. PAGE 01

BD/ID 184/2/2/3

2014.11.17

ලේකම්
පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය

ලේකම්තුමනි,

ජාතික ගමනාගමන කොමිෂන් සභා සභාපති සඳහා නිල රථයක් මිලදී ගැනීමට වැයවන
අතිරේක මුදල සඳහා අනුමැතිය ලබාගැනීම

ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් අප වෙත යොමු කරන ලද අංක එම්පීටීඑස්/එස්/4/2013 හා
2014.08.25 දිනැති ලිපිය හා බැඳේ.

02. එම ලිපිය මගින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහා නිල රථයක් මිලදී
ගැනීමට 2014.07.14 දිනැති ලිපියෙන් අනුමත කරන ලද මිල සීමාව රු. මිලියන 8.0 සිට රු. මිලියන 9.0
දක්වා වැඩිකරන ලෙසට ඉල්ලීමක් කර ඇත. රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් සඳහා නිල රථයක්
මිලදී ගැනීමට වර්තමානයේදී අනුමත කරනු ලබන උපරිම මිල සීමාව රු. මිලියන 8.0 ක් වන බැවින්, එම
සීමාව ඇතුළත මිලදී ගැනීමට අදාළ වියදම් කළමනාකරණය කරගැනීමට කටයුතු කරන ලෙසට
කාරුණිකව දන්වා සිටී.

මෙයට - විශ්වාසී


සේ. ඩී. සේ. විමලවීර

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

පිටපත : සභාපති, ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ඇමුණුම 05



ජාතික ගමනාගමන කොමිෂන් සභාව
தேசிய போக்குவரத்து ஆணைக்குழு
NATIONAL TRANSPORT COMMISSION

109

241, උදයක පාර, කොළඹ 5.
241, பாக் வீதி, கொழும்பு 5.
241, Park Road, Colombo 5.

මගේ අංකය
எனது இல
My No.

NTC/F&P/Ch-Vehi/14/21

ඔබේ අංකය
உமது இல
Your No.

දිනය
திகதி
Date

2014/08/15

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ලේකම් මහින්
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික අයවැය දෙපාර්තමේන්තුව

ජාතික ගමනාගමන කොමිෂන් සභා සභාපති සඳහා මෝටර් රථයක් මිලදී ගැනීමට වැයවන අනිවේක
මුදල් සඳහා අනුමැතිය ලබා ගැනීම.

උක්ත කරුණට අදාළ ඔබේ අංක BD/1D/184/2/2/3 හා 2014/07/14 දිනැති අනුමැතියට අනුව,
ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ මත මෝටර් රථයක් මිලදී ගැනීමට පහත
ආයතනයන්ගෙන් මිල ගණන් කැඳවන ලදී.

- | | |
|----------------------------------|----------------------------------|
| 1.United Motor PLC | 5.Senek Trade Combine (Pvt)Ltd |
| 2.Toyota Lanka PLC | 6.Diesel & Motor Engineering PLC |
| 3.Associated Motor Ways (Pvt)Ltd | 7.Micro Cars Limited |
| 4.Prestige Automobile (Pvt)Ltd | 8.Stafford Motors |

මෙම ආයතන අතුරින් Toyota Lanka PLC ආයතනය සහ United Motor PLC ආයතනය මිල
ගණන් ඉදිරිපත් කර තිබුණි. ඉදිරිපත් කරන ලද පිරිවිතරයන් අනුව අවම මිල ගණන් ඉදිරිපත් කර
තිබුණේ Toyota Lanka PLC ආයතනය වේ. එම මිල රුපියල් මිලියන 9 කි.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අංක BD/1D/184/2/2/3 හා 2014/07/14 දිනැති ලිපියට අනුව
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අරමුදල් රුපියල් මිලියන 8 ක් (සියළු බදු මුදල් ඇතුළත්ව)
වැය කර සභාපති සඳහා මෝටර් රථයක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී ඇත.

තමුත් මෙම වාහනය මිලදී ගැනීමට රුපියල් මිලියන 9 ක් වැය වන බැවින්, ඒ සඳහා මෙම ප්‍රතිපාදන
සීමාව මිලියන 8 සිට මිලියන 9 දක්වා වැඩි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

(ජාතික ගමනාගමන කොමිෂන් සභා අරමුදල් මිලියන 01 ක් අනිවේකව වැය කර මිලදී ගැනීමට
ජාතික ගමනාගමන කොමිෂන් සභා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවද වැඩි දුරටත්
කාරුණිකව සඳහන් කළේ අධ්‍යක්ෂ මණ්ඩල නිර්ණය පිටපතක් මිට අමුණා ඇත.)

අරමුණ දැක්වූයෙන් පසුව
සභාපති
ජාතික ගමනාගමන කොමිෂන් සභාව

දුරකථන / தொலைபேசி / Telephone	25036800 / 2591400	සභාපති / தலைவர் / Chairman	2587372
	2587394	සාමාන්‍ය කාර්යාල / பொது இயக்குகை / Working Director	2503725, 2588563
	2587379	සාමාන්‍ය පාලන / பொது இயக்குகை / Director General	info@ntc.gov.lk
	2553714	අලුත් සහ පුරවැදිලි / புதிய மற்றும் இயக்குகை / Director Finance & Procurement	Website www.ntc.gov.lk
	3158862	අධ්‍යක්ෂ ජනරාල් හා සබැඳි සම්බන්ධතා / பொது இயக்குகை / Director Quality Assurance & Public Relations	1955
	2553714	අධ්‍යක්ෂ (ධාවන හා සේවා අධ්‍යක්ෂ) / பொது இயக்குகை / Director Operations & Monitoring	2595555 (Hot Line)
	2585298	අධ්‍යක්ෂ (සැලසුම්) / பொது இயக்குகை / Director (Planning)	මොදාලය / மாதிரி / Office
			2503969
			ෆැක්ස් / தொலைபேசி / Fax
			2503969
			ඊ-මේල් / இ-மேல் / E-mail
			info@ntc.gov.lk
			වෙබ් අඩවිය / இணையத்தளம் / Website
			www.ntc.gov.lk
			තොරතුරු හා පැමිණිලි
			தகவல்களும் முறைப்பாடுகளும் / Information & Complaints
			2595555 (Hot Line)
			1955
			මොදාලය / மாதிரி / Office
			2503969

ඇමුණුම 06

ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරුවන් සඳහා බෙදා හැරීමට පාසල් බැග් මිලට ගැනීම

එවකට හිටපු සභාපති රොහාන් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පාසල් දරුවන් සඳහා පාසල් බැග් 2500 ක් බෙදා දීමට එවකට පාලන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) දැල්පිටිය මහතා විසින් ප්‍රසම්පාදන අංශයෙන් ඉල්ලීම් කර ඇත. මේ සඳහා මාණ්ඩලික පත්‍රිකා අංක 133/2013 යටතේ 2013-12-23 දින මාණ්ඩලීය අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ප්‍රසම්පාදන ඒකක ප්‍රධානි විසින් මෙම කාර්යයට මිළ කැඳවීම සඳහා (Minor Procurement Committee) සුළු ප්‍රසම්පාදන කමිටු හරහා සිදු කිරීමට සභාපතිතුමාගේ අනුමැතිය ලබාගෙන ඇත.

ප්‍රසම්පාදන කමිටුව (කුඩා) සංයුතිය

සභාපති - රොහාන් ගුණවර්ධන මහතා - ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති

සාමාජික - ඩබ්ලිව්.පී.ඩී.වී.එම් විරසිංහ මහත්මිය - වැ.බ අධ්‍යක්ෂ ජනරාල්

සාමාජික - ඩී.එම්.ඩබ්ලිව්.බී.දැල්පිටිය මහතා - සහකාර අධ්‍යක්ෂ පාලක (ජාගකොස)

මිළ කැඳවීම

මේ සඳහා ආයතන 04 කින් මිළ කැඳවීම ඉල්ලා තිබූ අතර අවම මිල ඉදිරිපත් කර තිබූ NBC Promotions වෙතින් රු.610/= බැගින් බැග් 2500 ක් මිලට ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කර ඇත. (ඇමුණුම 01) ඒ අනුව 2013-12-10 දින ඇණවුම භාරදී තිබුණි. 2014-01-18 දින බැග් 2200 ක් පමණක් ලබාගෙන තිබූ අතර මේ සඳහා රු. 610/= බැගින් රු. 1,342,000/= මුදලක් ගෙවා තිබුණි.

පාසල් බැග් 2500 ක් සඳහා මිළ කැඳවුම් හා (වලපනේ පාසල් සඳහා) පහත පරිදි සිදුකර තිබුණි.

<u>ආයතනය</u>	<u>ඒකක මිල</u>	<u>Delivery Time</u>
1 NBC Promotions	රු. 610.00	negotiable
2 D.S. Baggages (Pvt) Ltd	රු. 625.00	with in 45 days
3 Hiranya Promotion (Pvt) Ltd	රු. 650.00	with one month
4 Lanka Headwear International (Pvt) Ltd	රු. 665.00	with 1 ½ month

2014-01-18 දින ලබා ගන්නා ලද පාසල් බැග් 2200 ක් බැග් 1225 ක් වලපනේ ප්‍රදේශයේ පෙර පාසල් 73 ක් අතර 2014-01-19 දින බෙදාදී ඇත. ඉතිරි බැග් 669 ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත නැවත භාරදී තිබුණි. මෙම ඉතිරි වූ බැග් අවස්ථා කිහිපයකදී එවකට සභාපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවක මණ්ඩලය අතර බෙදාදී තිබුණි.

ලෝක ළමා දිනයේදී බෙදා හැරීම සඳහා පාසල් බැග් මිලට ගැනීම

2014 ලෝක ළමා දිනයට සමගාමීව පුද්ගලික ප්‍රධානන සේවා අමාත්‍ය කුමාරතුංග මහරජයන් 2014-10-19 දින පැවැත්වෙන ලෝක ළමා දින සැමරුම සඳහා බෙදා දීමට පාසල් බැග් 2500 ක් ලබාදෙන මෙන් පුද්ගලික ප්‍රධානන සේවා අමාත්‍යකුමාරතුංග මහරජයන්ගේ පෞද්ගලික ලේකම් අග්නි රත්නායක මහතා විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එවකට සභාපතිව සිටි ජේෂ්වක පෙරේරා මහතා වෙතින් 2014-10-09 දින ඉල්ලීමක් කර තිබුණි. (ඇමුණුම 02) මෙම අවශ්‍යතාවය සපුරා දෙන මෙන් සභාපති විසින් එවකට වැ.බ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.පී.ඩී.වී.එම් වීරසිංහ මහත්මිය වෙත උපදෙස් ලබාදී ඇත. ඒ අනුව වැ.බ අධ්‍යක්ෂ ජනරාල් විසින් පාසල් බැග් ලබාදීමට කටයුතු කරන මෙන් ප්‍රසම්පාදන ඒකක ප්‍රධානී වෙත දන්වා තිබුණි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් ඉහත බැග් මිලදී ගැනීමට කල් ගත වන බව පවසමින් මෙයට පෙර බැග් මිලට ගන්නා ලද NBC Promotions ආයතනයෙන්ම එම මුදලට බැග් මිලට ගැනීමට ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කර තිබුණි. (ඇමුණුම 03)

ප්‍රසම්පාදන කමිටුව (කුඩා) සංයුතිය

සභාපති - ජේෂ්වක පෙරේරා මහතා - ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති

සාමාජික - ඩබ්ලිව්.පී.ඩී.වී.එම් වීරසිංහ මහත්මිය - වැ.බ අධ්‍යක්ෂ ජනරාල්

සාමාජික - ඩී.එම්.ඩබ්ලිව්.බී.දැල්පිටිය මහතා - සහකාර අධ්‍යක්ෂ පාලක (ජාගකොස)

ඒ අනුව පෙර සැපයුම් කරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෙර මිලදී ගන්නා ලද රු.610/= ක මුදල රු. 590/= දක්වා අඩුකර ගෙන තිබූ අතර ඒ අනුව රු.590/= බැගින් බැග් 2500 ක් ලබාදීමට එකඟ වී ඇත. එහෙත් බැග් 2250 ක් පමණක් ලබාගෙන තිබූ අතර ඒ සඳහා රු. 590/= බැගින් රු. 1,327,500 ක් ගෙවා තිබුණි. එමෙන්ම මෙම බැග් 2250 ක ප්‍රමාණය 2014-10-17 දින ලැබී ඇති අතර එදිනම එම බැග් තොගයම 2014-10-19 දින පැවැත්වෙන ලෝක ළමා දින උත්සවයේදී බෙදා හැරීම සඳහා හඟුරන්කෙතට යවා තිබුණි.




MINUTES OF THE DEPARTMENT OF PROCUREMENT COMMITTEE

Nature of the Procurement Committee	- DPC (Minor)
Name of the Procurement Entity	- National Transport Commission
Date	- 17.12.2013
Subject	-Procurement of providing school bag for school children

Procurement Committee (Minutes)

01. Mr. Roshan Gunawardena - Chairman- DPC
 (NTC Chairman)
02. Mrs W.P.D.V.M. Weerasinghe - Member- DPC
 Director General (Actg)
03. Mr. D.M.W.B. Delpitiya - Member- DPC
 Assistant Director (Adm)


Following Quotations were received for providing school bags for school children.


- Hiranya promotions (pvt) Ltd.
- Lanka Headwear International. (pvt) Ltd.
- D.S. Baggages (pvt) Ltd.
- NBC Promotions (pvt) Ltd.


Items Specification	Hiranya promotions (pvt) Ltd.	Lanka Headwear International. (pvt) Ltd.	D.S. Baggages (pvt) Ltd.	NBC Promotions (pvt) Ltd.
providing school bag for school children	1,625,000.00	1,662,500.00	1,562,500.00	1,525,000.00

Recommendation

The procurement Committee perused the all documents related to the procurement of providing school bags for school children. The procurement committee approved to award the tender to m/s NBC Promotions (pvt) Ltd who is the lowest bidder for total price is Rs. 1,525,000.00


 Roshan Gunawardena
 Chairman (NTC)
 Chairman of DPC


 Mrs W.P.D.V.M. Weerasinghe
 Director General (Actg)
 Member- DPC


 Mr. D.M.W.B. Delpitiya
 Assistant Director (Adm)
 Member- DPC

POSTS OFFICE
10 OCT 2014
N.T.C.



25
N.T.C.
15 OCT 2014
FINANCE

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය
தனியார் போக்குவரத்து சேவைகள் அமைச்சு
Ministry of Private Transport Services

අංක. 34, නාරාහේපිට පාර, නාවල.
இல. 34, நாரஹேபிட்டி வீதி, நாவல.
No. 34, Narahenpita Road, Nawala.

☎ ෆෝන්
☎ ෆැක්ස්
✉ E-mail

☎ 011 2807270
☎ 011 2807271

☎ ෆෝන්
☎ ෆැක්ස්

☎ 011 2807272

☎ ලේකම්
☎ ශ්‍රේණිපති
Secretary

☎ 011 2807279

☎ ෆෝන්
☎ ෆැක්ස්
Fax

☎ 011 2807280

☎ කාර්යාලය
☎ අංශාලය
Office

☎ 011 2807282

☎ අංකය
☎ ලියා
Number

☎ ඔබේ අංකය
☎ உமது இல
Your Number

☎ දිනය
☎ திகதி
Date

2014.10.09

සභාපති,
ජාතික ගමනාගමන කොමිෂන් සභාව,
නො:241, ලද්දාන පාර,
කොළඹ 05.

සභාපතිතුමනි,

පාසල් බැග් 2500ක් ලබා ගැනීම.

2014 ලෝක ළමා දිනය හා සමානව ගරු පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක
පැවැත්වීමේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ළමා දින සැමරුම 2014 ඔක්තෝබර් 19 වන දින
හඟුරත්තේ දී පැවැත්වේ.

මෙහි දී පාසල් ළමුන් අගය කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට අවශ්‍ය පහසුකම්
සැලසීම සඳහා ඔබ ආයතනය මගින් සිදු කළ සමාජ සත්කාරය නැවතත් හඟුරත්තේ අධ්‍යාපන
කලාපයේ නෝරාගත් සිසු දරුවන් සඳහා ඉටු කර දීමට, පාසල් බැග් 2500ක ප්‍රමාණයක් ලබා දීමට
අවශ්‍ය කඩසුතු සළසා දෙන්නේ නම් බෙහෙවින් අගය කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

අධ්‍යක්ෂ ජනරාල්
පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය,
අංක 34, නාරාහේපිට පාර,
නාවල.
අධ්‍යක්ෂ ජනරාල්ගේ පෞද්ගලික ලේකම්,
පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය.

විටපත : 01. හෙතුව

ව (1) ගිණිති මුද්
සා. දුරකථන (ප්‍රාග්ධන).

සභාපතිතුමනි,
පාසල් බැග් 2500ක් ලබා ගැනීම
ආදිය ආදිය ආදිය ආදිය
ආදිය ආදිය ආදිය ආදිය

2014.10.14


අමාත්‍යාංශ / විශ්වාසී
ප්‍රාග්ධන කටයුතු පදනම
2014.10.14


ප්‍රසම්පාදන කමිටු වාර්තාව


ප්‍රසම්පාදන කමිටුවේ ස්වභාවය	කොමිෂන් සභා ප්‍රසම්පාදන කමිටුව (කුඩා)
ප්‍රසම්පාදන අස්ථිත්වයේ නම	ජාතික ගමනාගමන කොමිෂන් සභාව
ප්‍රසම්පාදනයේ නම	පාසැල් ළමුන්ට බෙදා දීම සඳහා එකම වර්ගයේ බැග් 2500 ක ප්‍රමාණයක් ලබාදීම
දිනය සහ වේලාව	2014/10/17

2014 ලෝක ළමා දිනය හා සමගාමීව ගරු පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ළමාදින සැමරුමක් 2014 ඔක්තෝම්බර් 19 වන දින හඟුරන්කෙතදී පැවැත්වෙන බැවින් ඒ නිමිත්තෙන් පාසැල් ළමුන්ට බෙදා දීම සඳහා එකම වර්ගයේ බැග් 2500 ක ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍යාංශයෙන් 2014/10/09 වන දින ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.

මෙම බැග් 2500 ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති බව අපගේ අදහස වන අතර ඒ අනුව මීට පෙරද බැග් මිලදී ගන්නා ලද NBC Promotion ආයතනයෙන් මිල කැඳවීම් කරන ලද අතර බැග් 2500 ක් මිලදී ගන්නා නිසා රු.590/= බැගින් ලබා දීමට එකඟ විය. නමුත් පසුව එකම වර්ගයෙන් ඔවුන්ට සැපයිය ^{අමුද් ලැබුණු බිඳිණි රාමු} භාක්ෂේ බැග් 2250 ක් බවත් පවසන ලදී. ඒ අනුව NBC Promotion ආයතනයෙන් බැග් 2250 ක් $(2250 \times රු.590.00)$ රු.1,327,500/= ක් ගෙවා මිලදී ගැනීමට අනුමත කරන ලදී.

 පෙරේරා මහතා
 සභාපති ප්‍රසම්පාදන කමිටුව (කුඩා)

 ඩී.එම්.ඩබ්.බී.දැල්පිටිය මහතා
 සාමාජික, ප්‍රසම්පාදන කමිටුව (කුඩා)

 ඩබ්.පී.ඩී.වී.එම්.වීරසිංහ මිය
 සාමාජික, ප්‍රසම්පාදන කමිටුව (කුඩා)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

(සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 09 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. **අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වැඩි පිරිසක් කලින් දැනුම් දීමකින් තොරව 2016.09.09 දින පැවති කාරක සභාවට නොපැමිණීම.**

එලෙස කාරක සභාව හමුවට නොපැමිණීම පිළිබඳව කාරක සභාවේ දැඩි අප්‍රසාදයට ලක්වූ අතර එහි වගකීම අමාත්‍යාංශයේ ලේකම් භාර ගත යුතු බව අවධාරණය කරන ලදී.

නිර්දේශ

මේ පිළිබඳව හේතු දක්වමින් වාර්තාවක් දින තුනක් තුළ කාරක සභාව වෙත යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත වේ. එයින් සාමාජිකයන් තිදෙනෙකු විදේශගත වීම හේතුවෙන්ද, එක් සාමාජිකයකු අසනීප තත්ත්වය හේතුවෙන්ද නොපැමිණී බවත් තවත් සාමාජිකයන් දෙදෙනෙකු ප්‍රමාද වී කාරක සභාවට පැමිණ ඇති බවත් හා අනාගතයේදී මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් 2016.09.15 දිනැතිව මෙම කාරක සභාව වෙත දන්වා එවා ඇත.

02. **කාර්ය මණ්ඩලය**

ආයතනයේ කාර්ය මණ්ඩලයේ එක් එක් සේවක වර්ගය අනුව පුරප්පාඩු පහත පරිදි විය

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තත්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	09	05	04
මධ්‍යම මට්ටම	24	23	01
තෘතීය මට්ටම	80	73	07
ප්‍රාථමික මට්ටම	86	79	07
	<u>199</u>	<u>180</u>	<u>19</u>

විවිධ මට්ටමේ පුරප්පාඩු ගැන විමසන ලදුව ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 4 වෙනුවට වෙනත් තනතුරු 04 ක් ඇති කිරීමට කටයුතු කරන බව අනාවරණය විය.

එසේම අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුර වසර 05 ක් පමණ කාලයක් පුරප්පාඩුව පවතින බැවින් එම තනතුර පිරවීමේ අවශ්‍යතාවක් නොමැති බව තමාගේ අදහස බව අමාත්‍යාංශයේ ලේකම් පවසන ලදී.

නිර්දේශ

දැනට පවතින තත්ත්වයට අනුකූලව කාර්ය මණ්ඩල සංඛ්‍යාව සංශෝධනය කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

පුරප්පාඩුව පැවති ජ්‍යෙෂ්ඨ මට්ටමේ (අධ්‍යක්ෂ මණ්ඩල) තනතුරු අතරින් දැනට පිරවීම සඳහා ඉතිරිව ඇත්තේ වසර 05 ක පමණ කාලයක් පුරප්පාඩුව පවතින අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුර පමණක් බවත්, එම තනතුර යටපත් කර අධිකාරියේ කාර්ය මණ්ඩලයට වත්මන් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වෙනත් ක්ෂේත්‍රවල අධ්‍යක්ෂ තනතුරු ඇති කර ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යොමු කර ඇති බවත්, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක MTCA/FMD/PAC-16 හා 2016.10.25 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇත.

03. කල්පිටිය ව්‍යාපෘතියට අයත් වෙල්ලායි සහ ඉප්පන්තිව දූපත් බදු දීම

දැනට කල්පිටිය ව්‍යාපෘතියට අයත් වෙල්ලායි හා ඉප්පන්තිව යන දූපත් 02, කාර්යාංශය විසින් බදු දී ඇති අතර, උච්චමුණි දූපත බදු දීමේ කටයුතු සිදුවෙමින් පවතී.

උකත් කරුණ සම්බන්ධයෙන් කාරක සභාව කරුණු විමසන ලදී.

නිර්දේශ

මේ සම්බන්ධව අදාල ගිවිසුම්, මිල ගණන්, මිල ගණන් සෑදී ඇති ආකාරය, ගිවිසුමට එළැඹි සමාගම්, ඒ සමාගම් තෝරා ගත් පදනම පිළිබඳ විස්තර සහ එම දූපත් සම්බන්ධ සියලුම තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාව වෙත යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් එවා ඇති ඔහුගේ අංක MTCA/FMD/PAC-16 හා 2016.11.08 දිනැති ලිපිය අනුව පහත තොරතුරු අනාවරණය වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අදාල අක්කර 5000 ක භූමි ප්‍රදේශය අංක 1418/7 දරන හා 2005.11.07 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය (ඇමුණුම 07) ප්‍රකාරව පවරා ගෙන ඇති

අතර, එහි කාමර 5000 කින් යුක්ත හෝටල් සංකීර්ණයකින් සමන්විත සංචාරක කලාපයක් ගොඩ නැගීමට සැලසුම් කර ඇත. (අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 08 යටතේ දක්වා ඇත.)

මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත අයවැයගත වියදම රුපියල් බිලියන 400 ක් වන අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත තොරතුරු ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඇමුණුම 09 යටතේ දක්වා ඇත.

- ඉඩම්වල වට්ටිනාකම තක්සේරු කිරීම
- ආයෝජිත සමාගම් විස්තර
- එම සමාගම් තෝරා ගැනීමේ ක්‍රියාවලිය
- වර්තමාන තත්ත්වය

04. පෞද්ගලික හෝටලයකට ලංකා බැංකුවෙන් නිකුත් කරන ලද රු. මිලියන 100ක ණය මුදලකට අදාළ පොළී ප්‍රමාණයෙන් කොටසක් වන රු. 7,382,305/- සංචාරක අධිකාරිය විසින් 2014.02.28 දිනට ගෙවා තිබීම.

මෙම ගෙවීමට 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ විධිවිධාන අනුව අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගෙන නොමැති බව ඒ පිළිබඳව කරුණු විමසීමේදී තවදුරටත් තහවරු විය.

නිර්දේශ

මෙම ගනුදෙනුව සඳහා අදාළ වූ යෝජනාව ලැබීමේ දින සිට මේ දක්වා සිදු වූ සියලු ගනුදෙනු හා තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාව වෙත ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයට අදාළව ක්‍රිකට් තරඟ පැවැත්වීමට තෝරා ගන්නා ලද හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අග්‍රිතව, නවාතැන් පහසුකම් ඇතුළු අවශ්‍ය පහසුකම් සංවර්ධනය සඳහා හෝටල් 04ක් තෝරා ගෙන ඇත. (ඇමුණුම 10)

ඒ අතරින් පිකොක් බීච් හොටෙල් (Peacock Beach Hotel) ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගන්නා ලද ණය මුදලකට අදාළව, ගෙවිය යුතු පොළියෙන් කොටසක් (4% ක ප්‍රමාණයක්) වෙනුවෙන් සංචාරක සංවර්ධන අරමුදලෙන් අවස්ථා කිහිපයකදී මෙම රු. 7,382,305.54ක මුදල ගෙවා ඇති බව අනාවරණය වේ. (ඇමුණුම 11)

මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලේඛන අනුව ඉහත ගෙවීම් සඳහා විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගෙන ඇති බවක් අනාවරණය නොවේ.

05. ගැටලු සහගත මුදල් වැය කිරීම්.

පහත සඳහන් මුදල් වැය කිරීම් පිළිබඳව බොහෝ ගැටලු ඇති බව මේ පිළිබඳව කාරක සභාව කළ ප්‍රශ්න කිරීමේදී හෙළි විය.

i. අධිකාරියට අයත් සංචාරක නිවාඩු නිකේතනයේ කාමර 30 ක කරන ලද අළුත්වැඩියාවක් වෙනුවෙන් ගෙවා ඇති රු. 29,195,802/- කින් රු. 11,089,228/- ක් පමණ නොකළ වැඩ සඳහා ගෙවීම සහ වැඩිපුර ගෙවන ලද බදු මුදල් බව අනාවරණය වීම.

විගණක විසින් අනාවරණය කරන ලද අලාභය පිළිබඳව අධිකාරිය විසින් ICTAD ආයතනයෙන් ලබා ගන්නා ලද වාර්තාව අනුවද රු. මිලියන 5 ක පමණ අලාභයක් සිදුවී ඇති බව වාර්තා කර තිබුණි. එම අලාභය අදාළ කොන්ත්‍රාත් කරුගෙන් හෝ ගෙවීම් අනුමත කළ නිලධාරියාගෙන් හෝ ආයතනයට අය කර ගැනීමට කටයුතු කර නොතිබිණි.

ii. කල්පිටිය, තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කළපුව අසල පාර ඉදිකිරීම සඳහා කළ ගල් කියුබ් 1,648 ක් කුඩා ගල් කියුබ් 368 ක් හා බොරළු පස් කියුබ් 40 ක් භෞතිකව භාරගෙන අදාළ ඉදිකිරීම් සඳහා යෙදවූ බවට සාක්ෂි නොමැතිව අදාළ සැපයුම්කරු වෙත රු. 10,196,000/- ක් ගෙවා ඇතත් එම ද්‍රව්‍ය භෞතිකව භාරගත් බවට සාක්ෂි නොමැති වීම.

iii. කල්පිටිය, මොහොට්ටුවාරම ජැටිය ඉදි කිරීමට පිළිගත හැකි ක්‍රමවේදයකින් තොරව ඩෝසර් යන්ත්‍ර සැපයූ බවට සැපයුම් කරුවන් ඉදිරිපත් කළ ලිපි 03 ක් පදනම් කරගෙන රු. 3,226,950/- ක් ගෙවා තිබීම.

එහෙත් මෙම ගෙවීම් සඳහා දිනපතා මනු කියවා යන්ත්‍ර වැඩ පැය සකස් කර අධිකාරියේ නිලධාරියකුගේ සහතිකයකින් තොරව මෙම ගෙවීම් සිදු කර තිබුණි.

iv. කාමර 4,000 ක් සහිත නිකේතන ඉදි කිරීම හා යටිතල පහසුකම් ඇති කිරීම පිණිස රු. මිලියන 5,521 ක ඇස්තමේන්තු පිරිවැයක් අනුව 2008 වර්ෂයේ ආරම්භ කරන ලද කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය වසර 5 කින් නිම කළ යුතු වුවත්, 2014.12.31 දිනට රු. 88,797,590/- ක් වැය කර ඇතත් එකම කාමරයක්වත් මෙතෙක් නිම කර නොතිබීම.

නිර්දේශ

මෙම මුදල් වැය කිරීම් සියල්ලම සිදු වී ඇති ආකාරය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර මාසයක් ඇතුළත කාරක සභාව වෙත වාර්තා කිරීම

කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතියේ මේ දක්වා කළ වැය කිරීම්, නිම කළ ඉදිකිරීම් සහ නිම කළ යුතු ඉදිකිරීම් පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත අංක 1,2 හා 3 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් කාරක සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කරන ලෙස, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති විසින් 2016.10.05 දිනැතිව ඉල්ලා එවා ඇති අතර කාරක සභාව විසින් එම ඉල්ලීම අනුමත කර ඇත.

අංක 4 යටතේ දක්වා ඇති කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය 2004.11.16 දිනැති අංක 04/1566/046/004 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ආරම්භ කරන ලද බවත් අපේක්ෂිත අයවැයගත වියදම රුපියල් බිලියන 400 ක් වූ බවත් සඳහන් කරමින්, මේ වන විට දරන ලද වියදම් වලට අදාළ විස්තරාත්මක උපලේඛනයක් (ඇමුණුම 12), සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් අංක MTCA/FMD/PAC-16 හා 2016.11.09 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත යොමු කර ඇත.

06. **බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගල කණ්ඩායම් කිහිපයකට ආහාරපාන නොමිලේ සැපයීමට සහ කාර්ය මණ්ඩල පහසුකම් වෙනුවෙන් රු. 4,768,982/- ක මුදලක් සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් වෙනුවෙන් වෙන් කළ මුදල් යොදා ගනිමින් සිදු කිරීම.**

උක්ත මුදල් යෙදවීම පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළ අතර මෙහි දී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බව හෙලි විය.

නිර්දේශ

- i. මෙම මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණය කාරක සභාවට ලබා දීම.
- ii. මේ පිළිබඳව ආයතන මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණක් සිදු කර වාර්තා කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් එවා ඇති ඔහුගේ අංක MTCA/FMD/PAC-16 හා 2016.10.25 දිනැති ලිපිය මගින්, අපේක්ෂිත ආයතන මට්ටමින් සිදු කළ යුතු අභ්‍යන්තර පරීක්ෂණය පැවැත්වීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන්ගේ සේවය ලබා ගෙන ඇති බවත් එම පරීක්ෂණය අවසන් වීමෙන් පසු ඉහත කී වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.

ඇමුණුම 07



Handwritten signature and date 12/12

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1418/7 - 2005 නොවැම්බර් 07 වැනි සඳුදා - 2005.11.07

(ආණ්ඩුවේ බලපැවැත්වූ ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත

2(1) වගන්තිය යටතේ නියමය

1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනතේ 2(1) වැනි වගන්තියෙන් මා වෙත පවරා ඇති බලතල අනුව සංචාරක අමාත්‍ය ආනුර ප්‍රියදර්ශී සොලමන් වියස් බණ්ඩාරනායක වන මම, 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ්ඩල පනතින් ස්ථාපිත කරන ලද ලංකා සංචාරක මණ්ඩලයට සංචාරක සංවර්ධන කටයුත්තක් සඳහා පහත උපලේඛනයේ දක්වා ඇති ඉඩම් අත්පත් කර ගැනීම මෙයින් අනුමත කරමි.

ආනුර ප්‍රියදර්ශී සොලමන් වියස් බණ්ඩාරනායක,
සංචාරක කටයුතු අමාත්‍ය.

2005 සැප්තැම්බර් මස 15 වැනි දින,
සංචාරක කටයුතු අමාත්‍යාංශය,
අංක 64,
හයල පාර,
කොළඹ 3.

උපලේඛනය

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය මීලන්ද බොක්කේ සහ පෘතුගීසි බොක්කේ පිහිටි දුපතවල පහත සඳහන් මායිම් තුළ හෙක්ටයාර් 199.86 පමණ වන ඉඩම්

දුපතෙහි නම	ඉලිප්සාන බණ්ඩාංක (ඩබ්ලිව් ජී අය් 84)	ප්‍රමාණය
පල්ලියවත්ත	අක්ශාංශ 8° 28' 10.51" දේශාංශ 79° 47' 23.86"	හෙක්ටයාර් 256
ලකුරින්	-	බත්තල-ආච්චි
දකුණින්	-	ඉන්දියානු සාගරය
නැගෙනහිරින්	-	පෘතුගීසි බොක්ක
බටහිරින්	-	පෘතුගීසි බොක්ක

IA-G 006276 -600 (2005/11)

2 A I කොටස : (I) ජෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 2005.11.07

උඩ්වමුනේ	අක්ශාංශ 8° 20' 39.18" දේශාංශ 79° 46' 23.92"	හෙක්ටයාර 6.4
උතුරින්	-	ඉන්දියානු සාගරය
දකුණින්	-	මුක්වල් (ඩව් බේ)
නැගෙනහිරින්	-	පහුගුප්පි බොක්ක
බටහිරින්	-	ඉන්දියානු සාගරය
ඉප්පත්තිව	අක්ශාංශ 8° 14' 46.24" දේශාංශ 79° 48' 18.50"	හෙක්ටයාර 71.36
උතුරින්	-	පහුගුප්පි බොක්ක
දකුණින්	-	මීලන්ද බොක්ක
නැගෙනහිරින්	-	පහුගුප්පි බොක්ක
බටහිරින්	-	මීලන්ද බොක්ක
ඉරමුසුව	අක්ශාංශ 8° 15' 48.63" දේශාංශ 79° 46' 44.20"	හෙක්ටයාර 15.65
උතුරින්	-	මීලන්ද බොක්ක 1
දකුණින්	-	මීලන්ද බොක්ක
නැගෙනහිරින්	-	මීලන්ද බොක්ක
බටහිරින්	-	මීලන්ද බොක්ක
මුක්වල් (ඩව් බේ)	අක්ශාංශ 8° 15' 59.48" දේශාංශ 44° 48' 57.42"	හෙක්ටයාර 103.82
උතුරින්	-	උඩ්වමුනේ
දකුණින්	-	කන්දකුලිය
නැගෙනහිරින්	-	මීලන්ද බොක්ක
බටහිරින්	-	ඉන්දියානු සාගරය

ඇමුණුම 08

සඳහා

SC/3

40

නියමය.

වර්ගය:

ඡන්දායෝජනා/ලේ.

අග්‍රා/ලේ.

මු.හා ක්‍ර./ලේ.

කෘෂි.ප.ස.ඉ.හා වාරි/ලේ.

සංස්.හා ජල/ලේ.

විගණකාධිපති.

මගේ අංකය: අමප/04/1566/046/004

මට්ටම අංකය:

2004 දෙසැම්බර් මස 22 දින,

කොළඹ, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේදී ය.

කර්මාන්ත, සංවර්ධන සහ
අර්ථසහය ප්‍රවර්ධන
අමාත්‍යාංශය
30 DEC 2004
සංවර්ධන අංශය

සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්.

සංවර්ධන ව්‍යාපෘතිය - කල්පිටිය ලන්දේසි බොක්කේ පිහිටි දුපත

(සංවර්ධන ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ 2004.11.16 දිනැති සංදේශය)

2004 දෙසැම්බර් මස 15 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එලඹී තිබුණු අවශ්‍ය කටයුතු සඳහා මේ සමඟ එවා ඇත.

පි.හපත්ගම,
අතිරේක ලේකම්.

අ.කලේ/ඩී.විජේසිංහ,
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

(ඇ) පරිපූරක ත්‍යාග පත්‍රයේ විෂයයන්:

37. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 04/1566/046/004 වූ, "සංවර්ධන ව්‍යාපෘතිය - කල්පිටිය ලන්දේසි බොක්කේ පිහිටි දුපත" යන මෑයෙන් සංවර්ධන ඇමතිතුමා ඉදිරිපත් කළ 2004.11.16 දිනැති සංදේශය - මෙම සංදේශය, වරාය සහ ගුවන් සේවා ඇමතිතුමාගේ, මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමාගේ සහ ධීවර හා ජලජ සම්පත් ඇමතිතුමාගේ නිරීක්ෂණ සමඟ සලකාබලන ලදුව, එකී නිරීක්ෂණවලට යටත්ව, පහත සඳහන් කරුණු සඳහා අනුමැතිය දෙන ලදී:

- (I) කල්පිටිය ලන්දේසි බොක්කේ පිහිටි දුපත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලය විසින් භාර ගැනීම;
- (II) යෝජිත ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කර 5,000 ක් අත්කර ගැනීමේ කටයුතු ඇරඹීම; සහ
- (III) ඉඩම් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පිරිවැය, සංවර්ධන සංවර්ධන බදු එකතුවෙන් පියවා ගැනීම.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, ඇමතිතුමා විසින්, සංස්කෘතික හා ජාතික රුචියන් පිළිබඳ ඇමතිතුමා විමසිය හැකි බවට ද නිරණය කරන ලදී.

ක්‍රියා කලයුතු: සංවර්ධන අමාත්‍යාංශය - වරාය සහ ගුවන් සේවා ඇමතිතුමාගේ, මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමාගේ සහ ධීවර හා ජලජ සම්පත් ඇමතිතුමාගේ නිරීක්ෂණ යාකොට ඇත.

පිටපත්: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය

ඇමුණුම 09

Ref: 04

Leasing of Ippantive and Velli Island in Kalpitiya.

- Agreements signed - Pls. Refer Annexure IV & V
- Prices and Calculation - Pls. Refer Table No. 01
- Name of the investing companies - Pls. Refer item 4.2
- Method of Selection of investor - Pls. Refer item 4.3

4.1. Valuation of land

The Government Chief Value's valuation was based for this purpose. Valuation report for the 14 islands obtained in 2010 from the Government Valuations Department.

These valuations were based on the Survey maps issued by the Surveyor Generals office for each island with the fore shore. These surveys were conducted in 2010. (most recent survey plans)

Annual lease rental will be 4% of the undeveloped value of the land as per the presidential circular on land alienation.

4.2 Calculation of the price

Table No. 01: company, amount paid, valuation and rental calculation						
No.	Name of the company	No of Hectares	Amount paid upto now (Rs. Mn)	Monthly rent Calculation	Land Value (Rs. Mn)	No Room
01	Qube Lanka Leisure Properties (Pvt.) Ltd	57.1186	20,248,069.40	177,552.38 X 36 355,104.70 X 24 532,657.05 X 13	70	200
02	Sun Resort Lanka (Pvt.) Ltd.	23.77	5,034,556.94	44,166.66 X 36 88,333.33 X 24 132,499.99X 14	26	64 water villas

4.2. The Investors (Company)

Vellai island's (area extent 26.05 ha)

- Investor : Ms. Lets Travel Pvt Ltd (Ms. Sun Resort Investment Lanka Pvt. Ltd.)
- Lease agreement signed on 11th of August 2010 - Copy annexed (annexure – IV)
- 5 star resort of 150 rooms with water bungalows.
- Investment estimated or Rs 1200 m.
- Features : unique architectural concept
 - water bungalows with ancillary facilities of an upmarket resort
 - Maldivian model.

Ippantivu island (area extent of 44.41 ha)

- Investor : Ms. Qube Lanka leisure properties pvt. Ltd
- Lease agreement signed on 02nd September 2010 - Copy annexed (annexure – V)
- 5 star resort of 200 rooms
- Investment estimated or Rs 1700 m.
- Features : unique architectural concept
- water villas with ancillary facilities of an upmarket resort
- Spa's, herbal treatment, beach villas etc. .

4.3 Selection process of Company (Investors)

- For the Stage I island lease bidding
- A standard tender bidding process was carried out for the selection of the investors (commenced in September 2009), with a newspaper advertisement indicating the date for the closing of the tender bids. (tenders closed in November 2009)
- A procurement document was prepared for the tender procedure which was approved by the Ministerial Procurement Committee (MPC) headed by the Secretary of the Ministry of Tourism.
- The document indicated the conditions of the tender and the special criteria set for the Kalpitiya Integrated Tourism Resort Project (KITRP), structured point system for the selection of investors, Draft Lease Agreement etc. all legal condition of the tender and the conditions after signing the lease agreement.
- The selection of the investors was from the report submitted by the Technical Evaluation Committee (TEC) which was appointed by the Secretary Ministry of Tourism.

4.4 Current Status of ongoing projects**01. Sun Resort Investment Lanka (Pvt) Ltd - Vellai Island I, II, III**


- Ministry approval received on 15th February, 2010 to leased 64 acres for 30 years to Sun Resort Investment (Pvt) Ltd and lease agreement was signed on 11th August, 2010.
- Sun Resort Investment (Pvt) Ltd received approval in 2012 from Coast Conservation Department to construct 04 water bungalow near Vellai island and monitor for full monsoon period.
- Waiting for Land Commissioner consent and H.E. The President's approval to use the water bed for the construction of 04 mock up chalets followed by additional 62 chalets.
- Due to management changes of Sun Resort Investment Lanka (Pvt.) Ltd. there was a delay in submitting required papers for the approval of water bed leasing process. Pending approval from Land Ministry enabling District Secretary, Puttlam to lease the water bed to investor.

02. Qube Lanka Resort (Pvt) Ltd - Ippantive Island

- Ministry approval received on 25th February, 2010 to leased 135 acres for 30 years to Qube Lanka Leisure (Pvt) Ltd. Lease agreement signed on 02nd September, 2010
- Later investor requested government approval for 99 years' lease and allocation of full island for the project.
- Requested to submit the Cabinet Subcommittee on Economic Affairs for a decision lease period should be maximum for 50 years.

- Investor request is (a) all fishermen relocate to one corner of the island or (b) re location them in the same another island.
- Identified and surveyed 10 acres' land by the survey department to relocate fishermen as agreed by the fishing community.
- Subsequently, fishing community does not agree to shift to identified land.
- Due to this issue investor is not willing to proceed with the project

ඇමුණුම 10



සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
 ඉදි ශ්‍රී හා ප්‍රමසමීපාදන අමාත්‍යාංශය
 அபிவிருத்தி நிதித் திணைக்களம்
 நீதி, திட்டமீடல் அமைச்சர்
 DEPARTMENT OF DEVELOPMENT FINANCE
 Ministry of Finance and Planning

2484855

FINMIN
C12149

1394908
2484955

Sec

25.11.2009

DFD/DDA/SPTS/0

26 NOV 2009

Secretary
 Ministry of Tourism
 61, Galle Road
 Colombo 03.

Dear Sir,

Marketing of ICC Cricket World Cup 2011- Matches in Sri Lanka on Co-host Basis

This is further to my letters dated 20th November 2009 addressed to the General Manager/ People's Bank & Bank of Ceylon and CEO/Hatton National Bank with copy to you on the above.

The banks have informed the Department of Development Finance that they have contacted the owners of the following four hotels and all of them have requested a loan with a very long repayment period at highly concessionary rates of interest since they do not feel such projects are viable on the commercial rates as the long term revenue generated from the operations of the hotel will not give them the required cash flows to repay the funds borrowed to do the required upgrading.

Name of the hotel	Room capacity	Upgrading category	Estimated Cost for upgrade (Rs. Mn.)
Mandera Rosen, Kataragama	50	Up to 4 Star	50
Peacock Beach, Hambantota	100	Up to 4 Star	141
Centuria Lake Resort, Ambilipitiya	60	Up to 4 Star	223
Rosen Safari Hotel, Udawalawa	50	Up to 4 Star	Cost has not been mentioned
Total	260		414 +

In view of high priority attached to the project, the Secretary to the Treasury instructed me to inform you that the soft loan facilities for upgrading the above four hotels should be arranged from the respective banks at a total interest of 12 percent of which the clients liability would be 8 percent. The remainder i.e. 4 percent would be channeled through the Tourism Development Fund to the respective banks in form of interest subsidy.

(5)

Please note that this facility is granted **exclusively** for the four (4) hotels listed above.

I further I wish to inform you that **no other requests** for refurbishing of hotels for this purpose should be entertained under any circumstances.

Your personal attention to liaise with the owners of the proposed 4 hotels enabling completion of the project on time is greatly appreciated.

Yours faithfully



Dr. (Ms.) Damitha de Zoysa
Director General

Copies: General Manager, People's Bank
General Manager, Bank of Ceylon
Managing Director/CEO, Hatton National Bank

අගෝස්තු 11

Sri Lanka Tourism Development Authority		Transactions by Account		All Transactions		Debit	Credit
Type	Date	Num	Name	Memo			
100 - DEVELOPMENT COST							
100-PB - DEVELOPMENT COST- PEACOCK BEACH							
✓ Cheque	03/01/2011	508650	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST PAYMENT OF PEACOCK BEACH HOTEL,VIN 471		441,315.07	
✓ Cheque	06/24/2011	771628	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST SUBSIDIARY GRANTED TO PEACOCK BEACH HOTEL TO UPGRADE THE HOTEL ,JAN TO MAR 2011, V... 1497		799,437.97	1.
✓ Cheque	07/21/2011	771807	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	4% INTEREST SUBSIDIARY GRANTED TO PEACOCK BEACH HOTEL TO UPGRADE THE HOTEL FOR THE ICC WORLD CUP 2011		997,260.27	2.
✓ Cheque	10/27/2011	114968	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST SUBSIDIARY GRANTED TO PEACOCK BEACH HOTEL TO UPGRADE THE HOTEL FOR ICC WORLD CUP 2011		1,008,219.18	3.
✓ Cheque	03/22/2012	330640	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST SUBSIDIARY FOR PEACOCK BEACH HOTEL TO UPGRADE THE HOTEL (OCT - DEC 2011 INSTALMENT... 1497		1,008,219.18	4.
Cheque	06/25/2012	620207	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST SUBSIDIARY FOR PEACOCK BEACH HOTEL TO UPGRADE THE HOTEL (JAN - MAR 2012 INSTALMENT)... 1497		987,260.27	5.
✓ Cheque	07/19/2012	620450	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	04% INTEREST SUBSIDIARY PAYMENT ON BEHALF OF PEACOCK BEACH HOTEL FOR APR TO JUN 2012,VIN 1792		1,038,356.16	6.
Cheque	03/06/2013	105559	SNR.MANAGER,CREDIT SUPPORT,PEACOCK BEACH	VIN 453,04% INTEREST ON CONCESSIONARY LOAN OF PEACOCK BEACH HOTEL FOR JUL TO SEP 2012,LOAN NO LN...		1,092,237.44	7.
Total 100 - DEVELOPMENT COST- PEACOCK BEACH						7,382,305.54	7.
Total 100 - DEVELOPMENT COST						7,382,305.54	7.
TOTAL						7,382,305.54	7.

ඇමුණුම 12

a) The work completed and expenditure; Refer annexure – XII, XIII, XIV, XV,

No.	Description	Engineer's Estimate(Rs.)	Details refer. Pages
01	Boat Haring and Facilitation	2,247,098	1-5
02	Consultation fees	254,048	5
03	Investment promotion cost	149,007	6
04	Jetty Construction	18,223,811	6-9
05	Land Acquisition	145,859	9 Refers
06	Naming Island (erecting of Boards)	92,616	9-10 Anne
07	Preparation Bidding documents	117,069	10 XII
08	Project Advertising and Marketing	4,430,775	10
09	Road Construction	13,922,299	10-13
10	Survey of Island	7,110,516	10-15
11	Valuation of Island	329,538	15-16
12	Development Cost - Project	19,284,004	
	Total Expenditure	66,306,642	Refer Anne.
	Project Administration Expenses		XIII, XIV, XV
13	Administration Expenses	31,059,547	
14	Depreciation	1,368,070	
15	Capital Expenses	1,807,049	
	Grand Total	100,541,307	

b) Projects to be completed

- Completion of access road the two Jetty with a bridge connecting Mohottuwarama and Thoreiyadi
- De-vesting of land for the fishing community to develop their houses and common facilities
- Review and update the master plan of the Kalpitiya Integrated Tourism Resort Project.

Note:. Presently there are project proposals requesting Uchchamuni Island and some area in Dutch Bay island etc. Since the land alienation policy is not clearly given, the projects are waiting to get land on lease. Policy decision on government land leasing process and selection of investors are necessary for the projects to proceed.

සී/ ස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම

(ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 09 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන තත්ත්වය හා යෝජිත නව තත්ත්වය

වර්තමාන තත්ත්වය

“China – Exim” බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 190 ක ණය මුදලක් ලබා ගෙන ඉදි කරන ලද මෙම ගුවන්තොටුපලෙහි වර්තමාන කාර්යය සාධනය පහත පරිදි සාරාංශ කර දැක්විය හැක.

විස්තරය	2016 ජූනි	2015	2014	2013
මුළු ආදායම (රු.)	21,651,104	71,430,816	136,264,763	48,010,898
මුළු මෙහෙයුම් වියදම (රු.)	1,147,373,705	2,288,694,851	2,228,465,247	1,776,140,280
මෙහෙයුම් අලාභය (රු.)	1,125,722,601	2,217,264,035	2,092,200,483	2,105,298,382
අලාභ ප්‍රතිශතය (%)	5,199	3,104	1,535	4,385
මූල්‍ය වියදම (රු.)	421,208,727	881,966,545	637,001,196	377,169,000
ශුද්ධ අලාභය (රු.)	<u>1,546,931,328</u>	<u>3,099,230,580</u>	<u>2,729,201,680</u>	<u>2,105,298,382</u>

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන තත්ත්වය, ඒ හා සම්බන්ධ ඉදිරි සැලසුම් ගැන විමසිය.

ආයතනයේ ඉදිරි සැලසුම් ගැන සභාපති විසින් කාරක සභාව දැනුවත් කළ අතර ආයතනය පවත් ගත් දිනයේ සිට මේ දක්වා ආදායම වියදම් පිළිබඳ සටහනක් කාරක සභාවට ලබා දෙන ලදී.

යෝජිත නව තත්ත්වය

යෝජිත නව තත්ත්වය යටතේ ආයතන 07 ක් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කොට ඇති බව සභාපති පැවසූ අතර ඒ කුමන ක්ෂේත්‍රයකද යන්න විමසීය.

නිර්දේශ

ටෙන්ඩර් කැඳවීමේදී පළ කළ දැන්වීම සහ ප්‍රතිචාර දැක්වූ ආයතන මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් මසක් ඇතුළත කාරක සභාවට එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

යෝජිත නව තත්ත්වය යටතේ ආයෝජනය කිරීම සඳහා අභිප්‍රායන් කැඳවීම සඳහා පළ කළ දැන්වීමේ (ඇමුණුම 13) පිටපතක් හා ඒ සඳහා ප්‍රතිචාර දක්වන ලද ආයතන සම්බන්ධ වාර්තාවක් (ඇමුණුම 14), ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක MT/07/07/493/2016 හා 2016.12.16 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත වාර්තා කර ඇත.

02. කටුනායක ධාවන පථය අළුත්වැඩියා කිරීම

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය අළුත්වැඩියා කිරීමට නියමිත බැවින් එම කාලය තුළදී මත්තල ගුවන් තොටුපල වැඩි වශයෙන් භාවිතා කිරීමට සිදුවුවහොත් වැඩිපුර කාර්ය මණ්ඩලයක් මත්තලට අවශ්‍ය වන්නේ ද යන්න විමසූ අතර වැඩිපුර ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහාය ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සභාපති පැවසීය.

නිර්දේශ

ස්ථීර කාර්ය මණ්ඩලය වැඩි කිරීමට අදහස් කරන්නේ නම් එය තවත් අතිරේක බරක් වන නිසා එසේ නොකරන ලෙස නිර්දේශ කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය ආස්ථරණ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩනය වන ගුවන් ගමන්වාර වෙනුවට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත නව ගමන්වාර ඉල්ලීමක් ගුවන් සමාගම් විසින් මෙතෙක් සිදු කර නොමැති හෙයින් මත්තල ගුවන් තොටුපලට වැඩි කාර්යය මණ්ඩලයක් අපේක්ෂා නොකරන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක MT/07/07/493/2016 හා 2016.12.16 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත වාර්තා කර ඇත.

03. සම්පූර්ණ වත්කම් ලේඛනය

මෙම ආයතනයේ සම්පූර්ණ වත්කම් පිළිබඳ ලේඛනයක් තිබේද යන්න කාරක සභාව විමසූ අතර එවැනි වාර්තාවක් රජයේ ප්‍රධාන තක්සේරුකරු මගින් ලබා ගැනීමට උත්සාහ කළද තවම වාර්තාව නොලැබුණු බව අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

නිර්දේශ

මෙම කාර්යය ඉක්මන් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

සමාගමේ වත්කම් අගය කරවා ගැනීම සඳහා වර්ෂ 2006 සැප්තැම්බර් 13 වන දින තක්සේරු දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා සියලුම තොරතුරු ලබා දී ඇති අතර ඊට අදාළ විස්තරාත්මක තක්සේරු වාර්තා තවමත් ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත ලබා දී නොමැති අතර, මේ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 12 වන දින තක්සේරු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අදාළ වාර්තා කඩිනමින් ලබා දීමට පොරොන්දු වී ඇත.

තවද සමාගම විසින් මේ වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 120 ආසන්න මුදලක් දැනටමත් ගෙවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක MT/07/07/493/2016 හා 2016.12.16 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත වාර්තා කර ඇත.

04. සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ආයතනික මූල සැලසුම්කරණ පද්ධතිය

2012.06.29 වන දින අදාළ ව්‍යාපෘතිය මාස 08 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට රු. 248,600,000/- ක (වැට් රහිත) මුදලකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි.

සමාගම විසින් රු. 27,464,632 ක (වැට් රහිත) මුදලක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබූ අතර කොන්ත්‍රාත් කාලය සිව් වරක් දීර්ඝ කර තිබිණි. අද වන විට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර වසර 04 කට වැඩි කාලයක් ගත වී තිබුණද ව්‍යාපෘතිය නියම අයුරින් කිරීමට අදාළ කොන්ත්‍රාත්කරු අපොහොසත් වී තිබුණි.

මෙම ආයතනයේ වැඩ දැනට නවත්වා ඇති අතර ආයතනය මගින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

තවත් මාස 03ක් කාලය දීර්ඝ කරන ලෙසට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සභාපති පැවසීය.

නිර්දේශ

- i. අමාත්‍ය මණ්ඩල සංදේශය සභාගත කිරීම
- ii. මේ මගින් විශාල පාඩුවක් සිදුවී ඇති බැවින් මෙහි කාලය දීර්ඝ නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම් වෙත දැන්වීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත නිර්දේශ (i) හි පරිදි, මූල සැලසුම්කරණ පද්ධතියේ කාල සීමාව තවත් මාස 03ක් දීර්ඝ කරන ලෙසට ඉල්ලා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය (ඇමුණුම 15) හා එයට අදාළ 2016.09.28 දින දරන අමාත්‍ය මණ්ඩල තීරණයෙහි පිටපත් කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 16)

ඉහත (ii) හි කාරක සභාව කර ඇති නිර්දේශ පරිදි, ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියේ කාලය දීර්ඝ කිරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2016.11.25 දිනැතිව ඉදිරිපත් කර ඇති අතර (ඇමුණුම 17) එයට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණද සලකා බලා, 2016.12.09 දිනැතිව නිර්දේශ දෙකක් සහිතව අමාත්‍ය මණ්ඩලය තීරණය නිකුත් කර ඇත. (ඇමුණුම 18)

05. කතරගම නිවාඩු නිකේතනය

2002 වර්ෂයේ මෙම නිවාඩු නිකේතනය ඉදි කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීමට පෞද්ගලික පාර්ශ්වයකට රුපියල් මිලියන 07 ගෙවා ඇත. ඉන් පසුව එම ඉඩම රජයට අයත් බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කතරගම විසින් දන්වා එවා තිබියදී, එය රුපියල් 460,000/- ක වාර්ෂික බද්දක් යටතේ 2008.01.10 දින සිට වසර 30 ක් සඳහා ලබා ගෙන ඇත.

කෙසේ නමුත් පෞද්ගලික පාර්ශ්වයට ගෙවන ලද රුපියල් මිලියන 07 ආපසු ලබා ගැනීමට අපොහොසත් වී ඇත.

නිර්දේශ

- i. මෙය ඉතා වැරදි සහගත ගනුදෙනුවක් බව නිර්දේශ කිරීම.
- ii. මෙම නිවාඩු නිකේතනය ඇතුලු අනෙක් නිවාඩු නිකේතන සේවක/ සේවිකාවන්ට භාවිතා කිරීමට වැඩ පිළිවෙලක් සැකසීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක MT/07/07/493/2016 හා 2016.12.16 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත වාර්තා කර ඇති කරුණු අනුව, කතරගම පූජා නගරයෙන් මිලදී ගන්නා ලද ඉඩමට සමාගම විසින් ගෙවන ලද රුපියල් මිලියන 7 ක මුදල නැවත ලබා ගැනීමට ගම්පහ දිසා

අධිකරණයේ අංක 3474/එම් දරන නඩුව ගොනු කර ඇත. මෙම නඩුවේ පැමිණිලිකාර සමාගම වන සී/ස ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලාංකා) සමාගමේ එක් සාක්ෂිකරුවකුගෙන් දැනටමත් සාක්ෂි ලබා ගෙන ඇති අතර දෙවන සාක්ෂි විමසමින් පවතී. මෙම නඩුව පවත්වාගෙන යන අතරතුරදී එනම් 2011.02.02 හෝ ඊට ආසන්න දිනකදී මෙම නඩුවේ විත්තිකරු මිය ගිය හෙයින් ඔහුගේ උරුමකරුවන් මෙම නඩුවට ආදේශ කිරීම සිදු කර ඇත.

තවද ඉහත (ii) හි නිර්දේශ පරිදි, කතරගම නිවාඩු නිකේතනය සේවක/සේවිකාවන්ට භාවිතා කිරීම සඳහා වැඩ පිළිවෙලක්, මේ වන විට සකස් කරමින් පවතින බවතින බවද උක්ත ලිපිය මගින් වැඩි දුරටත් දක්වා ඇත.

06. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය - පියවර 1 - අදියර 2

මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම සමාගම වෙත සිදු කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් විමසීමේදී ඉංජිනේරුවරයාගේ ව්‍යාපෘති වාර්තාව 2007 ජූලි මාසයේදී ලැබී තිබුණද ඊට ප්‍රථම රඳවා ගැනීමේ මුදල් (Retention Money) සමාගම වෙත 2006 වර්ෂයේදී නිදහස් කර තිබීම.

යථෝක්ත ව්‍යාපෘතිය නිමා කර වසර 05 කට පසුව එනම්, 2010 හා 2012 වර්ෂවලදී පිළිවෙලින් රු. 98,000,000/- ක් හා රු. 41,833,127/- ක් වශයෙන් එකතුව රු.139,833,127/- ක් වූ මුදලක් රේගු ගාස්තුවල නිරවද්‍යතාවය, අදාල භාණ්ඩ හා උපකරණ යථෝක්ත ව්‍යාපෘතිය සඳහා යෙදවූ බවට තහවුරු කර ගැනීමකින් සහ විශේෂයෙන් මෙම ඉදි කිරීම් ව්‍යාපෘතිය සඳහාම ආරම්භ කරන ලද මෙම සමාගමේ පැවැත්ම පිළිබඳ තහවුරු කර ගැනීමකින් තොරව, භාණ්ඩාගාර අරමුදලින් ගෙවීම.

නිර්දේශ

ගෙවීම් සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය - පියවර 1 සඳහා Taisei Mitsubishi Joint Venture ආයතනය වෙත ගෙවීම් සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 19)



MINISTRY OF TRANSPORT & CIVIL AVIATION

Invitation for Expressions of Interest for
Investments & Commercial Operations of
Mattala Rajapaksa International Airport, Hambantota, Sri Lanka.

The Chairman, Cabinet Appointed Negotiating Committee, Ministry of Transport and Civil Aviation, 7th Floor, Sethsiripaya Stage II, Battaramulla, Sri Lanka invites Expressions of Interest (EOI) from National and International Entrepreneurs to undertake Investments & Commercial Operations of Mattala Rajapaksa International Airport (MRIA).


Mattala Rajapaksa International Airport (MRIA) is the Second International Airport of Sri Lanka which is located in the Hambantota District. The Airport commenced commercial operations in March of 2013. This Aerodrome Facility consists of a 3,500 m x 60 m runway, apron, taxiways, passenger terminal and cargo terminal. MRJA is a 24 hour full service operational airport that can accommodate the world's biggest cargo and passenger aircraft.

Mattala Rajapaksa International Airport (MRIA) Key Features

- ✈ **Liberal Aviation Environment**
 - The open skies policy with all nine (9) Freedoms of the air being available
- ✈ **Supporting National, Regional and Local Frameworks**
 - The Airport is strategically located 30 km North of the Hambantota Deep Water Sea Port
 - Key East West shipping lanes traverse just 10 km south of the Hambantota Port
 - On average 239 ships pass this route on a daily basis
 - Close proximity to the major Tourism Hot Spots of the Island
 - Domestic Air Taxi connectivity between two International Airports and 14 Domestic Airports
- ✈ **Wider Economic Opportunities**
 - MRJA declared as a Specified Bonded Area/Free Trade Zone
 - Airport located in the Agro - Industrial, Marine Economic Zones of the country
 - Growth Engine for Tourism, Trade & Other Development activities in the region
- ✈ **Bankable and Commercial Attractiveness**
 - Government Tax Holidays - Board of Investment (www.investsri.lanka.com)
 - Long Term Lease Options
 - Exemptions from Exchange Control Regulations

EOI Document comprising details and application form can be purchased from the website of the Airport & Aviation Services (Sri Lanka) Limited (AASL) website www.airport.lk/eoi by making a non-refundable fee of US\$ 500 through online payment up to 11th August 2016. The EOI Document can also be purchased on working days from 0900 hrs to 1500 hrs (local time) up to 11th August 2016 from the office of Commercial and Properties Division of AASL by making a non-refundable fee of US\$ 500 or the equivalent in LKR.

A briefing followed by a visit to the locations will be conducted at 1400 hrs (local time) 18th July 2016 at the Mattala Rajapaksa International Airport. Expressions of Interest submission will be closed at 1400 hrs (local time) on 12th August 2016 and opened and read publicly at the office of the Ministry of Transport and Civil Aviation, 7th Floor, Sethsiripaya Stage II, Battaramulla, Sri Lanka. Any EOI Proposals received after stipulated time of closing will be rejected unopened.



The sealed EOI shall be submitted to:

The Chairman, Cabinet Appointed Negotiating Committee,
C/o Secretary, Ministry of Transport and Civil Aviation,
7th Floor Sethsiripaya, Stage II,
Battaramulla,
Sri Lanka.
Office Telephone +94(0)112187233
Office Mail - mintransport@slt.net.lk

ඇමුණුම 14

ඇමුණුම 2

MRIA EOI - Proposals

#	Company
1	M/s Omega Global with Claymore Hill Advisory & Aviation Resource Group International
2	M/s Sakurai Aviation Limited
3	M/s Care Aviation (Pvt) Ltd
4	M/s VINCI Airport
5	M/s Disel & Motor Engineering PLC (DIMO)
6	M/s Sierra Networks (Pvt) Ltd for Sierra Construction (Pvt) Ltd
7	M/s Madelon

Sierra Networks

ඇමුණුම 15

MTCA/84/2016

අමාත්‍ය මණ්ඩල සංදේශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

ගුවන්කොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම සඳහා ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් (ERP) ක්‍රියාත්මක කිරීම.

01: පසුබිම

- 1.1 අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පදනම්ව ගුවන්කොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහා ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් (ERP) ක්‍රියාත්මක කිරීම පිණිස වූ කොන්ත්‍රාත්තුව ඊ.ඩබ්ලිව් ඉන්ෆොමේෂන් සිස්ටම් සීමිත සමාගම, රෙක්ට්‍රැක් සීමිත සමාගම හා ඉන්බොක්ස් බිස්නස් ටෙක්නොලොජීස් (පුද්ගලික) සීමිත සමාගම යන සමාගම්වලින් සමන්විත හවුල් ව්‍යාපාරයක ප්‍රධාන හවුල්කරු වන ඊ.ඩබ්ලිව් ඉන්ෆොමේෂන් සිස්ටම් සමාගම වෙත පිරිනමන ලදී.
- 1.2 උක්ත හවුල් ව්‍යාපාරය ගුවන්කොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සමඟ ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වූ ගිවිසුමකට 2012 ජූනි 29 වන දින එළඹුණි. ගිවිසුම අත්සන් කළ දින සිට මාස 8 ක් ඇතුළත අදාළ ව්‍යාපෘතිය අවසන් කිරීමට ඉහත සඳහන් හවුල් ව්‍යාපාරය එකඟ විය. රු. 2,48,600,000/- + එකතුකළ අගය මත බද්ද (VAT) යන මුළු කොන්ත්‍රාත් වටිනාකම සඳහා එකඟත්වය පළ කරන ලදී.
- 1.3 කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතිය ආරම්භ කළ අතර රු. 27,464,631.97 ක් වූ කොන්ත්‍රාත් වටිනාකමෙන් කොටසක් කොන්ත්‍රාත්කරු වෙත ලැබුණි. කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත්තුව හරහා රු.මි.60 ක වටිනාකමින් යුත් උපකරණ ගුවන්කොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත ලබාදී ඇති අතර කොන්ත්‍රාත් වටිනාකමින් 11%ක් වූ රු. 27,649,415 ක මුදල් වටිනාකමක් ඇති භාවිතයට ගත් හැකි උපකරණ ගුවන්කොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සතු වේ.
- 1.4 මුළු කොන්ත්‍රාත් වටිනාකමින් 10% ක් (රු.24,860,000) ක් වූ කාර්යසාධන බැඳුම්කරයක් (Performance Bond) කොන්ත්‍රාත්තුවේ තම නිසි කාර්යසාධනය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද අතර, එහි කාර්යසාධන බැඳුම්කරය 2016 දෙසැම්බර් 31 වන දින දක්වා වලංගු වේ.
- 1.5 ව්‍යාපෘතියෙන් 75% ක් සම්පූර්ණ කොට ඇති බව කොන්ත්‍රාත්කරු ප්‍රකාශ කළද, 2016 මාර්තු 31 වන දින දක්වා සම්පූර්ණ කොට ඇත්තේ 60% ක් පමණක් බව ගුවන්කොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම හඳුනාගෙන තිබේ.

1.6 2016 මාර්තු 31 වන දින දක්වා කාල දිගු 4 ක් ලබාදෙනු ලැබූ ද කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතිය අවසන් කිරීමට අසමත් වී තිබේ. එනම්, ව්‍යාපෘතිය අවසන් කිරීම වසර 3 කට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ.

1.7 කොන්ත්‍රාත්කරු හා ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම යන දෙපාර්ශවය විසින් ම ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගහකරන ලද කාලය සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් තවත් මාස 3.5 ක කාලයක් ඉල්ලා තිබේ.

02. විවරණය

2.1 ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මගින් අඩුම ප්‍රමාදයකින් නිවැරදි තොරතුරු බෙදාහැරිය හැකි සෑම පැතිකඩක්ම ආවරණය වන ජාලයක් නිර්මාණය වන බැවින් ගුවන් සේවා කර්මාන්තය ඉතා වේගයෙන් සංවර්ධනය වන පසුබිමක් තුළ ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් කරුණක් ලෙස සලකනු ලැබේ.

2.2 කොන්ත්‍රාත්කරු ප්‍රමාදවීම නිසා කොන්ත්‍රාත්තුව අවසන් කොට වෙනත් පාර්ශවයකට ලබාදීමට සිදුවුවහොත්, එම ක්‍රියාවලිය සඳහා දිගු කාලයක් මෙන්ම අමතර පිරිවැයක්ද වැය වනු ඇත.

2.3 දැනට පවතින සේවා හා වියදුම් ගාස්තු වර්ෂ 3 කට පෙර නිලී ගාස්තුවල වඩා වැඩි වන හෙයින් තව වෙනධරයක් සඳහා කටයුතු ආරම්භ කළහොත් පිරිවැයද වැඩිවනු ඇත.

2.4 කොන්ත්‍රාත්තුව අවසන් කිරීමෙන් අනතුරුව කොන්ත්‍රාත්කරු නව මගට පිවිසියහොත් තවත් අමතර කාලයක් හා පිරිවැයක් වැය වනු ඇත.

2.5 කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවේ නියමයන් හා කොන්දේසි යථා පරිදි ඉටු කිරීමට අසමත්වීම නිසා ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත මේ දක්වා මූල්‍යමය පැඩවක් සිදු වී තොමැත.

03. අනුමැතිය


ඉහත කරුණු සලකා බලා පහත සඳහන් කරුණු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පතම්.

(අ) ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණකිරීම සඳහා ඊ.ඩබ්ලිව් ඉන්ෆොමේෂන් සිස්ටම් සමාගම (EWIS) වෙත මාස 3.5 ක අවසන් කාල දිගුවක් ලබා දීමට.

(ආ) ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සැහිකමට පත්වන ආකාරයට ව්‍යාපෘතිය සම්පූර්ණකිරීමේ සමස්ත වගකීම කොන්ත්‍රාත්කරු වෙත පැවරීමට.

- (ඇ) අවසන් වරට ලබා දෙනු ලැබූ කාල දිගුව තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන තෙක් ආයතනික මූල්‍ය සැලසුම්කරණ පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත්කරු වෙත කිසිදු ගෙවීමක් සිදු නොකිරීමට.
- (ඈ) කොන්ත්‍රාත්කරු විසින් අදාළ කාල දිගුව තුළ ව්‍යාපෘතිය සම්පූර්ණකිරීමට අපොහොසත් වුවහොත්, වහාම කොන්ත්‍රාත්තුව අවසන් කොට කාර්යසාධන බැඳුම්කරයට හිමිකම්පෑම සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත බලය පැවරීමට.
- (ඉ) කොන්ත්‍රාත්කරු අවසන් කාල දිගුව තුළ කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කළහොත් කිසිදු ඇවරකිරීමේ අලාභයක් (Liquidated Damage)කොන්ත්‍රාත්කරු මත නොපැනවීමට.


2016 අගෝස්තු 23
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය



නිමල් සිරිපාල ද සිල්වා (පා.ම)
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

ඇමුණුම 16

23: 88 W112431b54 MIN. OF AVIATION PAGE 06


 රහසිගතයි
 අමාත්‍ය මණ්ඩල කාර්යාලය
 அமைச்சரவை அலுவலகம்
 OFFICE OF THE CABINET OF MINISTERS

CABINET DECISION අමාත්‍ය මණ්ඩල තීරණය அமைச்சரவைத் தீர்மானம்

පිටපත් : ජනාධිපති ලේකම්, මගේ අංකය: අමප/16/1769/709/077
 අග්‍රාමාත්‍ය ලේකම්, 2016 සැප්තැම්බර් මස 28 දින.
 ජාතික ප්‍රතිපත්ති හා
 ආර්.ක.ලේකම්,
 මුදල් ලේකම්,
 විදුලි සංදේශ හා ඩිජි.යි.ටී.ප.ලේකම්,
 විගණකාධිපති.

ක්‍රියා කළ යුතු : ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්.
 සී/ස ගුවන්කොටුවල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහා
 ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියක් (ERP) ක්‍රියාත්මක කිරීම
 (ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ 2016-08-23
 දිනැති සංදේශය)

2016 සැප්තැම්බර් මස 18 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී
 එළඹී තීරණයක් අවශ්‍ය කටයුතු සඳහා මේ සමඟ එවා ඇත.

ඩබ්ලිව්.එම්.ඒ.පී.ප්‍රනාන්දු අ.කලේ/එස්.අබේසිංහ
 අතිරේක ලේකම්. අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

(අ) න්‍යාය පත්‍රයේ විෂයයන්:
 (II) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා - ප්‍රසම්පාදනයට අදාළ කරුණු:

39. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 16/1769/709/077 වූ, “සී/ස ගුවන්කොටුවල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහා ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියක් (ERP) ක්‍රියාත්මක කිරීම” යන මැයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමතිතුමා ඉදිරිපත් කළ 2016-08-23 දිනැති සංදේශය - ඉහත සඳහන් සංදේශය මුදල් ඇමතිතුමාගේ නිරීක්ෂණ සමඟ සලකා බලන ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් මුදල් ඇමතිතුමාගේ නිරීක්ෂණවල දක්වා ඇති පරිදි ක්‍රියා කරනු ලැබීමට යටත්ව, සංදේශයේ 03 ඡේදයේ සඳහන් (අ) සිට (ඉ) දක්වා වූ යෝජනා සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

ක්‍රියා කළ යුතු: ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය - ඉහත නිරීක්ෂණ යා කොට ඇත.

:00 0112431554

- 02 -

පිටපත්: ජනාධිපති ලේකම් - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.


ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.

මුදල් අමාත්‍යාංශය

විදුලි සංදේශ හා විදිවල් යටිතල පහසුකම් අමාත්‍යාංශය - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.

ඇමුණුම 17

2011 06: 06 +94-11-2431867 SECRETARY; MCA # Annexure 17
PAGE 06 5




දිගු දුර සංදේශ හා ඩිජිටල් සවිකල පහසුකම් අමාත්‍යාංශය
ශ්‍රේණිගතීන්ගේ සේවාවන් සහ සම්බන්ධතා මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යවස්ථාපිත ව්‍යවස්ථාපිත
MINISTRY OF TELECOMMUNICATION & DIGITAL INFRASTRUCTURE

අංක. 79/1, 5 වන පවුල, කොළඹ 03 මු. 79/1 මි 5 වන පවුලකෙහි කොළඹ 03 No. 79/1, 5th Lane, Colombo 03

මගේ අංකය எனது இல. My No	ඔබේ අංකය உமது இல. Your No	දිනය திகதி Date
-------------------------------	---------------------------------	-----------------------

**Observations of the Ministry of Telecommunication and Digital Infrastructure for the
Cabinet Memorandum**

Ministry	:	Transport and Civil Aviation
Title	:	Implementation of Enterprise Resource Planning System for Airport & Aviation Services (Sri Lanka) Limited
Cabinet Paper No.	:	CP/16/2435/709/077-I
Date	:	2016.11.16
Proposals	:	<ol style="list-style-type: none"> 1. Terminate the Contract entered into with E-W Information Systems Limited for the implementation of the ERP project at AASL with immediate effect. 2. Claim the Performance Bond submitted by E-W Information Systems Limited. 3. Take action to blacklist the Contractor.

Observations:  I agree for above proposals.

Harin Fernando, M.P.
Ministry of Telecommunication and Digital Infrastructure
2016.11.25

දුරකථන දුරකථන Telephone	011-2577737	ෆැක්ස් தொலைநகல் Fax	011-2301710	ඊ-මේල් மிமெயில் E-mail	info@mtdi.gov.lk	වෙබ් இணையத்தளம் Web	www.mtdi.gov.lk
-------------------------------	-------------	---------------------------	-------------	------------------------------	------------------	---------------------------	-----------------

ඇමුණුම 18

06: 05 +94-11-2431867 SECRETARY; MCA

ඇමුණුම 40

රහස්‍යයි



අමාත්‍ය මණ්ඩල කාර්යාලය
அமைச்சரவை அலுவலகம்
OFFICE OF THE CABINET OF MINISTERS

CABINET DECISION අමාත්‍ය මණ්ඩල තීරණය அமைச்சரவைத் தீர்மானம்

My No :
Date : 2016-12-14

Secretary
Ministry of Transport and Civil Aviation

CABINET DECISIONS - 2016-12-06

1 amended decisions in respect of under mentioned reference numbers made at the Cabinet Meeting held on 2016-12-06 are sent herewith.

S. Abeyasinghe
Secretary to the Cabinet of Ministers

අමප/16/2435/709/077-1

Prepared by: ✓

Checked by: ✓



Printed By Des2005 Programs

Page No : 1

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කර භාවිතව දැනගත වේ නම් කරුණකරු : 329321
දුරකථන අංකය මගින් අතිරේක ලේකම් විමසීම මැනවි.

රහසිංහය



අමාත්‍ය මණ්ඩල කාර්යාලය
අභ්‍යන්තර අමාත්‍යාංශය
OFFICE OF THE CABINET OF MINISTERS

CABINET DECISION අමාත්‍ය මණ්ඩල තීරණය අභ්‍යන්තර අමාත්‍යාංශයේ තීරණය


විවෘත : ජනාධිපති ලේකම්, මගේ අංකය: අමප/16/2435/709/077-I
අභ්‍යන්තර ලේකම්, 2016 දෙසැම්බර් මස 09 දින,
ජාතික ප්‍රතිපත්ති හා ආර්.ක.ලේකම්,
මුදල් ලේකම්,
විදුලි සං.හා ඩී.ජී.සී.වි.ස.ලේකම්,
විගණකාධිපති.

ක්‍රියා කළ යුතු : ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්.

ගුවන්කොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහා
ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියක් සකස් කිරීම

(ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ 2016-11-16 දිනැති සංදේශය)

2016 නොවැම්බර් මස 29 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹී තිබුණ 2016 දෙසැම්බර් මස 06 දින පැවැත්වුණු රැස්වීමේදී සංශෝධනය කරන ලදුව, එම සංශෝධිත තීරණය අවශ්‍ය කටයුතු සඳහා මේ සමඟ එවා ඇත.


ඩබ්ලිව්.එම්.ඩී.ජේ.ප්‍රනාන්දු
අතිරේක ලේකම්.

අ.කළේ/එස්.අභිසිංහ
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

(අ) මූලික විෂයයන්:

03. (අ) (i) විෂය අංක 11 - මෙම විෂය පිළිබඳ කෙටුම්පත් තීරණය, මුදල් ඇමතිතුමාගේ 2016-12-05 දිනැති පසුව ලැබුණු නිරීක්ෂණවලට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් නැවත සලකා බලන ලදුව, එකී කෙටුම්පත් තීරණය පහත දැක්වෙන ආකාරයට කියැවෙන පරිදි සංශෝධනය කිරීමට තීරණය කරන ලදී:

"11.අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 16/2435/709/077-I වූ, "ගුවන්කොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සඳහා ආයතනික මූල සැලසුම්කරණ පද්ධතියක් සකස් කිරීම" යන මැදගෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමතිතුමා ඉදිරිපත් කළ 2016-11-16 දිනැති සංදේශය - (අමප අංක 16/1769/709/077 පිළිබඳව වූ 2016-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අදාළව) ඉහත සඳහන් සංදේශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමතිතුමාගේ නිරීක්ෂණ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමතිතුමා විසින්

→ 2

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුර සැලැස්වී කර ගැනීමට අවශ්‍ය වේ නම් කරුණාකර 232962 දුරකථන අංකය මගින් අතිරේක ලේකම් විමසීම වැනි.

- 2 -

2016-11-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු කරන ලද වැඩිදුර කරුණු පැහැදිලි කිරීම් සහ මුදල් ඇමතිතුමාගේ 2016-12-05 දිනැති පසුව ලැබුණු නිරීක්ෂණ සමඟ සලකා බලන ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පහත සඳහන් පරිදි කීරණය කරන ලදී:

- (i) මුදල් ඇමතිතුමාගේ 2016-12-05 දිනැති පසුව ලැබුණු නිරීක්ෂණවල අවසන් ඡේදයේ සඳහන් පරිදි ක්‍රියා කරමින්, සංදේශයේ සඳහන් කොන්ත්‍රාත්කරු සමඟ එකඟතාවකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්ට නියම කිරීම; සහ
- (ii) ඉහත (i) හි සඳහන් පරිදි කටයුතු කිරීම අසාර්ථක වුවහොත්, සංදේශයේ 03 ඡේදයේ සඳහන් (3.1), (3.2) සහ (3.3) යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දීම."

ක්‍රියා කළ යුතු: ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය - ඉහත නිරීක්ෂණ යා කොට ඇත.

පිටපත්: ජනාධිපති ලේකම් - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.
 අග්‍රාමාත්‍ය ලේකම් - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.
 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය - සංදේශයේ පිටපතක් හා ඉහත නිරීක්ෂණ යා කොට ඇත.
 මුදල් අමාත්‍යාංශය - විදුලි සංදේශ හා ඩිජිටල් යම්කල පහසුකම් ඇමතිතුමාගේ නිරීක්ෂණ යා කොට ඇත.
 විදුලි සංදේශ හා ඩිජිටල් යම්කල පහසුකම් අමාත්‍යාංශය - මුදල් ඇමතිතුමාගේ නිරීක්ෂණ යා කොට ඇත.

ඇමුණුම 19

PHASE 2 STAGE 01 - BIA DEVELOPMENT PROJECT

Date of Payment	P/Voucher Number	IPC NO.	Payee	Details	Amount Rs.
1 31.05.2010	3452	Pkg A	Taisei Mitsubishi Joint Venture	Reimbursement of Taxes & Customs Duty	7,131,649.00
2 09.06.2010	3454	Pkg B1 - IPC37	Taisei Mitsubishi Joint Venture	Reimbursement of Taxes & Customs Duty	67,454,268.00
3 14.06.2010	3455	Pkg B1 - IPC38	Taisei Mitsubishi Joint Venture	Reimbursement of Taxes & Customs Duty	23,414,083.00
4 06.09.2012	4654	Pkg B1 - IPC40	Taisei Mitsubishi Joint Venture	Reimbursement of Taxes & Customs Duty	41,833,127.00
					139,833,127.00

Expiry date of the SLP 62 Loan 29.12.2006
Project completion report Jul-07

AASL Received funds from Treasury
Rupees
98,000,000.00 06.05.2010
94,000,000.00 13.12.2010
192,000,000.00

Additional Note on Custom Duties Reimbursement - BIADP Phase 2 Stage 01

Area of Concerned	AASL Comments
<p>1) Project Completion Report was issued in July 2007 and Payments have been made in the Year 2010.</p>	<p>In carrying out the Project works, the contractor paid Custom Duties, which were bound to be reimbursed in accordance with Clause 73.3 of Conditions of Contract.</p> <p>This delay of payment to the contractor was mainly due to not receiving the Requested Funds from the Treasury.</p> <p>AASL received the funds to be reimbursed to the Contractor from the Treasury in 12th December 2010 Even though AASL has made written repetitive requests on the following dates.</p> <ul style="list-style-type: none"> ➤ 26th June 2007 ➤ 18th February 2008 ➤ 10th November 2009 ➤ 28th December 2009 ➤ 4th January 2010 ➤ 11th February 2010
<p>2) Documents Scrutinized before making the payments</p>	<p>All the correspondence including the following which is related to the above payments is available for inspection. (Currently all Originals have been handed over to the Auditor General)</p> <ul style="list-style-type: none"> a. Original / Certified CUSDEC Forms b. Original / Certified Commercial Invoices c. Original / Certified Custom Assessment Forms d. Project Director's / Engineer's Certification e. Bill of Landings / Airway Bills/Packing List/Delivery Note & other related information (where necessary)

සමුපකාර තොග වෙළඳ සංස්ථාව සහ ලංකා සතොස

(කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 20 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. ලංකා සතොසට ලබා දෙන ලද වත්කම් වෙනුවෙන් ලබා දීමට එකඟ වූ කොටස් සහතික ලබා ගැනීම

2014 පෙබරවාරි 19 සිට 2016 අගෝස්තු 22 දක්වා කොටස් සහතික ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇති නමුත්, 2016 සැප්තැම්බර් 05 දින තෙක් කොටස් සහතික ලැබී නොතිබුණි.

නිර්දේශ

මාස 03ක කාල සීමාව තුළ ලබා දෙන බව ලංකා සතොස සභාපති පැවසීය .

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ලංකා සතොසට ලබා දෙන ලද වත්කම් වෙනුවෙන් ලබා දීමට එකඟ වූ කොටස් සහතික ලබා දෙන ලෙස ඉල්ලා සමුපකාර තොග වෙළඳ සංස්ථාව විසින් 2016.10.20 දිනැතිව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ලේකම් වෙතද පිටපතක් සහිතව ලංකා සතොසට ලිපියක් යොමු කර ඇත. (ඇමුණුම 20)

02. ලංකා සතොස සමාගමෙන් අයවිය යුතු සහ ගෙවිය යුතු හිඟ මුදල්

2015 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වන රු. 870,963,097/- ක් වූ ණයගැතියන්ගෙන් රු.257,667,217/- ක් හෙවත් 30% ක් ලංකා සතොස සමාගමෙන් ලැබිය යුතු මුදල් වීම.

පසුගිය වර්ෂ 03 ට අදාලව ලංකා සතොස සමාගමෙන් ලැබිය යුතු මුදල් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

විස්තරය	2015 (රු.)	2014 (රු.)	2013 (රු.)
වෙළඳ කටයුතු වලින් ලැබිය යුතු මුදල්	53,493,256	53,493,256	198,542,685
ලැබිය යුතු බදු කුලී	66,378,543	39,438,582	21,887,950
සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු මුදල්	24,202,985	24,202,985	24,202,985
ලැබිය යුතු ප්‍රවාහන ගාස්තු	96,957,396	85,585,705	35,298,360
ලැබිය යුතු - වී ව්‍යාපෘතිය	16,635,037	15,235,691	-
එකතුව	<u>257,667,217</u>	<u>217,956,219</u>	<u>279,931,980</u>

සංස්ථාවේ 2013 මූල්‍ය ප්‍රකාශන අනුව ලංකා සතොස සමාගමෙන් ලැබිය යුතු හිඟ ණය මුදල රු.279,931,980/- ක් වුවත්, ලංකා සතොස සමාගමේ 2013 මූල්‍ය ප්‍රකාශන අනුව සංස්ථාවට ගෙවිය යුතු ලෙස කිසිදු වටිනාකමක් දක්වා නොතිබීම.

නිර්දේශ

මෙම ගනුදෙනු සිදුවීමේදී හුවමාරු වූ ලියකියවිලි, ලේඛන යනාදිය සොයා ගැනීමට නොහැකි වී ඇති නිසා විගණනයක් කිරීමෙන් පසු ආයතන අතර එකඟතාවයකට පැමිණ ගෙවීම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබුණි.

03. **2014 වර්ෂයේ සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා සමාගම විසින් අවස්ථා කිහිපයකදී සහල් මෙට්‍රික් ටොන් 257,907 ක් ආනයනය කිරීම.**

නිර්දේශ

- i. මේ සම්බන්ධයෙන් ලංකා සතොස විසින් පහත සඳහන් වාර්තා සියල්ල සති 2ක් ඇතුළත කාරක සභාවට ලබා දීම.
 - විශ්‍රාමික විගණකවරුන් යොදවා කරන ලද විගණනයේ වාර්තාව
 - සහල්වල ගුණාත්මකභාවය තීරණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද පරීක්ෂණයේ වාර්තාව
 - පස් දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් යොදා කරන ලද පරීක්ෂණයේ වාර්තාව
 - සහල් කොපමණ ගෙන්වනවාද යන්න ගැන තීරණය කළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයේ පිටපතක්
- ii. ඉහත සඳහන් කරන ලද වාර්තා 3 ම පදනම් කරගෙන විගණකාධිපති විසින් මාසයක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ සම්බන්ධයෙන් ලංකා සතොස ලිමිටඩ් ආයතනය අංක LSL/CH/COPE/2016 හා 2016.10.25 දිනැති ලිපිය මගින් ඉහත ඉල්ලා ඇති වාර්තා 3 ඉදිරිපත් කර ඇත.

එම ඉදිරිපත් කර ඇති වාර්තා, මේ සම්බන්ධයෙන් විගණකාධිපති විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව හා මෙම කරුණ සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරන ලද විමර්ශනයන් තුලින් අනාවරණය කර ගන්නා ලද කරුණු පදනම් කර ගනිමින්, 2014 වර්ෂයේ සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා සමාගම විසින් අවස්ථා කිහිපයකදී සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් (පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා

අංක 179) 2017.04.07 දිනැතිව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව විසින් කටයුතු කරන ලදී.

04. 2014 වර්ෂයේ කැරම් බෝධි 14,000 සහ දාම් බෝධි 11,000ක් මිලට ගෙන රුපියල් මිලියන 39 අලාභ සිදු කිරීම.

නිර්දේශ

මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කොට මෙම මුදල ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් දැනුවත් කරන ලෙස දන්වා ඇති බවත් එහි පසු විපරම් කටයුතු කරන බවත් සභාපති පැවසීය.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබුණි.

05. ලංකා සතොස ආයතනය විසින් මුදල් ගෙවා බාහිර ආයතනවල සහාය (outsorce) ලබා ගැනීම

නිර්දේශ

එසේ මුදල් ගෙවා සහය ලබා ගන්නා බාහිර ආයතන වල සියලු විස්තර සහිත (වැය බර ඇතුළු) වාර්තාවක් මසක් ඇතුළත කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 වන විටත් උක්ත වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබුණි.

06. සීමාසහිත ලංකා සතොස කාර්ය මණ්ඩලය

2016 මැයි 31 දිනට සමාගමේ කාර්ය මණ්ඩල තොරතුරු පහත පරිදි වේ.

විස්තරය	අනුමත කාර්ය මණ්ඩලය	තථ්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු	අතිරික්තය
ඉහල කළමනාකරණ මට්ටම	14	10	04	-
මධ්‍යම කළමනාකරණ මට්ටම	23	11	12	-
කණිෂ්ඨ කළමනාකරණ මට්ටම	31	24	07	-
කළමනාකරණ සහකාර	578	438	140	-
ප්‍රාථමික මට්ටම	2429	2842	-	413
	<u>3075</u>	<u>3325</u>	<u>163</u>	<u>413</u>

අනුමත කාර්ය මණ්ඩලය 3075 ක් සහ තථ්‍ය කාර්ය මණ්ඩලය 3325 ක්ව සිටියදී තවත් 220 ක කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම.

නිර්දේශ

- i. අළුතින් බඳවා ගැනීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ගැනීම.
- ii. එසේ බඳවාගත් සේවකයන්ගේ නම් සහ ලිපිනයන් සහිත වාර්තාවක් කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 වන විටත් උකස් වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබුණි.

ඇමුණුම 20



සමුපකාර තොග වෙළඳ සංස්ථාව

(1949 අංක 47, දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිතයි)
සතොස මහලේකම් ගොඩනැගිල්ල, අංක 27, වොක්හොල් පිටිය, කොළඹ 02.

සුදුසු මොදාත්ත* වීර්භවයන්ගේ තාපනය
1949 ම් ඉහලින් 47 ක්‍රියාකාරී පාරාලයානේ අද්දත්තීන් කීම් තාපිකසුදුසු
අතොස සොසලකම් කදුදුදු, ක්‍රියා. 27. වොක්හොල් වීර්, කොලුදුදු 2.

THE CO-OPERATIVE WHOLESALE ESTABLISHMENT

(Established by act of parliament No. 47 of 1949)
CWE SECRETARIAT BUILDING, NO.27, VAUXHALL STREET, COLOMBO-2.

ස.තො.ස } 572
ස.මො.ත }
C.W.E }

දුරකථන } 2307071, 2435554, 2435564,
දුරකථන } 2432273
Telephone }

ෆැක්ස් } 2435554
ෆැක්ස් } 2307071
ෆැක්ස් } 2432273
Fax }

විද්‍යුත් }
විද්‍යුත් } # 2307071
විද්‍යුත් } E-mail } cwemktg@gmail.com

අපේ යොමුව }
අපේ යොමුව }
Our Ref. } **CWE/CH/COPE/2016**

ඔබේ යොමුව }
ඔබේ යොමුව }
Your Ref. } **ල. ච. ෧෭**

දිනය }
දිනය }
Date } **2016.10.20**

සභාපති,
ලංකා සතොස ලිමිටඩ්,
නිග්‍රිප් ගොඩනැගිල්ල,
අංක: 108, යෝර්ක් පිටිය,
කොළඹ-01.



හිතවත් සභාපතිතුමනි,

**සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලංකා සතොස ආයතනයෙන්
ලැබිය යුතු කොටස් හිමිකම් සම්බන්ධයෙනි**

ඉහත කරුණ සම්බන්ධයෙන් අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ම ඔබ වෙත එවන ලද ලිපි හා කරන ලද සාකච්ඡාවන් හා සැබෑදේ.

02). 2016/09/20 දින සමුපකාර තොග වෙළඳ සංස්ථාව හා ලංකා සතොස ආයතනය සම්බන්ධයෙන් පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කල අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් 2016/10/18 දින අප වෙත යොමු කර ඇති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ සටහන් තුළද සඳහන් කර ඇත.

03). ඒ අනුව, සතොස විසින් ලංකා සතොස ආයතනය වෙත ලබාදී ඇති සම්පත් වෙනුවෙන් ලැබිය යුතු කොටස් හිමිකම් සියල්ලම ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙස මින් කාරුණිකව දන්වමි.


- i. සතොස විසින් ලංකා සතොස වෙත බදු පදනම මත සපයා ඇති ගොඩනැගිලි සඳහා සමුච්චිත බදු කුලිය **මිලියන 66.9**
(2005 වසරේ සිට 2011 අප්‍රේල් මාසය දක්වා)
- ii. ලංකා සතොස අලෙවිසැල් හා ගබඩාවන්හි පවිහරණය සඳහා සතොස විසින් සපයා ඇති ස්ථාවර භාණ්ඩ වල තක්සේරු වටිනාකම **මිලියන 54.7**
එකතුව මිලියන 121.6

04). ඉහත සඳහන් මෙම ප්‍රමාණයෙන් දැනට ලංකා සතොස විසින් සතොස වෙත වෙන්කර දී ඇති කොටස් හිමිකම් වල වටිනාකම වන්නේ මිලියන 22.7 ක් පමණි.

-02-

05). ඒ අනුව තවදුරටත් ලැබිය යුතු මිලියන 98.9 ක් වන වටිනාකම වෙනුවෙන් සහොස වෙත කොටස් හිමිකම් ලබාදිය යුතුව ඇති බව මින් වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

මේයට, ඒශ්වාසි වූ,
සමුපකාර කොම වෙළඳ සංස්ථාවේ,


එම්.විජේවර්ධන හමිම,
සභාපති

පිටපත්:

- 01. ලේකම් - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
- 02. ලේකම් - පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව - ඔබගේ 2016/10/06 දිනැති COPE/8/1/2016 දරණ ලිපිය හා සැබෑදේ.
- 03. අතිරේක ලේකම්(ආර්ථික) - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
- 04. අධ්‍යක්ෂිකා (සංස්ථා හා ව්‍යස්ථාපිත මණ්ඩල) - එම -
- 05. විගණන අධිකාරී - රජයේ විගණන ඒකකය - සහොස

මධ්‍යම පරිසර අධිකාරිය

(මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 21 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. කාර්ය මණ්ඩල පුරප්පාඩු

2016 අගෝස්තු 22 වන විට අධිකාරියේ සේවක පුරප්පාඩු 313 ක් තිබීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

විස්තරය	අනුමත කාර්ය මණ්ඩලය	තත්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු සංඛ්‍යාව
ඉහල කළමනාකරණ මට්ටම	36	25	11
මධ්‍යම කළමනාකරණ මට්ටම	113	64	49
මෙහෙයුම් කළමනාකරණ මට්ටම	1,010	757	253
	<u>1,159</u>	<u>846</u>	<u>313</u>

බඳවා ගැනීම් පටිපාටිය අනුමත වී නොතිබීම මෙම තත්ත්වය සඳහා හේතු වූ බවත් මේ වන විට පහළ ශ්‍රේණි 05 සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අතර ඉදිරි සති 02 තුළ බඳවා ගැනීම් පටිපාටිය සඳහා සම්පූර්ණ අනුමැතිය ලබා ගන්නා බවත් සභාපති පැවසීය.

නිර්දේශ

මේ පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ වන විට ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩුව පැවති තනතුරු වලින් කොටසක් පුරවා ඇති බවත්, තවත් කොටසක් පිරවීම සඳහා කටයුතු කරමින් පවතින බව හා පරිසර නිලධාරී සිට ඉහළ ශ්‍රේණි 06 ක් සඳහා බඳවා ගැනීමේ පටිපාටි අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් 2016.10.25 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විසින් දන්වා ඇත.

02. නව පාරිසරික පනත

නව පාරිසරික පනත සකස් කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව කාරක සභාව විමසන ලදී.

දැනට එහි කෙටුම්පත සකස් කර ඇති අතර මාස 06ක් ඇතුළත එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සභාපති පැවසීය.

නිර්දේශ

මෙම පනත සැකසීමේදී තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම සඳහා නව අංග ඇතුළත් සංශෝධන පනත පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් 2016.09.07 දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව කාරක සභාව වෙත වාර්තා කර ඇත.

03. දොම්පේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

- ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ට්‍රැක් රථ 04

මෙම ට්‍රැක් රථ 04 න් 03ක් පමණක් ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන තිබීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

ට්‍රැක් රථ 04න් 02ක් කඩුවෙල ප්‍රාදේශීය සභාවට දී තිබූ බවත් දැනට එය නැවතත් අධිකාරියට ලබා ගෙන ඇති බවද එහි වගකීම තමන් විසින් භාර ගන්නා බව ද සභාපති පැවසීය.

- ව්‍යාපෘතියේ තත්ත්වය

ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ කාරක සභාව විසින් විමසූ අතර ඒ පිළිබඳ දැක්වූ අදහස් වල පරස්පර විරෝධතාවයක් තිබෙන බව කාරක සභාවට පෙනී යන ලදී.

නිර්දේශ

අදාල ට්‍රැක් රථ අත්තනෝමතික ලෙස විවිධ ස්ථාන වලට යොමු කිරීමට හේතු, එයට වගකිව යුතු නිලධාරීන්ගේ නම් ඇතුළත් වාර්තාවක් කාරක සභාවට සහ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

මෙම ව්‍යාපෘතියට අදාල විමර්ශන වාර්තාව සහ ව්‍යාපෘතිය සම්බන්ධ සියලුම තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ට්‍රැක් රථ 04	- මෙම ට්‍රැක් රථ 04 න් කඩුවෙල ප්‍රාදේශීය සභාවට දී තිබූ ට්‍රැක් රථ 02 නැවතත් අධිකාරියට ලබා ගෙන ඇති බව වාර්තා කර ඇත.
--	--

ව්‍යාපෘතියේ තත්ත්වය - මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

04. පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර කල් පිරීමේ කාලය හඳුනා ගන්නට අධිකාරිය සතුව නිසි වැඩ පිළිවෙලක් පවතීද යන්න පිළිබඳව කාරක සභාව විමසන ලදී.

ඒ සඳහා මේ වන තුරු නිසි ක්‍රියාදාමයක් නොතිබූ බව ද අධිකාරියේ නිලධාරියෙකු විසින් එම කාර්යය සිදු කළ නමුත් එම ක්‍රියාදාමයේ අඩුපාඩු පවතින බැවින් මේ වන විට නිසි වැඩ පිළිවෙලක් හඳුන්වා දී ඇති බව සභාපති පැවසීය.

නිර්දේශ

වර්තමාන තත්ත්වය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කල් පිරීමේ කාලය හඳුනා ගනිමින්, ඒ පිළිබඳ කර්මාන්ත කරුවන් වෙත මාස 03කට පෙර දැනුම් දී, බලපත්‍ර අලුත්කිරීම සඳහා කර්මාන්තකරුවන් යොමු කරවීමට හා එසේ බලපත්‍ර අලුත් කිරීම සඳහා අයදුම් නොකරන කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට යොමු වූ ක්‍රියාවලියක් ඇති බවත් මෙය තවදුරටත් විධිමත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් දන්වා ඇත.

05. උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය

අමප/16/0013/704/001 පනත යටතේ ආනයනය කෙරෙන සියලුම උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම, ආනයනය කිරීමේ සීමා පැනවීම, සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කර තිබේදැයි කාරක සභාව විමසන ලදී.

මේ පිළිබඳ නිසි ක්‍රමවේදයක් සකස් කෙරෙමින් පවතින බව සභාපති විසින් පවසන ලදී.

නිර්දේශ

- i. මේ පිළිබඳව සකස් කරන ක්‍රමවේදය ගැන වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කිරීම.
- ii. එම වැඩ පිළිවෙල මාස 03 ක් ඇතුළත සකසා අවසන් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

උපද්‍රවකාරී රාසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම, ආනයනය කිරීමේ සීමා පැනවීම, සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ පරිසර හිතකාමී ලෙස පාලනය කිරීම සඳහා ක්‍රියාවට නංවන ලද ක්‍රමවේදය දන්වා එවා ඇත. **(ඇමුණුම 21)**

ඇමුණුම 21

අංක 07. උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය - ඇමුණුම 07

අමප/16/0013/704/001 කැබිනට් අනුමැතිය අනුව උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් ප්‍රථමයෙන්ම එම පනත යටතේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ කටයුතු සිදුකිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු මේවන විට සිදුවෙමින් පවතින අතර එකී සංශෝධන අවසන් වූ පසුව අදාළ රෙගුලාසි සකස්කළ යුතුය.

i. උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීම

රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාල වූ ජාත්‍යන්තර සම්මුතීන් වන රොටර්ඩෑම් සම්මුතිය හා ස්ටොක්හෝම් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ එහි නිල කේන්ද්‍රීය මධ්‍යස්ථානයන් වනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වේ. එසේම එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේදී කාර්මික රසායනික ද්‍රව්‍ය වලට අදාළවන ජාතික ආයතනය වනුයේ මධ්‍යම පරිසර අධිකාරිය වේ.

ඒ අනුව එම සම්මුති මගින් හඳුනාගෙන ඇති උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ලැයිස්තුව උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ලෙසට සලකා මෙම අධිකාරිය විසින් රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ කටයුතු සිදුකරනු ලබයි.

ii. ආනයනයට සීමා පැනවීම

(අ) මෙම සියළුම රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ආනයන බලපත්‍රයක් ලබාගතයුතු භාණ්ඩ වශයෙන් ආනයන අපනයන පාලන පනත යටතේ ප්‍රසිද්ධ කරන ලද 2013 ජුනි 05 අංක 1813/14 දරණ ගැසට් පත්‍රයෙහි රෙගුලාසිය මගින් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව එකී රසායනික ද්‍රව්‍ය රට තුළට ආනයනයේදී ආනයන බලපත්‍රය ලබාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුය.

(ආ) මෙයට අමතරව රොටර්ඩෑම් සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී යම් රසායනික ද්‍රව්‍යයක් ආනයනය සිදුකරන විටදී අපනයනය කරන රට විසින් ඒ පිළිබඳව මෙම අධිකාරියෙන් පූර්ව විමසීමක් සිදුකර එකඟතාවය ලබාගැනීමේ ක්‍රියාවලියට (PIC- Prior Informed Consent) අනුව කටයුතු සිදුකරයි. මෙමගින් එකී උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම සිදුකරනු ඇත.

iii. රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම්කිරීම

ආනයන අපනයන පාලන පනත යටතේ ප්‍රසිද්ධ කරන ලද 2013 ජුනි 05 අංක 1813/14 දරණ ගැසට් පත්‍රයෙහි රෙගුලාසියට ආනයනය තහනම් කිරීමේ භාණ්ඩ ලැයිස්තුවට පොලික්ලෝරිනේට් ඩයිපිනයිල් (PCB) හා පොලිබ්‍රෝමිනේට් ඩයිපිනයිල් (PBB) රසායනිකයන් හා ඒවා අඩංගු භාණ්ඩ ඇතුළත් කරන ලද අතර ඒ අනුව ඒවා ආනයනය තහනම් කර ඇත.

මෙයට අමතරව සියළුම රසායනික අපද්‍රව්‍යයන් බාසල් සම්මුතියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාත්මකවන තාක්ෂණික විශේෂඥ කමිටුව (TEC) කමිටුව හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ජාතික සම්බන්ධීකරණ කමිටුව (National Coordination Committee) මගින් තහනම් කරනු ලබයි.

iv. පරිසර හිතකාමී ලෙස පාලනය කිරීම

- (අ) රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළව තාක්ෂණික උපදේශණ කමිටුවක් පිහිටුවා ඇති අතර යම් ගැටළුකාරී තත්වයන් ඇතිවූ විටදී ක්‍රියාත්මක වීමට අදාළ තීරණ ගැනීම මෙම කමිටුව හරහා සිදුකරයි. මෙම කමිටුව පහත සඳහන් ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විතයි.
 - i. මධ්‍යම පරිසර අධිකාරිය
 - ii. පරිසර අමාත්‍යාංශය
 - iii. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
 - iv. සෞඛ්‍ය අමාත්‍යාංශය
 - v. ශ්‍රී ලංකා රේගුව
 - vi. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
 - vii. කම්කරු දෙපාර්තමේන්තුව (වෘත්තීය සුරක්ෂිතතා)
 - viii. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය
 - ix. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
 - x. කාර්මික තාක්ෂණ ආයතනය
 - xi. මොරටුව විශ්ව විද්‍යාලය
 - xii. කොළඹ විශ්වවිද්‍යාලය
 - xiii. කර්මාන්ත අමාත්‍යාංශය
 - xiv. නීතිපති දෙපාර්තමේන්තුව
 - xv. අවශ්‍යතාවය පරිදි විෂයට අදාළ විශේෂඥ වරුන්

- (ආ) තවද රසායනික ද්‍රව්‍ය ගබඩාකිරීමේදී සිදුවිය හැකි රසායනික අනතුරු වළක්වාගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය ගබඩා කරනු ලබන ස්ථාන සඳහා ස්ථානීය පරීක්ෂාවකින් පසුව කොන්දේසි අඩංගු පාරිසරික නිර්දේශයන් නිකුත් කරනු ලබයි.
- (ඇ) ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් යොමුකරනු ලබන විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි රසායනික ද්‍රව්‍ය ආනයනයේදී පරිසර අධිකාරියේ මතය සඳහන් ලිපි නිකුත් කරනු ලබයි.
- (ඈ) මෙයට අමතරව රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ අනිකුත් රාජ්‍ය ආයතනවල ස්ථාපිත පහත සඳහන් රැස්වීම් වලට සහභාගී වන අතර එහිදී අවශ්‍ය සහාය ලබාදෙනු ඇත
 - I. පුරෝගාමී පාලන අධිකාරිය - අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම්
 - II. පලිබෝධ නාශක පාලන උපදේශන කමිටුව - කමිටු රැස්වීම්
- (ඉ) රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය මෙම අධිකාරිය මගින් සිදුකරනු ලබන බලපත්‍ර ක්‍රියාවලිය හරහා මෙය සිදුකරනු ලබයි.
 - I. පරිසර ආරක්ෂණ බලපත්‍රය - මේ හරහා කර්මාන්තශාලා වල කාර්මික අපජලයේ අඩංගු රසායනික ද්‍රව්‍යයන් පරිසරයට බැහැර කිරීමට පෙර 2008.02.10 දිනැති අංක 1534/18 දරණ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත තත්ව රෙගුලාසියෙහි සඳහන් නියමිත උපමානයන් දක්වා පිරිපහදු කිරීම සිදු කරවනු ලබයි
 - II. උපලේඛණගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය - රසායනික අපද්‍රව්‍යයන් උපද්‍රවකාරී අපද්‍රව්‍යයන් ලෙසට 2008.02.10 දිනැති අංක 1534/18 දරණ ගැසට් පත්‍රයෙහි ප්‍රකාශිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ රෙගුලාසියෙහි උපලේඛණයෙහි අන්තර්ගතවන අතර ඒ අනුව මෙම අපද්‍රව්‍ය ජනනයේ සිට අවසාන බැහැරලීම දක්වා සිදුකරනු ලබන සෑම ක්‍රියාකාරකමකටම මෙම අධිකාරියෙන් උපලේඛණගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයක් ලබාගත යුතු අතර එහි සඳහන් කොන්දේසි වලට අනුව එම අපද්‍රව්‍ය හැසිරවීම සිදුකළ යුතුය.

මහජන බැංකුව

(රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2016 සැප්තැම්බර් මස 22 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. නිලධාරීන්ගේ නොපැමිණීම

රැස්වීමට කැඳවා ඇති නිලධාරීන් අතරින් පහත නම් සඳහන් නිලධාරීන් හතර දෙනාගේ නොපැමිණීම.

- i. ජෙනන් අමරතුංග මහතා-අධ්‍යක්ෂ
- ii. ෆිලිප්පන් පෙරේරා මහතා-අධ්‍යක්ෂ
- iii. අමීන්ද එම්.පෙරේරා මහතා-අධ්‍යක්ෂ
- iv. ටී.ඩී.ඇන්ටන් හේමන්ත මහතා-අධ්‍යක්ෂ

නිර්දේශ

එම නිලධාරීන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් කාරක සභාව නොසතුට පල කළ අතර ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් වාචික ප්‍රකාශ ලබා ගැනීම සඳහා 2016.10.04 දින කාරක සභාව ඉදිරියට කැඳවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ජෙනන් අමරතුංග මහතා (අධ්‍යක්ෂ), අමීන්ද එම්.පෙරේරා මහතා (අධ්‍යක්ෂ), ටී.ඩී.ඇන්ටන් හේමන්ත මහතා (අධ්‍යක්ෂ) යන අය 2016.10.04 දින කාරක සභාව වෙත කැඳවා 2016 සැප්තැම්බර් මස 22 වන දින කාරක සභාව ඉදිරියේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වාචිකව කරුණු විමසන ලදී.

ෆිලිප්පන් පෙරේරා මහතා (අධ්‍යක්ෂ) කාරක සභාව වෙත ඉදිරිපත් වීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.

02. 2013-2015 කාලය තුළ අලාභ ලැබීම

පීපල්ස් මර්චන්ට් බැංකු සමාගම 2013-2015 කාලය තුළ දිගින් දිගටම අලාභ ලබමින් සිටියදී, මෙම ආශ්‍රිත සමාගමේ ආයෝජනය පරිපාලිත සමාගමක ආයෝජනයක් දක්වා වැඩි කරමින්, එනම් කොටස් හිමිකමේ ප්‍රතිශතය 50% ඉක්මවමින් පීපල්ස් මර්චන්ට් බැංකු සමාගමේ ආයෝජනයක් කර තිබීම.

පීපල්ස් මර්චන්ට් බැංකු සමාගමේ ලාභ/ (අලාභ)

වර්ෂය	2011	2012	2013	2014	2015
ලාභ/ (අලාභ) රු.(මිලියන)	(202.5)	92.7	(90.9)	(222.3)	(297.1) *

* විගණනය නොකළ

මහජන බැංකුව වෙත ඇති කොටස් අයිතිය

වර්ෂය	2011	2012	2013	2014	2015
සාමාන්‍ය කොටස් සංඛ්‍යාව (මිලියන)	17.6	17.6	17.6	17.6	33.8
කොටස් හිමිකමේ ප්‍රතිශතය (%)	26.13	26.13	26.13	26.13	50.15
පිරිවැය රු.(මිලියන)	263.1	263.1	263.1	263.1	619.8

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන ඇති බව සභාපති ප්‍රකාශ කරන ලදී.

නිර්දේශ

ආයතන දෙකේම අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ඇතුළත්ව මෙම ආයෝජන සම්බන්ධයෙන් සති 2ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

එම තීරණය ගැනීමට පදනම් වූ ප්‍රධාන කරුණ ඇතුළත් වාර්තාවක් හා අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමෙන් පසු පීපල්ස් මර්චන්ට් බැංකු සමාගමේ ඇතිවූ ප්‍රගතිය දක්වමින් 2016.10.25 දිනැතිව වාර්තාවක් ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 22)

03. අක්‍රීය ණය - කැන්ඩි සිටි සෙන්ටර්

කැන්ඩි සිටි සෙන්ටර් ඉදි කිරීමේදී ගනුදෙනුකරුවෙකුට රු.මිලියන 245 ක අයිරා පහසුකමක් හා රු.මිලියන 150 ක කාලීන ණය මුදලක් පිළිවෙලින් 2009 ජනවාරි 30 දින සහ 2009 ජනවාරි 27 දින ලබාදී ඉන් මාස 3 ට පසුව එනම් 2009 අප්‍රේල් මාසයේදී අක්‍රීය ණය ලෙස වර්ග කිරීම.

ගනුදෙනුකරු විසින් රු.මිලියන 1 බැගින් මාසිකව බැංකුවට ගෙවීමට එකඟ වුවද මිලියන 1 බැගින් ගෙවීම වෙනුවට කැන්ඩි සිටි සෙන්ටර් හි ස්ථාපිත කර ඇති මහජන බැංකු ශාඛාව වෙනුවෙන් ගෙවිය යුතු මාසික කුලියෙන් හිලව් කර ගැනීම සිදුව තිබූ අතර ගනුදෙනුකරු විසින් මාසිකව රු.මිලියන 1 බැගින් ගෙවූව ද හිඟ මුදල අය කර ගැනීමට බැංකුවට වසර 62 ක් බලා සිටීමට සිදු වනු ඇත.

මෙවැනි අක්‍රමවත් ගනුදෙනු කිහිපයක්ම සිදු කර ඇති බව සභාපති පැවසීය.

නිර්දේශ

කාරක සභාව විසින් පහත සඳහන් නියෝග ලබා දීම.

- i. ණය දීමේදී මීට වඩා නිත්‍යානුකූල පසුබිමක් අනුගමනය කිරීම.
- ii. මෙම ණය මුදල සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීම.
- iii. ණය මුදල අනුමත කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර කාරක සභාවට එවීම.
- iv. ණය මුදල අය කර ගැනීමට කටයුතු කර ඒ බව කාරක සභාවට දැනුම් දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් පිළිබඳව 2016.12.14 දිනැති ලිපිය මගින් පහත කරුණු වාර්තා කර ඇත.

නිර්දේශ i ට අදාලව

- ඒ අනුව කටයුතු කරනු ලබන බව

නිර්දේශ ii ට අදාලව

- ණය මුදල් වරින් වර පත් කරනු ලබන Board Executive Credit Committee (BECC) විසින් අනුමත කරනු ලබන හෙයින් ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට හේතුවක් නොමැති බව දන්වා ඇත.

නිර්දේශ iii ට අදාලව

- ණය මුදල අනුමත කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර කාරක සභාවට එවා ඇත.

නිර්දේශ iv ට අදාලව

- රුපියල් මිලියන 245 ණය මුදලින් මේ වන විට රුපියල් මිලියන 20 ක් පියවා ඇති බවත්, 2013.12.15 දිනට පෙර ඇමරිකානු ඩොලර් 300,000/- ක් ගෙවීමට එකඟ වූ බවත්

- 2016.12.06 දින වන විට ණය මුදලින් රුපියල් මිලියන 3 ක ප්‍රමාණයක්, ණය මුදල හා පොලීය 50:50 පදනම යටතේ කැන්ඩි සීටි සේන්ටර් වෙත ගෙවනු ලබන කුලියෙන් අය කර ගෙන ඇත බවත්
- අංක HC/571/2015 යටතේ නඩුවක් ගොනු කර ඇති බව හා අදාළ නඩුව 2016.12.01 දින කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් නොපැමිණීම නිසා ඒක පාර්ශවීය නින්දුවක් ලබා ගැනීමට යොමු වී ඇති බවත් කාරක සභාව වෙත වාර්තා කර ඇත.

04. ජා ඇල බැංකු ශාඛාවෙන් ලබා දී ඇති ණය මුදල

ජා ඇල ශාඛාවෙන් එක් ගනුදෙනුකරුවෙකුට, ඔහුගේ කලත්‍රයට, සහ ව්‍යාපාරයකට ණය මුදල් 3ක් සහ අයිරා 3ක් ලබා දී පසුව එම ණය අක්‍රිය ණය වශයෙන් වර්ග කිරීම.

- 2013.11.12 දිනට අයිරා පහසුකම් 03 හි හා එක් ණය මුදලක රු. 619,867,345/- ක් වූ හිඟ ශේෂය අය කර ගැනීමට නොහැකිව පැවතුණි.
- විධිමත් අනුමැතියක් තොරව ලබා දී තිබූ තාවකාලික අයිරා පහසුකම් 03 හි පමණක් 2013.11.12 දිනට හිඟ ශේෂය රු. 494,008,559/- ක් විය.

මෙසේ අක්‍රමවත් ලෙස ලබා දී ඇති ණය මුදල් වලින් 60% කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලියකට යොමු වී ඇති අතර ඉතිරි ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වාගෙන යන බව සභාපති පැවසීය.

නිර්දේශ

මෙසේ අක්‍රමවත් ලෙස ලබා දී ඇති ණය සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා කාරක සභාව වෙත එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත සඳහන් ණය මුදල් 3ක් සහ අයිරා 3 ක් රණසිංහ හෝම්ස් පුද්ගලික සමාගම වෙත, කේ.ආර්.ආර්.පී.රණසිංහ මහතා (අධ්‍යක්ෂක) වෙත හා අයි.ජේ.එස්. ප්‍රනාන්දු මිය (අධ්‍යක්ෂිකා) වෙත ප්‍රදානය කර ඇති බවත්, එම ණය මුදල් වල 2016.09.30 දිනට පැවති නොපියවූ ශේෂය රු. මිලියන 197.638 ක් හා අයවිය යුතු පොලීය රු. මිලියන 503.24ක් වශයෙන් මුළු එකතුව රු. මිලියන 700.878 ක් බවද වාර්තා කර ඇත. (ඇමුණුම 23)

තවද ඉහත නිර්දේශ පරිදි එක් එක් ණය මුදල සම්බන්ධ විස්තරාත්මක වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

05. කපා හල ණය

2011 වර්ෂයේදී එක් ගනුදෙනුකරුවෙකුගේ රු.මිලියන 260 (රු.මිලියන 213 ක් වටිනා ණය 34 ක් සහ රු.මිලියන 47 ක් වටිනා එක් තාවකාලික අයිරාවක්) ණය මුදලක් කපා හැරීම සහ එසේ කපා හල ණය ප්‍රමාණය එම වර්ෂයේදී බැංකුව කපා හල මුළු ණය ප්‍රමාණයෙන් 51% ක් වීම.

2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කපා හරින ලද අක්‍රීය ණය පහත දැක්වේ.

විස්තරය	2011 (රු.)	2012 (රු.)	2013 (රු.)	2014 (රු.)	2015 (රු.)
කපාහල අක්‍රීය ණය	508,749,433	230,327,732	67,739,825	24,831,327	42,349,646

නිර්දේශ

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් හා සභාපති විසින් අවධානය යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත සඳහන් කරුණට අදාළව ණය මුදල ලබා දී ඇත්තේ හේලිස් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ ඔන්රිල් (පුද්ගලික) සමාගමට බවත්, එයට අදාළව 2007.06.27 දිනට පැවති මුළු අක්‍රමික ණය ශේෂය රුපියල් මිලියන 263.85 ක් බවත් විස්තරාත්මකව කාරක සභාව වෙත වාර්තා කර ඇත.

තවද අදාළ ණය මුදල් සඳහා සමාගම විසින් මහජන බැංකුව වෙත උකසට තබා ඇත්තේ දේපලෙහි ද්විතීයික හා තෘතීක උකස් බවත්, ප්‍රාථමික උකස් සතුව තිබූ DFCC බැංකුව එම දේපල වෙන්දේසි කොට ඔවුන්ගේ ණය මුදල පියවා ගෙන ඇති බැවින්, දේපල මත මෙම ණය මුදල අය කර ගැනීමට බැංකුවට නොහැකි වී ඇති බවත් වාර්තා කර ඇත. එසේ හෙයින් ණය මුදල අය කර ගැනීමට වෙනත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලන ලද බවත්, එමගින්ද අදාළ ණය මුදල අය කර ගැනීමට නොහැකි වීම නිසා හා වෙනත් කිසිදු මාර්ගයක් නොමැති නිසා 2011.10.04 දින අදාළ ණය මුදල කපා හරින ලද බවත් වැඩිදුරටත් වාර්තා කර ඇත. (ඇමුණුම 24)

06. රු.මිලියන 1,964 ක ඉදි කිරීම්

මහජන බැංකුවේ උප පරිපාලිත සමාගමක් වූ පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගම, පීපල්ස් ලීසිං ෆයින්ෂන්ස් සමාගම හරහා ස්ථාපිත කර රුපියල් මිලියන 1,964 ක් වටිනා ඉදි කිරීම් 13 ක් කිරීම, වර්ග අඩියකට සාමාන්‍ය ගෙවීම් වන රු.6,000/- ඉක්මවා රු.11,000/- ක් ලෙස අසාමාන්‍ය ගෙවීම් කිරීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වීම මෙන්ම සැලසුම් හා ප්‍රමාණ පත්‍ර ද (BOQ) පිළියෙල නොකිරීම.

දැනට මෙම සමාගමට ඉදි කිරීම් කොන්ත්‍රාත් ලබා නොදීමට තීරණය කර ඇති අතර මහජන බැංකුව විසින්ම එම කටයුතු සිදු කරනු ලබන බවත් සභාපති පැවසීය.

නිර්දේශ

මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ සම්බන්ධයෙන් වාර්තාවක්, මහජන බැංකුවේ සභාපති විසින් 2016.11.11 දිනැතිව දිනැතිව කාරක සභාව වෙත යොමු කර ඇති අතර එමගින් පහත කරුණු කාරක සභාව වෙත වාර්තා කර ඇත.

- i. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම, එවකට බැංකුව මුහුණ දුන් අයහපත් ද්‍රවශීලතා තත්ත්වය හේතුවෙන් බොහෝ කලකට පෙර ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මිලදී ගත් ඉඩම් වල ඉදි කිරීම් ආරම්භ කර නොතිබීම, උචිත පරිදි සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් බැංකුවේ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නොමැති වීම ඇතුලු හේතු කිහිපයක් නිසා බැංකුවේ උප පරිපාලිත සමාගමක් වූ සී/ස පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගම මගින්, බැංකුවේ ශාඛාවන්හි ඉදි කිරීම් ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන ලද බව
- ii. සී/ස පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගම මගින් විසින් භාර ගත් ඉදි කිරීම්වල ඉහල ගුණත්වය හා කාර්ය සාධනය හා අනෙකුත් සාධක සැලකිල්ලට ගැනීමේදී අදාල මිල ගණන් ඒ හා සමාන ප්‍රමිතීන්ගෙන් යුක්ත ඉදි කිරීම්වල වෙළඳපල මිල ගණන් හා සමාන තත්වයේ පවතින බව

තවද මේ වන විට බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතාව හා ද්‍රවශීලතාව වර්ධනය වී ඇති නිසා ඉදි කිරීම් ව්‍යාපෘති අභ්‍යන්තරව භාර ගැනීමට බැංකුව තීරණය කරන ලද බවත් හා ඒ සඳහා උචිත සුදුසුකම් ලත් සේවක පිරිසක් බඳවා ගෙන ඇති බවත් වාර්තා කර ඇත.

07. බැංකු කටයුතු ඩිජිටල්කරණය

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේදැයි කාරක සභාව විමසීය.

මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බවත් කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය හා කළ සාකච්ඡාවේදී මතුවූ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ස්වාධීන වාර්තාවක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු පසු නැවත අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කරන බවත් සභාපති පැවසීය..

නිර්දේශ

- i. 2012-2020 සංයුක්ත සැලැස්මේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් නිර්දේශයක් තිබේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් සති 3ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කිරීම.
- ii. Silverlake සමාගම මගින් ඩිජිටල්කරණය කළ යුතු යැයි කියා තීරණය කළ ලිපි ලේඛන සති 3ක් ඇතුළත කාරක සභාවට එවීම.
- iii. විගණකාධිපති මගින් වෙනම වාර්තාවක් මාසයක් ඇතුළත ලබා ගැනීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත නිර්දේශ අංක 1 හා 2 යටතේ ඉල්ලා ඇති වාර්තාවන් 2016.11.03 දිනැතිව මෙම කාරක සභාව වෙත යොමු කර ඇත. එමගින්;

- i. 2016-2020 කාල සීමාවේ මහජන බැංකුවේ සංයුක්ත සැලැස්මේ, බැංකු කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැක්වෙන උදාහරණ හා
- ii. ආයතනයේ දැනට පවතින මූලික බැංකු පද්ධතිය (SIBS) ඩිජිටල්කරණය කිරීමට අදාළ අභ්‍යන්තර ලේඛන ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති වෙතින් තවදුරටත් වාර්තාවක් ලැබීමට නියමිතව ඇත.

ඇමුණුම 22

කොපති කාර්යාලය
தலைவர் அலுவலகம்
Chairman's Office



මහජන බැංකුව
மக்கள் வங்கி
PEOPLE'S BANK

2016.10.25

ලේකම්,
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ

මහත්මයාණනි,

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ - මහජන බැංකුව

ඉහත කරුණ සම්බන්ධයෙන් බව විසින් 2016.10.11 දිනැතිව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත යවා ඇති අංක. cope/8/1/2016 දරණ ලිපිය හා සම්බන්ධවයි.

07 - එම ලිපියෙහි අංක.03 යටතේ දක්වා ඇති කරුණට අදාළ සම්පූර්ණ වාර්තාව මේ සමඟ එවා ඇති බව කාරුණිකව දන්වමු.

මෙයට,
විශ්වාසී,

නේමසිරි ප්‍රනාන්දු
සභාපති

පිටපත්:-

- | | | |
|---------------------------|---|--------------------------------------|
| 1. ලේකම් | - | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය. |
| 2. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් | - | රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව. |
| 3. විගණකාධිපති | - | විගණකාධිපති දෙපාර්තමේන්තුව |

නො. 75, ශ්‍රීමත් චන්ද්‍රසේන මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
இல. 75, சேர் சிற்றப்பலம் ஏ. காபனார் மலாத்ரை, சிதம்பலம் 02, சீலங்கை. / No 75, SIR CHITTAMPALAM A GARDINER MW, COLOMBO 02, SRI LANKA

දුරකථන
දුරකථන } +94 (011) 2329822
දුරකථන }
Telephone }

ෆැක්ස්
ෆැක්ස් } +94 (011) 2447473
ෆැක්ස් }
Fax }

ඊ-මේල්
ඊ-මේල් } chairman@peoplesbank.lk
ඊ-මේල් }
E-mail }

03. 2013-2015 කාලය තුළ අලාභ ලැබීම

2013-2015 කාලය තුළ දිගින් දිගටම අලාභ ලබමින් සිටියදී පර්යාලිත සමාගමක ආයෝජනයක් දක්වා වැඩි කරමින්, කොටස් ගිණිකමේ ප්‍රතිශතය 50% ඉක්මවමින් පිපල්ස් මර්චන්ට් බැංකු සමාගම සමඟ ආයෝජනයක් කර තිබීම,

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන ඇති බව ප්‍ර.ග.නි ප්‍රකාශ කිරීම.

පිළිතුර :-

පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් :-

පිපල්ස් මර්චන්ට් සමාගමේ කොටස් ගිණි කාර්යවලයෙන් 50.16% ක් අත්පත් කර ගෙන ඇති මහජන බැංකුව එම සමාගමේ ප්‍රධාන කොටස් ගිණිකාරත්වය ලබා ගෙන ඇත. (කොටස් රු. 33,856,246 ක්)

එම කොටස් ගිණිකාරත්වයන් සමඟ පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම මහජන බැංකුවේ පර්යාලිත සමාගමක් බවට පත්විය. පසුගිය වසර කිහිපය පුරාම පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම අලාභදායක තත්ත්වයක් වාර්තා කර ඇති හෙයින්, එම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් එය එම සමාගමේ ඉදිරි ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඉතා අවදානම තත්ත්වයක් ඇතිවන බවට මහජන බැංකුව අවබෝධ කර ගන්නා ලදී. එසේම පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය වාර්තා (2012/2013 සහ 2013/2014) පිළිබඳව සිදුකරන ලද විගණනයේදී තත්වාගණන මතයක් විගණක විසින් ඉදිරිපත් කොට ඇත. එම තත්ත්වයන් අනුව මහජන බැංකුවට පහත සඳහන් විකල්පයන් දෙක කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවිය.

- (අ) මහජන බැංකුව සතු අයිතිය සම්පූර්ණයෙන් විකිණීම.
- (ආ) පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනයේ සම්පූර්ණ පාලනය මහජන බැංකුව සතු කර ගනිමින් ඇති වී ඇති මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම.

ඉහත සඳහන් විකල්ප දෙක අතරින් මහජන බැංකුවට පළමු විකල්පය (අ) තෝරාගත නොහැක. එයට හේතු වන්නේ,

- 1) මහජන බැංකුව සතු පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ කොටස් විකුණා දැමීමට තීරණය කළහොත්, එම ආයතනය බුන්වත්වීම නොවැලැක්විය හැකි අතර, එය තැත්පත්කරුවන් හට සෘජුවම බලපාන අතර අවසානයේ එය ජාතික ප්‍රශ්නයක් බවටද පත්විය හැකිවීම.
- 2) පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනය බුන්වත් වුවහොත් එය මහජන බැංකුව හා සම්බන්ධ සමාගමක් හෙයින් එය මහජන බැංකුවේ කීර්තිනාමයට හා සන්නම් නාමයට සෘජුවම බලපෑ හැකිවීම.

ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනයේ ආයෝජනය ඉහළ දැමීමට තීරණය කරන ලද්දේ එම ආයතනයේ පාලන බලය ලබා ගැනීමට හැකිවන පරිද්දෙනි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2015 මැයි 26 වැනි දින ලිපියෙන් පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ කළමනාකරණ නියෝජිතත්වය පිපල්ස් ලිපි ෆිනෑන්ස් සමාගම වෙත පවරා දෙන ලදී.

පිපල්ස් ලිපි ෆිනෑන්ස් සමාගම මහජන බැංකුවේ පරිපාලිත සමාගමක් වන අතර එහි කොටස් ප්‍රාග්ධනයෙන් 75% ක අයිතියක් මහජන බැංකුව සතුවේ. වර්තමානයේ පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනය පිපල්ස් ලිපි ෆයින්ෂන්ස් ආයතනය මගින් කළමනාකරණය වන අතර, එම කළමනාකරණ තීරණයන්ට අනුව පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතුව තිබූ ණය නැවත අය කර ගැනීමට විධිමත් ක්‍රියා මාර්ග ගෙන ඇති අතර, මූල්‍ය වාර්තා පිළිබඳ සත්‍ය හා සාධාරණ මතයක් විගණකයින් වෙතින් ලබා ගැනීමටද සහ අනෙකුත් ව්‍යාපාරික ක්‍රියාකාරකම් වැඩිකර ගැනීමටද කටයුතු කර ඇත. එසේම පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාරීත්වය විසින් එම ආයතනය පිපල්ස් ලිපි ෆිනෑන්ස් සමාගම සමඟ එකාබද්ධ කිරීමට 2016 ජූලි 08 වන දින අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා නියමිත අනුමැතිය ලබා ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය වර්තාවල පසුගිය වසරවල සාරාංශයන් මේ සමඟ ඉදිරිපත් කරමු.

(රු. '000)

	2016/2015	2015/2014	2014/2013	2013/2012	2012/2011	2011/2010	2010/2009
මෙහෙයුම් පුළුල්							
ආදායම්	381,358	664,827	757,861	661,236	505,096	586,830	543,749
පොලී ආදායම්	377,193	659,707	750,661	640,259	492,823	550,215	501,796
පොලී වියදම	281,622	475,897	591,995	425,598	301,641	383,609	387,053
බදු ලාභ/අලාභ	(129,895)	(308,354)	(184,419)	(89,740)	106,245	(215,320)	(14,286)
අධුර්ග්‍රහණ සඳහා ලාභ/අලාභ	(86,874)	(337,486)	(222,355)	(90,894)	92,740	(202,500)	(20,409)
ප්‍රාග්ධනය	609,348	642,894	1,051,032	1,268,155	893,551	470,553	673,653
කොටස් වත්කර							
යුද්ධ වත්කම් (එක කොටසක)	9.03	9.52	15.57	18.79	13.24	12.28	17.70
ආදායම් (එක කොටසක)	(1.29)	(5.00)	(3.29)	(1.35)	1.88	(5.42)	(0.66)
වෙළඳපොල අගය (එක කොටසක)	12.00	23.90	16.90	13.50	12.90	(23.50)	23.50

ඉහත සඳහන් වගුවට අනුව පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ අලාභදායී තත්ත්වය 2015/2016 වසර තුළ අඩු කිරීමට පිපල්ස් ලීසිං සමාගමේ කළමනාකාරීත්වය සමත්වී ඇති බව පෙන්වුම කෙරේ.

- * මහජන බැංකුව විසින් පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ පාලන බලය ලබා ගැනීම සඳහා කොටස වල ආයෝජනය කිරීමේදී එම කොටසක අතිවාර්ය අර්පණ මිල රු.22/- ක් ලෙස තීරණය වී තිබුණි.
- * කොටසක වර්තමාන වෙළඳපොල අගය රු.20.50 (2016.10.24 දිනට)

ඇමුණුම 23

- සාකච්ඡාවට භාජනය කරන ලද 12 වන කරුණට අදාළ මහජන බැංකුවේ ප්‍රතිවාරය මහජන බැංකුවේ ජා-ඇල ශාඛාවෙන් ලබාදී ඇති ණය මුදල් ප්‍රතිවාරය :-

මෙම කරුණට අදාළ ගනුදෙනුකරු වන රණසිංහ හෝමිස් (පුද්.) සමාගම ජා-ඇල නගරය කේන්ද්‍ර කරගනිමින් දේපල වෙළඳාම් කටයුතු සිදු කරන අතර, ඉඩම් මිලදී ගැනීම, විකිණීම හා නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතු වේ. එම කටයුතු සඳහා රණසිංහ හෝමිස් ආයතනයට හා එහි අධ්‍යක්ෂක වරුන් වන කේ.ආර්.ආර්.පී. රණසිංහ හා අයි.ජේ.එස්.ප්‍රනාන්දු යන අය හට ජා-ඇල ශාඛාව විසින් ව්‍යාපෘති ණය මුදලක්, ඇපකර පහසුකම් 2ක්, ස්ථිර අයිතර්වක් හා තාවකාලික අයිතර් 02ක් ද ඇතුළුව පහසුකම් 6ක් ප්‍රදානය කොට ඇත.

ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වල සිදු වූ පසුබෑම මත පිලිවෙලින් 2008 හා 2009 වර්ෂවල පහසුකම් සියල්ල අක්‍රමික තත්ත්වයට පත්ව ඇත. මේ වනවිට එම පහසුකම් වෙනුවෙන් සුරැකුම් ලෙස ලබා ගෙන ඇති දේපල කිහිපයක් උපලබ්ධි කොට අක්‍රමික පහසුකම් 02ක් සම්පූර්ණ වශයෙන් ද තවත් පහසුකම් 02ක් අර්ධ වශයෙන් ද පියවා ගෙන ඇති අතර, තවදුරටත් සුරැකුම් දේපල උපලබ්ධි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී. සුරැකුම් රහිත තාවකාලික අයිතර් 02 සඳහා නීතිමය කටයුතු 2012 වසරේ අරඹා මේ වනවිට කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු 02ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

ණයකාර පාර්ශවය වෙත ප්‍රදානිත ඉහත සඳහන් පහසුකම් හයට අදාළව 2016.09.30 දිනට තත්ත්වය පිළිබඳ වාර්තාවක් පහත දැක්වේ.

පහසුකම් අංකය	පහසුකමේ ස්වභාවය, ප්‍රදානිත දිනය හා පොලී අනුපාතිකය	ප්‍රදානිත මුදල	අක්‍රමික මාරු කළ		2016.09.30 දිනට තත්ත්වය		රු.මි. අක්‍රමික තත්ත්වයට පත්වූ දින සිට මේ දක්වා අයකිරීම්	
			දිනය	මුදල	තොරතුරු මගින්	අයවිය යුතු පොලිය	මුදලක මුදලට	පොලියට
රණසිංහ හෝමිස් (පුද්.) සමාගම								
01.	ව්‍යාපෘති ණය 2008.07.28 21%	60.00	2009.08.28	60.00	00.118*	66.42	59.88*	12.70
02.	තාවකාලික අයිතර් පහසුකම 2008.09.05 24%	95.80	2008.12.07	96.29	93.71	200.87	2.58	2.94
උප එකතුව		155.80		156.29	93.828	267.29	62.46	15.64
කේ.ආර්.ආර්.පී. රණසිංහ මයා(අධ්‍යක්ෂක)								
03.	ස්ථිර අයිතර් පහසුකම 2007.08.14 20%	30.00	2009.07.27	30.97	21.49	60.08	9.48	10.57
04.	ඇපකර පහසුකම 2005.01.20 19%	5.00	2009.09.03	4.00	බැංකුව විසින් සුරැකුම් දේපල උපලබ්ධි කර 2014.03.31 දින ණය මුදල් පොලිය ද සමඟ පියවා ගෙන ඇත.	4.00	2.58	
05.	ඇපකර පහසුකම 2005.08.15 19%	7.50	2009.05.04	1.30		1.30	00.55	
උප එකතුව		42.50		36.27	21.49	60.08	14.78	13.70
අයි.ජේ.එස්. ප්‍රනාන්දු මිය (අධ්‍යක්ෂක)								
06.	සුරැකුම් රහිත තාවකාලික අයිතර්ව 2008.09.30 24%	82.32	2008.12.29	82.32	82.32	175.87	--	2.87
උප එකතුව		82.32		82.32	82.32	175.87	--	2.87
මුළු එකතුව		280.62		274.88	197.638	503.24	77.24	32.21

- මෙම පහසුකම් වෙනුවෙන් ණය අලාභ වෙන්කිරීම් ප්‍රතිසාධනය මගින් රු.මි.23.79 ක් මුදලක මුදල වෙනුවෙන් අයකර ගෙන ඇති අතර, සුරැකුම් දේපල උපලබ්ධි කිරීම මගින් රු.මි.36.09ක මුදලක් අයකර ගෙන ඇත. ඒ අනුව ණය මුදලේ තොරතුරු මගින් රු.මි.0.118 දක්වා අඩු වී ඇත. (BECC No. 255/2014)

ඇමුණුම 24

51

• සාකච්චාවට භාජනය කරන ලද 13 වන කැණට අදාළ මහජන බැංකුවේ ප්‍රතිචාරය

2011 වර්ෂයේදී එක් ගනුදෙනුකරුවෙකුගේ රු.මි.260.0ක ණය මුදලක් කපා හැරීම සහ එසේ කපා හල ණය ප්‍රමාණය එම වර්ෂයේදී බැංකුව කපා හල මුළු ණය ප්‍රමාණයෙන් 51%ක් වීම.

2011 වර්ෂයේදී රු.මි.260.0ක ණය මුදලක් ආයතනික බැංකු අංශය විසින් කපාහැර ඇති අතර, එය එම වර්ෂයේදී බැංකුව කපාහල මුළු ණය ප්‍රමාණයෙන් 51%ක් විය. මීට අදාළ ගනුදෙනුකරු වනුයේ, ඔන්රිල් (පුද්.) සමාගම වේ. (Onril Pvt Ltd)

ඔන්රිල් (පුද්.) සමාගම එවකට හේලිස් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ අතර, 2005.03.14 වන දින අංක.N(PVS) 40838 යටතේ සංස්ථාපනය කර ඇත. එය ආයෝජන මණ්ඩලයේ හවුල් ව්‍යාපෘතියක් (Joint Venture) වූ අතර, හේලිස් සමූහ ව්‍යාපාරයට අයත් සීමාසහිත රයිලිස් සමාගම හා O&N SPA ඉතාලි සමාගම එහි කොටස්කරුවන් වූ අතර, අනුපිලිවෙලින් 49%ට 51%ක් කොටස් හිමිකාරත්වය දරන ලදී. එමෙන්ම ඉතාලියේ පිහිටි BLUE SRL සමාගම O&N SPA ඉතාලි සමාගමේ මව් සමාගම විය.

ඔන්රිල් පුද්ගලික සමාගම කොහු හා රබර් ආශ්‍රිත පාපිසි බුමුතුරුණු ඇතුළු භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කරන ලද අතර, 2005 වර්ෂයේදී මහජන බැංකුව සමඟ ගනුදෙනු ආරම්භ කොට ඇත. මෙම සමාගම වෙත රු.මි.80.0ක තොග ණය මුදලක්ද රු.මි.60.0ක වෙළඳ ණය පහසුකම්ද, රු.මි.20.0ක අයිරා පහසුකමක්ද ආරම්භයේදී ප්‍රදානය කොට ඇත.

2005.11.12 දින අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටු පත්‍රිකා අංක.641/2005 අනුව අනුමත කරන ලද ණය සීමාවන් පහත පරිදි වේ.

රු.මි.

පහසුකම් අංක	පහසුකමේ ස්වභාවය	හිඟ ගේඡය 2005.09.30 දිනට	යෝජිත සීමාව	වාර්ෂික පොලී/කොමිස්	සුරැකුම්
01.	තොග ණය (වසර 5කට)	--	80.00	12% (වාර්ෂික)	පොරොත්තු නොවුවුව, ණය අයදුම් පත, දේපල සඳහා ද්විතීක උකස (ප්‍රාථමික උකස DFCC බැංකුව)
02.	ණයවර ලිපි (සුදුවන)	--	60.00	0.125% (කාර්තුවකට)	අපනයන භාණ්ඩ ලේඛන කට්ටලය සහ සමාගමේ හානි රක්ෂණ ලිපිය.
03.	පූර්ව අපනයන (උප ණය)	15.00	(60.00)	11.75% (වාර්ෂික)	පොරොත්තු නොවුවුව, ණය අයදුම් පත, දේපල සඳහා ද්විතීක උකස (ප්‍රාථමික උකස DFCC බැංකුව)
04.	ගනුදෙනු කල හැකි / මිලට ගත් විදේශීය බිල්පත් (උප ණය)	--	(60.00)	0.125% (බිලකට) අටමය රු.1500/-, උපරිමය රු.3500/-	පොරොත්තු නොවුවුව, දේපල සඳහා ද්විතීක උකස, අපනයන ලියවිලි සඳහා ලියම.
05.	සවිජ් අයිරා (උප ණය)	--	(20.00)	11.75%	පොරොත්තු නොවුවුව, දේපල සඳහා ද්විතීක උකස
සෘජු පහසුකම් එකතුව :-		15.00	140.00		
වක්‍ර පහසුකම් එකතුව :-		--	60.00		
මුළු එකතුව :-		15.00	140.00		

ඉන් පසුව 2006.05.24 දින අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටු පත්‍රිකා අංක.300/2006 අනුව පහත සඳහන් ලෙස පහසුකම් ප්‍රමාණය රු.මි.250.00 දක්වා වැඩිකර ඇත.

රු.මි.

පහසුකම් අංක	පහසුකමේ ස්වභාවය	අනුමත සීමාව	හිඟ ශේෂය 2005.09.30 දිනට	යෝජිත සීමාව	කොමිස්	සූරැකුම්
01.	ණයවර ලිපි (දුටුවන)	60.00	4.30	140.00	0.125% (කාර්තුටකට)	අපනයන හාණ්ඩ ලේඛන කට්ටලය සහ සමාගම් හානි රක්ෂණ ලිපිය.
02.	ණයවර ලිපි (හානි) උප ණය	--	42.10	(140.00)	0.125% (කාර්තුටකට)	අපනයන හාණ්ඩ ලේඛන කට්ටලය සහ සමාගම් හානි රක්ෂණ ලිපිය.
03.	ප්‍රතිග්‍රහණ	--	48.50	(140.00)	0.125% (කාර්තුටකට)	දේපල සඳහා ද්විතීක උකස්(ප්‍රාථමික උකස් රු.මි.200.0 DFCC බැංකුව) පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
04.	සුරුව අපනයන උපණය	(60.00) හෝ ඇ.වො.සමාන මුදලක්	20.00	(140.00)	12% (වාර්ෂික)	දේපල සඳහා ද්විතීක උකස්, පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
05.	ගනුදෙනු කල හැකි / මිලට ගත් විදේශීය බිල්පත් (උප ණය)	ගනුදෙනු කල හැකි / මිලට ගත් විදේශීය බිල්පත් (උප ණය)	--	(140.00)	0.125% (බිලකට) අවමය රු.1500/- උපරිමය රු.3500/-	දේපල සඳහා ද්විතීක උකස්, පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
06.	බැංකු ඇපකර	--	3.60	(10.00)	0.25% (කාර්තුටකට)	දේපල සඳහා ද්විතීක උකස්, පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
07.	තොග ණය	80.00	70.00	70.00	12% (වාර්ෂික)	දේපල සඳහා ද්විතීක උකස්, පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
08.	ස්ථිර අයිත	(20.00)	19.50	40.00	12% (වාර්ෂික)	දේපල සඳහා ද්විතීක උකස්, පොරොන්දු හෝට්ටුව සහ අපනයන ලියවිලි සඳහා ලියම
සෘජු පහසුකම් එකතුව :-		140.00	158.00	250.00		
වක්‍ර පහසුකම් එකතුව :-		60.00	50.00	140.00		
මුළු එකතුව :-		140.00	208.00	250.00		

පසුව වරින් වර මෙම සමාගම වෙත ප්‍රජාතික පහසුකම් වැඩි කර ඇති අතර, 2006.09.06 දින අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටු පත්‍රිකා අංක.527/2006 යටතේ තාවකාලිකව රු.මි.60.00ක වෙළඳ ණය මුදලක් ද අනුමත කර ඇත.

කෙසේ වුවද ගනුදෙනුකරු විසින් ගෙවීම් පැහැර හැරීම් නිසා 2007 මාර්තු මස සිට පහසුකම් අනුමත ගණයට පත්ව ඇති අතර, 2007.06.27 දිනට මුළු අනුමත ශේෂය රු.මි.263.85ක් විය.

තවද, 2006.12.08 දින සී/ස. රයිලිය සමාගම බැංකුව වෙත ලියසක් නිකුත් කරමින් හේලිය සමූහ ව්‍යාපාරය තවදුරටත් ඔන්රිල් පුද්ගලික සමාගමේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධ කටයුතු සිදු නොකරන බව දන්වා ඇත. කළමනාකාරිත්වයේ සිදු වූ අර්බුද හේතුවෙන් ව්‍යාපාරික කටයුතු ඇතහිටි අතර, බැංකු පහසුකම් සේවා කිරීම අවසන් විය. අනුමත පහසුකම් අයකර ගැනීමට බැංකුව නෛතික ක්‍රියාමාර්ගයන්ට එළඹෙන ලදී.

BLUE SRL ආයතනය ප්‍රමුඛ කොටස් හිමිකාරත්වය දැරූ බැවින් ද, මූල්‍ය නිෂ්පාදන හා ප්‍රවාරන කටයුතු ඔවුන් හාරයේ පැවති බැවින් ද, BLUE SRL ආයතනයේ පරිපාලන අනුමතය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව ප්‍රකාශ කරමින් රයිලිය සමාගම ණය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර, ඔන්රිල් සමාගමට විරුද්ධව සී/ස. රයිලිය සමාගම විසින් 2007.01.30 දින වාණිජ අධිකරණයේ අංක.HC(Civil) 02/2007/CO යටතේ නඩු පවරා ඇත. එසේම සී/ස. රයිලිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2007.03.30 දින ඉල්ලා අස්වී ඇත.

සුරැකුම් උපලබ්ධි කොට ණය අයකර ගැනීම සඳහා 2007.06.22 දින අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගෙන ඇති අතර, වෙන්දේසි යෝජනාව 2007.08.08 දින ප්‍රවෘත්තවල ප්‍රසිද්ධ කරන ලදී. එහෙත් ප්‍රාථමික උකස් හිමි DFCC බැංකුව විසින් අදාළ දේපල 2009.03.03 වන දින වෙන්දේසි කර ඇති අතර, අවම ලත්සුව වූ රු.මි.563.0ක අගය සඳහා මහජන බැංකුවේ ණය ශේෂයද අපතේ ඉල්ලීම පරිදි ඔවුන් විසින් ඇතුළත් කෙරුණි. වෙන්දේසියේදී සාර්ථක ගැනුම්කරුවෙකු නොවීම නිසා දේපල එම බැංකුවට පවරා ගෙන ඇත. පසුව DFCC බැංකුව විසින් මෙම දේපල රු.මි.185.00කට Volanka Pvt Ltd (සී/ස. හේලිය පුද්ගලික සමාගමේ උප සමාගමකි.) වෙත විකුණා ඔවුන්ට අයවිය යුතු ණය මුදලින් කොටසක් පියවා ගෙන ඇත.

එබැවින් අප මහජන බැංකුවට දේපල උකසට එරෙහිව ප්‍රදානිත ණය මුදල් පියවා ගැනීමට නොහැකි විය.
 දේපල උකස මත ප්‍රදානිත ණය හැර අනෙකුත් ණය අයකිරීම සඳහා බැංකුව විසින් පහත සඳහන් නඩු ගොනු කර ඇත.

1. HC Civil 319/2008 MR
2. HC Civil 322/2008 MR
3. HC Civil 320/2008 MR
4. 5182/2008 DMR
5. HC Civil 476/2008 MR
6. HC Civil 731/2009

ඉහත ගොනු කරන ලද නඩු සඳහා ඔන්රිල් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු හෝ වෙනත් කිසිවෙකු සහගාති නොවූ අතර, ඒකාපාරිකව තීන්දුව බැංකුවේ වාසියට ලැබිණි. එහෙත් ඒ වනවිට එම සමාගම වසා දමා තිබූ අතර, ණය අයකර ගැනීම සඳහා අප හට කිසිදු දේපලයක් නොමැති බැවින් 2011.10.04 දින අධ්‍යක්ෂ මණ්ඩලය පත්‍රිකා අංක.421/2011 අනුව ඉහත ණය කපා හැරීම සඳහා අවසර ලබා දී ඇත.

වෙනත් කරුණු :-

මෙම සමාගම විසින් මහජන බැංකුව සඳහා උකසට ලබා ගෙන ඇත්තේ දේපලෙහි ද්විතීක හා තෘතීක උකස් වේ. ප්‍රාථමික උකස් සතුව තිබූ DFCC බැංකුව එම දේපල වෙන්දේසි කොට ඔවුන්ගේ ණය මුදල පියවා ගෙන ඇති බැවින්, දේපල මත මෙම ණය මුදල අයකර ගැනීමට මහජන බැංකුව නොහැකි වී ඇත. තවද මෙහි සමාගමේ අධ්‍යක්ෂකවරු සිටි දෙනෙකුම ඉතාලි ජාතිකයන් වන බැවින් ඔවුන්ගේ ව්‍යාපාරය අලාභදායී වීමෙන් පසුව නැවත ඉතාලිය බලා ගොස් ඇත. මෙම ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති නීතිඥ- එස්. පරිනලියංගම මහතාගේ උපදෙස් බැංකුව විසින් ලබා ගන්නා ලද අතර, 2007 අංක.7 දරණ සමාගම් පනත යටතේ හේලිය පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන්ගෙන් මෙම ණය මුදල අයකර ගැනීමට ගැකියාවක් නොමැති බව දන්වා ඇත. එබැවින් සාකච්ඡා මාර්ගයෙන් හෝ ණය අයකර ගැනීමට අපහසුවී ඇත. මෙම ණය අයකර ගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති වීම හේතුවෙන් 2011.10.04 දින අදාළ ණය මුදල් කපා හැරීමට සිදු වී ඇති අතර, එහි වටිනාකම රු.මි.260.00ක් විය.

මෙම ණය මුදල් 2011 වර්ෂයේදී කපාහල ද, බැංකුව විසින් අයකර ගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳව සොයා බලමින් සිටී.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව

(සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දින : 2016 ඔක්තෝබර් මස 04 දින

2016 දෙසැම්බර් මස 07 වන දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මෙම කාල සීමාව තුළ අවස්ථා දෙකකදී කාරක සභාව වෙත කැඳවන ලදී. 2016 ඔක්තෝබර් මස 04 දින කාරක සභාව වෙත කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පහත පරිදි වේ.

01. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පැමිණි භාණ්ඩාගාර නියෝජිතවරයාට සංස්ථාවේ සේවක පිරිසක් හිරිහැර කිරීම

2016.03.09 දින සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පැමිණි භාණ්ඩාගාර නියෝජිතවරයාට සේවක පිරිසක් හිරිහැර කිරීම සම්බන්ධව සහ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කාරක සභාව කරුණු විමසන ලදී.

මේ පිළිබඳව අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් කරන ලද පරීක්ෂණ වාර්තාව සහ මේ පැමිණිල්ල සම්බන්ධව පොලිසිය විසින් ලබා දී තිබූ වාර්තාව පිළිබඳව කාරක සභාව සාකච්ඡා කරන ලදී.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති විමර්ශන ඒකකයේ සහය ලබා ගනිමින් කෙරෙන පරීක්ෂණය ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් විසින් දන්වන ලදී.

නිර්දේශ

- i. අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් කරන ලද පරීක්ෂණ වාර්තාව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ට ලබා දීම සඳහා කාරක සභාව වෙත එවීම.
- ii. උක්ත පරීක්ෂණ වාර්තාව මගින් වෝදනා ලබන සේවක මහතකු වන කෝලික තුෂාර නැමැත්තා සංස්ථාවේ සභාපති ඇතුලු නිලධාරීන්ට තර්ජනය කරන බවට ද වෝදනා ඇති පුද්ගලයකු බව අනාවරණය වූ නිසා ඔහු සම්බන්ධව විනය පරීක්ෂණයක් සිදු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් සිදු කරන ලද විමර්ශන වාර්තාව 2016.11.12 දිනැතිව කාරක සභාව වෙත යොමු කර ඇත. උක්ත පරීක්ෂණ වාර්තාව මගින් වෝදනා ලබා ඇති කළමනාකරණ අධ්‍යක්ෂ- සඳරුවන් ලංකේෂ්වර මහතා පිළිබඳ ගරු විෂයභාර

අමාත්‍යතුමා දැනුවත් කිරීමට හා පරිශ්‍ර නිලධාරී කෝලිත තුෂාර මහතා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක 01/15/02 පොදු.ව්‍ය හා 2016.11.12 දිනැති ලිපිය අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන අංශයෙන් ද එම කරුණ සම්බන්ධයෙන් විභාග වන බැවින්, එම වාර්තාව ලැබුණු පසුව අදාළ නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බව දන්වා එවා ඇත.

මේ සම්බන්ධයෙන් 2016.12.22 දිනැතිව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද වාර්තාව අනුව එදින වන තෙක් අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් සිදුකරන ලද විමර්ශනයේ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව දන්වා එවා ඇත.

02. 2015.01.08 දිනෙන් පසු අනුමත බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් කොන්දේසිවලට පරිබාහිරව සිදු කර ඇති බඳවා ගැනීම්

එවැනි අවස්ථා කිහිපයක් නම්,

- i. 2015 වර්ෂය තුළදී විවිධ තනතුරු 57 ක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබූ අතර ඉන් තනතුරු 41 ක් අනුමත සේවක සංඛ්‍යාව තුළ නොවූ තනතුරු වීම. ඊට අමතරව අනුමත කාර්ය මණ්ඩලය තුළ නොවූ සහකාර කළමනාකරු (අලෙවි ප්‍රවර්ධන) තනතුරු 03ක් සඳහා ස්ථිර පදනමින් නිලධාරීන් බඳවා ගෙන තිබුණි.
- ii. බොහෝ තනතුරු සඳහා බඳවා ගැනීමේදී තනතුරු සඳහා ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම මගින් අයදුම්පත් කැඳවීමට හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට හෝ කටයුතු නොකිරීම
- iii. අනුමත සේවක සංඛ්‍යාව තුළ නොවූ සිවිල් ඉංජිනේරු තනතුරක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව 2015.05.01 දින සිට 2016.04.30 දක්වා වූ වර්ෂයක කාලයක් සඳහා නිලධාරියකු බඳවා ගැනීමටත්, මසකට රුපියල් 80,000/- ක පාරිශ්‍රමිකයක් හා රු 5,000/- ක දීමනාවක් ගෙවීමටත් 2015 මැයි 20 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රුස්වීමේදී තීරණය කිරීම. මෙම නිලධාරියා තෝරාගෙන තිබුණේ අයදුම්පත් කැඳවා හෝ ලිඛිත පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමකින් හෝ තොරවයි.
- iv. තත්ත්ව පාලන කළමනාකරු තනතුර සඳහා 2015 නොවැම්බර් මාසයේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබුණි. බඳවා ගැනීමේ පටිපාටියට අනුව පැවතිය යුතු සුදුසුකම් හා පළපුරුද්ද රහිත නිලධාරියෙකුට උපරිම ලකුණු ලබා දෙමින් බඳවා ගැනීමට කටයුතු කර තිබුණු අතර, සුදුසුකම් හා පළපුරුද්ද සහිත නිලධාරියෙකු සඳහා අඩු ලකුණු ලබා දී තිබුණි.
- v. එහිදී එම තීරණ මත කළ බඳවා ගැනීම් අවිධිමත් බව සභාපති විසින් සහ කළමනාකරණ අධ්‍යක්ෂ විසින් පිළිගන්නා ලදී.

නිර්දේශ

- i. මෙම බඳවා ගැනීම් නිසා ඇතිවූ තත්ත්වයට පිළියම් සහ ඉදිරියට මෙවැනි බඳවා ගැනීම් සිදු නොකිරීමට ලබා දිය හැකි නිර්දේශ පිළිබඳව කාරක සභාව දැනුවත් කිරීම
- ii. ආයතනයේ සියලුම තනතුරු වලට බඳවා ගැනීම් ගැන විගණකාධිපතිගේ නිරීක්ෂණවල ඇති කරුණු විමර්ශනය කොට ඒ පිළිබඳව කාරක සභාවට වාර්තා කිරීම.
- iii. මෙසේ බඳවා ගත් පිරිස් වෙනත් ආයතන හා අමාත්‍යාංශ වෙත අනුයුක්ත කිරීමෙන් වලකින ලෙස නිර්දේශ කළ කාරක සභාව මෙම බඳවා ගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉහත තත්ත්වය සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා කර ඇත.

- i. සම්බන්ධීකරණ නිලධාරී (ව්‍යාපෘති නිලධාරී) වශයෙන් පත් කරන ලද නිලධාරීන්ගේ සේවය නතර කිරීමට හා සම්බන්ධීකරණ නිලධාරීන් පත්වීම් නතර කිරීමට ක්‍රියා කර ඇති බවත් ජුනි මස කිසිදු දීමනාවක් ගෙවා නොමැති බවත්
- ii. කොන්ත්‍රාත් සේවකයන්ගේ පත්වීම් සම්බන්ධව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් තනතුරු පුරප්පාඩු අනුමත කර ගැනීමට යටත්ව මාස 06ක කාලයක් සඳහා කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට

කාරක සභාවේ නිර්දේශ යටතේ අංක ii මගින් ඉල්ලා ඇති වාර්තාව, 2017.05.25 දින තෙක් කාරක සභාව වෙත ඉදිරිපත් කර නොමැත.

03. නව නිෂ්පාදන 10 ක් වෙළඳපොලට හඳුන්වා දීමේ පළමු පියවර ලෙස රු. මිලියන 7 ක් වැය කොට ඉසිවර ඔසු දොරට වැඩීම නමින් උළෙලක් 2015 දී පැවැත්වීම.

මෙම උළෙල වෙනුවෙන් වැය කළ මුදලින් 71% ක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කර තිබූ අතර එම නිෂ්පාදන අතුරින් 01 ක් පමණක් නව නිෂ්පාදන වූ අතර නිෂ්පාදන 09 ක් ම පැරණි නිෂ්පාදන විය. එමෙන්ම නව නිෂ්පාදන හඳුන්වාදීම සඳහා කිසිම පර්යේෂණාත්මක කරුණු සොයා බැලීමක් කර නොමැති බව ද අනාවරණය විය.

පෞද්ගලික අංශයට නිෂ්පාදන යොමු කිරීම වැඩි කිරීම මෙහි අරමුණ වූ බව සභාපති පවසන ලදී.

නිර්දේශ

ආයතනයේ වෙළඳපල කොටස කොපමණ ද යන්න සම්බන්ධව සොයා බැලීමට සහ නිෂ්පාදන අලෙවිය වැඩි කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.

2014, 2015 සහ 2016 වසරවල එක් එක් නිෂ්පාදනයේ නිෂ්පාදිත ප්‍රමාණය, මිල, අලෙවි ප්‍රමාණය (රාජ්‍ය අංශයට කළ අලෙවිය සහ පෞද්ගලික අංශයට කළ අලෙවිය වෙත වෙනම) සහ නව නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට පෙර අලෙවිය සහ ඊට පසු අලෙවිය ප්‍රමාණ වශයෙන් සහ වෙනස ප්‍රතිශතමය වශයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2014,2015 හා 2016 වසරවල එක් එක් නිෂ්පාදිත ප්‍රමාණය, මිල හා අලෙවි ප්‍රමාණය සම්බන්ධ තොරතුරු කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අනෙකුත් තොරතුරු 2017.05.25 දින වන තෙක් ඉදිරිපත් කර නොමැති අතර, අලෙවි කටයුතු සම්බන්ධ වෙළඳපල සමීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක 01/15/02 පොදු.ව්‍ය හා 2016.11.12 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇත.

04. සභාපති විසින් කාන්තා නිලධාරීන්ට අවිනීත ලෙස කතා කිරීම සහ බැන වැදීම.

සංස්ථාවේ සභාපති රාජකාරි කටයුතු ඉටු කරන අවස්ථාවල තමන්ට අසහාය වන වලින් පරිභව කරන බවට කාන්තා නිලධාරීන් කාරක සභාව ඉදිරියේ දී කළ පැමිණිලි සම්බන්ධව කාරක සභාව සිය දැඩි අවධානය යොමු කරන කරන ලදී.

2016.04.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන හැර දැක්වූ කාරක සභාව රාජ්‍ය ව්‍යවසාය ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී පාදක කර ගත යුතු නිර්ණායක සම්බන්ධව සිය අවධානය යොමු කරන ලදී.

නිර්දේශ

කාන්තා නිලධාරීන් වෙතින් එවැනි පැමිණිලි යලි ලදහොත් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට කාරක සභාව තීරණය කළ අතර එසේ නොවීමට වග බලා ගන්නා ලෙස සභාපති වෙත දන්වන ලදී.

එමෙන්ම මෙම පැමිණිලි කිරීම නිසා එම නිලධාරිනියන්ට විරුද්ධව කිසිදු හිරිහැරයක් සිදු නොකළ යුතු බවත් යම් හෙයකින් එසේ කළහොත් කාරක සභාව සහ විගණකාධිපති දැනුවත් කරන ලෙස ද අදාල නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ඉදිරියේදී මෙවැනි ගැටලු ඇති නොවන ආකාරයට, ආයතනය නිසි කළමනාකාරිත්වයකින් යුක්තව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔහුගේ අංක 01/05/02-enq/වෙළුම ii හා 2016.11.07 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති වෙත දැනුම් දී ඇත.

2016 ඔක්තෝබර් මස 04 දින මෙම ආයතනය කාරක සභාව වෙත කැඳවා කරන ලද විමර්ශනයේදී ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාවට නැංවීමට අදාළ වර්තමාන ප්‍රගතිය විමසා බැලීම සඳහා 2016 දෙසැම්බර් මස 07 දින මෙම ආයතනය නැවත කාරක සභාව වෙත කැඳවන ලද අතර එහිදී පහත කරුණු අනාවරණය විය.

හඳුනාගත් ප්‍රධාන ගැටලු

05. **සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස ක්‍රියා කළ එම්.ජේ. මාරසිංහ මහතා තනතුරින් මුදා හැරීම සහ ඒ වෙනුවට නව සාමාන්‍යාධිකාරී වරයෙකු පත් කිරීම.**

හිටපු සාමාන්‍යාධිකාරී මෙම මුදා හැරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේදී, අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත දැක් වූ බවත් ඒ වෙනුවට නව සාමාන්‍යාධිකාරීවරයකු අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව පත් කළ බවත් අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට කෙටුම්පත් කර ඇති බවත්, මේ වනතුරු එම පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා නොගෙන ඇති බවත් සභාපති පවසන ලදී.

නව සාමාන්‍යාධිකාරී ලෙස අවුරුදු 60 ට වැඩි විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු අමාත්‍ය මණ්ඩල ආවරණ අනුමැතියට යටත්ව නැවත රාජ්‍ය සේවයට බඳවාගත නොහැකි බවත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මෙම පත්වීම සිදු කළ යුතුව පැවති නමුත් එසේ කටයුතු කර නොමැති හෙයින් සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මගින් පමණක් පත් කළ නොහැකි වුවත් එසේ කර ඇති බවත් එනිසා මෙම පත්වීම නීත්‍යානුකූල නොවන බවත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇති බව අනාවරණය විය.

නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත් කිරීම නීත්‍යානුකූල නොවන බව කාරක සභාව පෙන්වා දෙන ලදී. එසේම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යාංශය නියෝජනය කළ අතිරේක ලේකම් ද මෙම පත් කිරීම සිදු කළ නොහැකි බව පෙන්වා දී ඇති බව අනාවරණය විය.

06. මානව සම්පත් කළමනාකාරවරිය සහ අභ්‍යන්තර විගණක නිලධාරියාගෙන් නිදහසට කරුණු විමසිය

2016.10.04 දින පැවැති මෙම කාරක සභාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු නොකරන ලෙස එදින අවධාරණය කර තිබියදී ආයතනය ක්‍රියා කර ඇති ආකාරය, එය යහපත් තත්ත්වයකට පත් කිරීම සඳහා අඩුපාඩු මග හරවාගෙන, සියලු පාර්ශවයන් එක්ව කටයුතු කරන ලෙස කාරක සභාව දුන් උපදෙස් පිළි නොගැනීමක් බව කාරක සභාවේ මතය විය.

එසේම විනයානුකූලව පියවර ගත යුතු නිලධාරීන්ට එරෙහිව එසේ ක්‍රියා නොකිරීම ගැන ද කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

එහෙත් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ අමාත්‍යාංශ නිලධාරීන් විසින් මෙම ආයතනය සම්බන්ධව කළ විමර්ශන කටයුතු වලට තොරතුරු ලබා දීම සහ මෙම ආයතනය යථා තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය කාරක සභාවේ අගය කිරීමට ලක් විය.

ආයතනය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේද ගැන කනගාටුව පළ කළ කාරක සභාව, ආයතනයේ ඉදිරි පැවැත්ම ආරක්ෂා කර ගැනීමට කිසිදු උත්සාහ ගැනීමක් නොකරන බව පෙනී යන බවද පැවසුවාය.

නිර්දේශ

කාරක සභාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන නිලධාරීන්ට එරෙහිව ආයතන ප්‍රධානීන් ද්වේශ සහගතව කටයුතු කරන බව පෙනී යන බැවින් ආයතනය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීම අනර්ථකාරී බව ප්‍රකාශ කළ කාරක සභාව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් මගින් කරුණු දැක්වීමට කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැවසුවාය.

- i. ඒ සඳහා මෙම විමර්ශන කාලය තුළ ආයතනයේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාව වෙත ලබා දෙන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.
- ii. එමෙන්ම ඉහත සඳහන් ආකාරයේ වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාවට ලබා දෙන ලෙස විගණකාධිපති වෙත ද නියෝග කරන ලදී.
- iii. එසේම ආයතනයේ සභාපතිව උසස් නිලතල පිළිබඳ කාරක සභාවට ඉතා ඉක්මනින් කැඳවන ලෙස එහි සභාපති වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ලේකම් වෙත උපදෙස් ලබා දෙන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් 2016.12.22 දිනැතිව අදාල වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් විගණකාධිපති වෙතින් කැඳවා ඇති වාර්තාව

ලැබීමෙන් අනතුරුව, කාරක සභාව විසින් මෙම ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් මගින් දැනුවත් කිරීමට තීරණය කර ඇත.

තවද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිව උසස් නිලතල පිළිබඳ කාරක සභාවට ඉතා ඉක්මනින් කැඳවන ලෙස, උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කාරක සභාව විසින් කටයුතු කර ඇති අතර ඉදිරි දිනකදී ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිව උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවීමට නියමිතව ඇත.

ජාතික ලොතරැස් මණ්ඩලය

(මුදල් අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනයන් : 2016 දෙසැම්බර් මස 05 දින

2017 පෙබරවාරි මස 07 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

ජාතික ලොතරැස් මණ්ඩලය මෙම කාලසීමාව තුළ අවස්ථා දෙකකදී කාරක සභාව වෙත කැඳවන ලදී. 2016 දෙසැම්බර් මස 05 දින කාරක සභාව වෙත කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කැරැල්ල පහත පරිදි වේ.

01. සාකච්ඡාව ආරම්භයේදී ගරු සභාපතිතුමා විසින් පහත සඳහන් කරුණු සහිත මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කරන ලදී.

- i. මෙම ආයතනය 2016.07.22 වන දින කාරක සභාව ඉදිරියට කැඳවීම හා එදින ප්‍රධාන ප්‍රශ්නය වූයේ ලොතරැස් මුද්‍රණය කිරීමේ ක්‍රමවේදයයි.
- ii. එහිදී ලොතරැස් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කර ඒ පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස දැනුම් දුන් නමුත් මෙතෙක් ඒ පිළිබඳව ආයතනය මගින් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබීම.
- iii. කාරක සභාව වෙත කැඳවූ දිනට පසු දින, එනම් 2016.07.23 දින ටෙන්ඩර් කැඳවීමේ පුවත්පත් නිවේදනයක් පළ කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ද 2016.07.22 දින පැවති කාරක සභාවේදී කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකිරීම.
- iv. මෙම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවන බව දැනුම් දුන් අවස්ථාවේදී වෛද්‍ය හේතූන් මත සභාපති හට පැමිණිය නොහැකි බව දැනුම් දී තිබූ අතර මුදල් අමාත්‍යාංශයෙන්ද කිහිප වරක් කාරක සභා රැස්වීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීම.
- v. එම ඉල්ලීම ද සැලකිල්ලට ගනිමින් මෙදින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූයේ ලොතරැස් මුද්‍රණය හා සම්බන්ධ ටෙන්ඩරය සම්බන්ධයෙන් වන බැවින් ටෙන්ඩර් කමිටුව, ප්‍රසම්පාදන කමිටුව හා සාමාන්‍යාධිකාරිවරයාට පමණක් සහභාගි වන ලෙස දැනුම් දීම.

2016.07.22 දින පැවති කාරක සභාවේදී කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකර, 2016.07.23 දින ටෙන්ඩර් කැඳවීමේ පුවත්පත් නිවේදනයක් පළ කර තිබීම අතපසුවීමක් විය හැකි බව පැවසූ සාමාන්‍යාධිකාරිවරයා ඒ ගැන සමාව ඇයද සිටියේය.

02. කාරක සභාව විසින් පහත කරුණු සම්බන්ධයෙන් විමසන ලදී.

- i. ලොතරැස් මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂණ මුද්‍රණ පද්ධතියක් (Security Printing System) අවශ්‍ය නිසා මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඒ

බව කාරක සභාව දැනුවත් කරන ලෙස 2016.07.22 දින පැවති කාරක සභා රැස්වීමේදී දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කාරක සභාව දැනුවත් නොකලේ ඇයි ද යන්න කාරක සභාව විමසීය.

අමාත්‍යාංශ ලේකම් වෙත ඒ සඳහා පිළිතුරු යවා ඇති බව ජාතික ලොතරැය මණ්ඩලයේ සභාපති පැවසුවාය.

එම ප්‍රතිචාර දැක්වීම කාරක සභාව වෙත යොමු නොකිරීම ගැන කාරක සභාව විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී.

ii. 2016.07.23 දින පළවූ ටෙන්ඩර් කැඳවීමේ පුවත්පත් නිවේදනය ගැන 2016.07.22 දින පැවති කාරක සභා රැස්වීමේදී කාරක සභාව දැනුවත් නොකලේ ඇයි ද යන්න සභාව විමසීය.

එම විශේෂිත කරුණ සම්බන්ධයෙන් එදින සාකච්ඡා නොකළ බැවින් කාරක සභාව දැනුවත් නොකළ බව සභාපති පැවසුවාය.

එම ප්‍රතිචාර දැක්වීම කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

03. ලොතරැය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය

කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

නිර්දේශ

- i. අමාත්‍යාංශ මට්ටමින් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් නම් කර, පහත කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මාස 2 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට එවීම.
 - ලොතරැය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා දුන් ආයතනය අවශ්‍යතා සම්පූර්ණ කර තිබේද;
 - මණ්ඩලයේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන්නේද;
 - පරිවාස කාලය තුළ ඔවුන්ගේ ක්‍රියා කලාපය කෙසේද
- ii. තාක්ෂණික ඇගයීම් කමිටුව ආයතන මට්ටමින් තාක්ෂණික කරුණු පාදක කොට ගෙන ආයතනයේ අවශ්‍යතාවය අනුව කටයුතු කරනවාද යන්න දක්වමින් මාස 2 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම.
- iii. මූල්‍යමය කරුණු සැලකිල්ලට ගනිමින් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම සහ තරංජී මුද්‍රණකරුවෝ නම් ආයතනයේ ලොතරැය මුද්‍රණය කිරීමේ යන්ත්‍ර සූත්‍ර ගැන ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සහ ඒ ගැන මාස 2 ක් ඇතුළත කාරක සභාවට වාර්තා කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

අදාල වාර්තාව 2017.05.25 දින වන විටත් කාරක සභාව වෙත ඉදිරිපත් කර නොමැත.

2016 දෙසැම්බර් මස 05 දින මෙම ආයතනය කාරක සභාව වෙත කැඳවා කරන ලද විමර්ශනයේදී ලබා දෙන ලද නිර්දේශයන් ක්‍රියාවට නැංවීමට අදාළ වර්තමාන ප්‍රගතිය විමසා බැලීම සඳහා 2017 පෙබරවාරි මස 07 දින මෙම ආයතනය නැවත කාරක සභාව වෙත කැඳවන ලද අතර එහිදී පහත කරුණු අනාවරණය විය.

හඳුනාගත් ප්‍රධාන ගැටලු

04. ත්‍රි පුද්ගල කමිටු වාර්තාව

ආරම්භයේදී ගරු සභාපතිතුමා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මුද්‍රණයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් පත් කරන ලද ත්‍රි පුද්ගල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මන්ත්‍රීවරුන්ට අධ්‍යයනය කිරීම සඳහා කාරක සභාව වෙත කල් වේලා ඇතිව එවා නොතිබීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කළේය.

මෙම වාර්තාව අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අඩුපාඩු රැසක් සිදු වී ඇති බව අමාත්‍යාංශ ලේකම් පැවසීය.

එම වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ලොතරැයි මණ්ඩලයේ සභාපති පැවසුවාය.

නිර්දේශ

- i. ත්‍රි පුද්ගල කමිටු වාර්තාව ලොතරැයි මණ්ඩලයට ලැබී නොමැති නම් එය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ අනුව එයට ප්‍රතිචාර දක්වන ලෙසත්, ප්‍රතිචාර දක්වන ලද වාර්තාවේ පිටපතක් කාරක සභාවට එවන ලෙසත් සභාපතිට නියෝග කිරීම.
- ii. ත්‍රි පුද්ගල කමිටු වාර්තා විගණකාධිපතිට , ලොතරැයි මණ්ඩලයේ සභාපතිට හා පොදු ව්‍යාපාර පිළිබඳ දෙපාර්තමේන්තුවට ලබා දීම.
- iii. උක්ත වාර්තා දෙක සහ විගණකාධිපති විසින් මේ සම්බන්ධයෙන් දැනට සාදා ඇති වාර්තාව පදනම් කරගෙන පිළියෙල කරනු ලබන කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

උක්ත වාර්තා 2017.05.25 දින වන විටත් කාරක සභාව වෙත ඉදිරිපත් කර නොමැත.

විගණකාධිපති විසින් පිළියෙල කරන ලද වාර්තාවේ පිටපතක් කාරක සභාවේ සභාපති වෙත ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තා පදනම් කරගනිමින් කෙටුම්පත් වාර්තාවක් සකසමින් පවතී.

05. ලොතරැයි පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය

ලොතරැයි පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් පහත කරුණු අවධානයට ලක්කරන ලදී.

- i. මෙම ටෙන්ඩරය පිරිනැමීමට ප්‍රථම මණ්ඩලයේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් In Line යන්ත්‍රය තිබේද කියා පරීක්ෂා කළාද යන්න කාරක සභාව විමසීය. තවද In House සහ In Line යනු කුමක්ද කියා කාරක සභාවට පැහැදිලි කරන ලෙසත් පැවසීය.
- ii. තරංජී ප්‍රින්ටර්ස් ආයතනය එවැනි යන්ත්‍රයක් නොමැති ආයතනයක් බවත්, එහෙත් තාක්ෂණික ඇගයීම් කමිටුව තරංජී ප්‍රින්ටර්ස් නිර්දේශ කර නොමැති අවස්ථාවක ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධව විමසීය.
- iii. තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ නොකළ ආයතන පසෙක තබා, අනෙක් ටෙන්ඩර් කරුවන් කැඳවා අවම මිල පිළිබඳව සාකච්ඡා නොකිරීම බලවත් වරදක් බව කාරක සභාව පැවසීය.
- iv. ඒකාධිකාරය බිඳීම, විනිවිදභාවය ඇති කිරීම, ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කිරීම ආදිය රජයේ ද අරමුණු බවත්, ඒකාධිකාරය බිඳීමට තිබූ අවශ්‍යතාවය නිසා තාක්ෂණික අවශ්‍යතා ද නොසලකා හැර ඇති බව කාරක සභාව පැවසීය..

මෙම ටෙන්ඩරය පිරි නැමීමට ප්‍රථම මණ්ඩලයේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් In Line යන්ත්‍රය තිබේද කියා පරීක්ෂා කළ බවත් තරංජී ප්‍රින්ටර්ස් ආයතනය Fully In Line නොතිබූ බවත් එහි Semi Inline පමණක් තිබූ නිසා තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ නොකළ බවත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපති පැවසුවාය.

නිර්දේශ

අමාත්‍යාංශ වාර්තාවේ නිවැරදි කරුණු අටක් සහ අඩුපාඩු පහක් පෙන්වා දී ඇති බව කාරක සභාව පැවසීය..

මෙහි දක්වා ඇති අඩුපාඩු පහ සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිර්දේශ සහ එහි දක්වා ඇති නිවැරදි කරුණු තවදුරටත් තහවුරු කිරීම සඳහා නිර්දේශ සති 2 ක් ඇතුළත් ඉදිරිපත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

අදාල වාර්තාව 2017.05.25 දින වන විටත් කාරක සභාව වෙත ඉදිරිපත් කර නොමැත.

06. ලොතරැයි මිල වැඩි කිරීම

- i. ලොතරැයි මිල වැඩි කිරීමට ප්‍රථම ඒ ගැන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළාද එසේ නොමැති නම් ක්‍රියාකාරී සැලැස්මේ සඳහන්ව තිබුණාද නැතහොත් කුමන පදනමකින් මිල වැඩි කිරීම සිදු කළේද යන්න විමසීය.
- ii. අයවැය යෝජනාවකින් මිල වැඩි වූ විට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන ලෙස කාරක සභාව පැවසීය..

අයවැය යෝජනා මගින් සෑම ලොතරැයිකටම රුපියල් 5/- බද්දක් අය කර තිබූ බවත්, එවිට රුපියල් 20/- ට චිකිණිය නොහැකි බවත්, ලොතරැයි පත්වල මිල රුපියල් 30/-

දක්වා වැඩි කරන ලෙස අමාත්‍යාංශය කළ දැනුම් දීමක් අනුව 2017 ජනවාරි 01 දින සිට මිල වැඩි කළ බව සභාපති පැවසීය.

තවද අයවැය සම්මත වූ විට විෂය භාර අමාත්‍යවරයාට මිල වැඩි වූ බව දක්වන ගැසට් නිවේදනය පළ කළ හැකි බවත්, ඒ අනුව මිල වැඩි වන බවත් සභාපති පැවසීය.

07. අලෙවි නියෝජිතයන්ගේ නාම ලේඛනය.

2015 න් පසුව අලුතින් පත් කළ අලෙවි නියෝජිතයන්ගේ නාම ලේඛනය, අලෙවි නියෝජිතයින් පත් කිරීමේ ක්‍රමවේදය, සුදුසුකම් ඇති පුද්ගලයෙකුට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳව විමසීය.

මේ සඳහා පුවත්පත් දැන්වීමක් පළ කරන බවත්, සෘජු ඉල්ලීම්වලටද අවස්ථාව ලබා දෙන බවත්, සභාපති පැවසීය.

නිර්දේශ

2015 න් පසුව අලුතින් පත් කළ අලෙවි නියෝජිතයන්ගේ නාම ලේඛනයක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත්, දේශපාලන බලපෑම මත පත් කිරීම් නොකරන ලෙසත් නිර්දේශ කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

අදාල වාර්තාව 2017.05.25 දින වන විටත් කාරක සභාව වෙත ඉදිරිපත් කර නොමැත.

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව

(බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දින : 2017 ජනවාරි මස 25 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දීම.

විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දීමේදී එම සියලු තොරතුරු තමාගේ අනුමැතිය යටතේ පමණක් දිය යුතු බවට සංස්ථාවේ සභාපති විසින් කර ඇති නියෝගය සහ අවශ්‍ය තොරතුරු ලබා නොදීම සම්බන්ධව කාරක සභාව කරුණු විමසන ලදී.

නිර්දේශ

විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දීමේදී එම සියලු තොරතුරු අප්‍රමාදව ලබා දීමේ වගකීම පැහැදිලි කරමින් එසේ ක්‍රියා කරන ලෙස උපදෙස් ලබා දෙමින් අමාත්‍යාංශ මට්ටමින් සංස්ථාවට වක්‍රලේඛයක් මාසයක් ඇතුළත නිකුත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කාරක සභාවේ උක්ත නිර්දේශ පරිදි බනිජතෙල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2017.02.13 දිනැතිව අභ්‍යන්තර විගණන වක්‍රලේඛ අංක MRPD/IA/01/2017 දරන වක්‍රලේඛ නිකුත් කරමින්, විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු ලබා දීමට නියෝග කර ඇත. (ඇමුණුම 25)

02. අනුමත බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීම සහ ඉහල මට්ටම්වල පුරප්පාඩු පැවතීම.

ආයතනයේ සියලු අංශවලට ගැලපෙන අනුමත බඳවා ගැනීමේ පටිපාටියක් නොමැතිවීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

අනුමත බඳවා ගැනීමේ පටිපාටියක් සැකසීමේ කටයුතු සහ පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු යොදන බව අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

පුරප්පාඩු පිළිබඳ දැනුම් දීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වන පුරප්පාඩු ආයතනයේ වෙබ් පිටුවේ පළ කිරීමේදී, එම දැන්වීම් ප්‍රමාණවත් කාලයක් වෙබ් පිටුවේ පවත්වාගෙන යන්නේද යන්න කාරක සභාවේ විමසීමට භාජනය විය.

නිර්දේශ

- i. මෙම ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටිය සඳහා අනුමැතිය ලබා දීමේ වත්මන් තත්ත්වය සහ අනුමැතිය ලබා දීමේ යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව විමසා

වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරන ලෙස දැන්වීම.

ii. 2016 වසරේ බඳවා ගැනීම් 98 ක් සිදු කල බව සභාපති පවසන ලද අතර මෙම බඳවා ගැනීම් වලට අදාළව පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබා දීම.

- පැවති පුරප්පාඩු ප්‍රමාණය
- එම පුරප්පාඩු පිළිබඳව වෙබ් අඩවියේ දැන්වීම්
 - ✓ පළ කළ දිනය සහ වේලාව,
 - ✓ පැවති කාලය,
 - ✓ ඉවත් කළ දිනය සහ වේලාව.
- ලද අයදුම්පත් ප්‍රමාණය
- සම්මුඛ සාකච්ඡා පැවති ක්‍රමවේදය

iii. අනුමත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය ඉතා ඉක්මනින් අනුමත කර ගන්නා ලෙස උපදෙස් ලබා දුන් කාරක සභාව 2016 වසර සඳහා මෙම ආයතනයේ බඳවා ගැනීම් පිළිබඳව විමර්ශනයක් කර කාරක සභාව වෙත වාර්තා කරන ලෙස විගණකාධිපති වෙත දැනුම් දෙන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කාරක සභාවේ ඉහත නිර්දේශ පරිදි ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය විමසා වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත 2017.03.13 දිනැතිව ලිපියක් යොමු කර ඇත.

ඉහත නිර්දේශ ii පරිදි 2016 වසරේ සිදු කරන ලද බඳවා ගැනීම් 98 ට අදාළ විස්තර ඉදිරිපත් කර ඇතත්, එම බඳවා ගැනීම් සිදුකිරීමේදී එම තනතුරු වලට අදාළව පැවති පුරප්පාඩු ප්‍රමාණය, එම බඳවා ගැනීම් වලට අදාළ දැන්වීම් සම්බන්ධව ඉල්ලා ඇති තොරතුරු (වෙබ් අඩවියේ දැන්වීම් පළ කළ දිනය සහ වේලාව, පැවති කාලය, ඉවත් කළ දිනය සහ වේලාව) ඉදිරිපත් කර නොමැත.

තවද 2016 වසර සඳහා මෙම ආයතනයේ බඳවා ගැනීම් පිළිබඳ විගණකාධිපති වෙතින් ඉල්ලා ඇති වාර්තාව ලැබීමට නියමිතව ඇත.

03. ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින්)

මේ පිළිබඳව නීතිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරන පරීක්ෂණවල වර්තමාන තත්ත්වය සහ මෙම ගනුදෙනුවේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසන ලදී.

මෙම අංශ තුනෙන්ම හෙජින් ගනුදෙනුව ගැන ඉතාම ගැඹුරින් අධ්‍යයනය කර ඇති බව නිරීක්ෂණය වීම නිසා අමාත්‍යාංශය මගින් වෙනම පරීක්ෂා කිරීම වෙනුවට මෙම ආයතන වල පරීක්ෂණ වලට දිය හැකි උපරිම සහය ලබා දීමට තීරණය කළ බව අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවසුවාය.

2016 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 10.2 ක් වශයෙන් පැවති පාඩුව 2016/12/31 වන විට රු බිලියන 14.062 ක් දක්වා වැඩිවී ඇති බව මෙහිදී අනාවරණය විය.

නිර්දේශ

- i. මේ පිළිබඳව අමාත්‍යාංශ සතුව පවතින සියලුම තොරතුරු දැක්වෙන වාර්තාවක් ඉතා ඉක්මනින් විගණකාධිපති වෙත ලබා දීම.
- ii. උක්ත වාර්තාවත්, මෙම කරුණ පිළිබඳව පෙර පැවති කාරක සභාවන්හිදී සාකච්ඡා කළ කරුණු ඇතුළත් පදනුගත වාර්තා (Verbatim) අධ්‍යයනය කර විගණකාධිපති විසින් මාසයක් ඇතුළත වාර්තාවක් කාරක සභාව වෙත ලබා දීම.
- iii. උක්ත වාර්තාව ලද පසු ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින්) පිළිබඳව වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට දැනුම් දීම කළ යුතු බව කාරක සභාවේ නිගමනය විය.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ තොරතුරු විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇති අතර විගණකාධිපති විසින් අදාළ වාර්තාව පිළියෙල කිරීමේ කටයුතු වල නිරතව සිටී.

04. ගුවන් යානා සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන පහල ප්‍රමිතියකින් යුක්තව භාර ගැනීම.

ගුවන් යානා සඳහා ආනයනය කල ඉන්ධනවල අවශ්‍ය ප්‍රමිතිය නොමැති වුවත් භාර ගත හැකි ප්‍රමිතියක පැවති බවත් එම ඉන්ධන පිරිසිදු කර භාවිතා කළ හැකි නිසා එලෙස භාර ගත් බව සභාපති විසින් ප්‍රකාශ කරන ලදී.

එසේම 2016 වසර සඳහා නව ඉන්ධන පොම්ප මෙතෙක් මිලදී ගැනීමක් කර නොමැති බවත් තෙල් ආනයනය සඳහා ආයතන හෝ පුද්ගලයින් සඳහා අවස්ථාව, අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් ලබා දී ඇති බවත් සභාපති විසින් ප්‍රකාශ කරන ලදී.

නිර්දේශ

පහත කරුණ සම්බන්ධව වාර්තාවක් සති තුනක් ඇතුළත කාරක සභාව වෙත යොමු කරන ලෙස දැනුම් දීම.

- i. පසුගිය වසර දෙක තුළ ගුවන් යානා ඉන්ධන ආනයනය සඳහා අවසර ලබා දුන් ආයතන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛනය
- ii. ගුවන් යානා සඳහා ආනයනය කල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමිතිය නොමැති කම නිසා මිල අඩු කර භාර ගෙන ගුවන් යානා සඳහා භාවිතා කිරීම යන මෙම ගනුදෙනුවේදී, ලබා දෙන ලද වට්ටම් ප්‍රමාණය, එම ගුවන්යානා ඉන්ධන පිරිපහදු කිරීමට ගිය වියදම හා සැසඳීමක් කර, ඒ පිළිබඳවද එම වාර්තාවට කරුණු ඇතුළත් කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

පසුගිය වසර දෙක තුළ ගුවන් යානා ඉන්ධන ආනයනය සඳහා අවසර ලබා දුන් ආයතන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛනය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 2015 වසරේදී සැපයුම්කරුවන් 05දෙනෙකු ලියාපදිංචි කර ඇති බවත්, 2016 වසරේදී සැපයුම්කරුවන් 14දෙනෙකු ලියාපදිංචි කර ඇති බවත්, අනාවරණය වේ.

කාරක සභාවේ ඉහත නිර්දේශ ii පරිදි, 2016 දෙසැම්බර් මස Vitol Asia Pvt Limited, Singapore සමාගම විසින් සපයන ලද ගුවන්යානා සඳහා ආනයනය කළ ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමිතිය නොමැතිකම නිසා තෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 0.95ක වට්ටමකට යටත්ව භාරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, ලංකා බනිජ් තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් ඉහත ගනුදෙනුව හේතුවෙන් ආයතනයට අලාභයක් වී නොමැති බවත්, රුපියල් මිලියන 12ක ලාභයක් සිදුව ඇති බවත් වාර්තා කර ඇත.

05. සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දැරීම

2016.04.08 දින පැවති කාරක සභාවේ දී සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ යන තනතුරු දෙක සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පත් කළ යුතු බවට කළ නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති වීම පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

සංස්ථාව ස්ථාපිත කරන ලද පනතට අනුව මෙම තනතුරු දෙකම එක් පුද්ගලයෙකුට දැරිය හැකි බව සඳහන් වුවත් මෙම තනතුරු දෙක සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම සුදුසු බවට මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් බනිජ් තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දැනුවත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

නිර්දේශ

ලංකා බනිජ් තෙල් නීතිගත සංස්ථාවේ පවතින මූල්‍යමය ඒකාධිකාරී ස්වරූපය, එය රටේ ආර්ථිකයට ඇති බලපෑම, හෙපින් ගනුදෙනුව වැනි අදටත් රට මුහුණ දෙන බරපතල පාඩු පවතින තත්ත්වයක් තුළ තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම ඒකරාශිවීම රටට අහිතකර බැවින් ඒ පිළිබඳව නැවත සලකා බලා සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු දෙක සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීමට ඇමතිතුමා දැනුවත් කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් වෙත දන්වන ලදී.

ඊට අමතරව සාකච්ඡා කළ කරුණු ඇතුළත් කරමින් මෙම නියෝගය සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ ලේකම් වෙත ලිපියක් මගින් දැනුම් දෙන ලෙසත් එම ලිපියේ පිටපත් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ අදාළ ගරු ඇමතිතුමා වෙත යොමු කරන ලෙසත් මහා භාණ්ඩාගාරය මගින් අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ

ලිපියේ පිටපතක් ද ඊට එක් කරන ලෙසත් කමිටුවේ ලේකම් වෙත උපදෙස් ලබා දෙන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු දෙක සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පත් කර ඇති බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2017.04.04 දිනැතිව වාර්තා කර ඇත.

කාරක සභාවේදී තීරණය කරන ලද පරිදි, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ යන තනතුරු දෙක සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පත් කළ යුතු බවට කළ කාරක සභාවේ නිර්දේශය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ලේකම් විසින් අංක කෝප්/08/01/2017 හා 2017.02.14 දිනැති ලිපිය මගින් ජනාධිපති ලේකම් හා අග්‍රාමාත්‍ය ලේකම් වෙතද පිටපත් සහිතව අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත දන්වා යවා ඇත.

06. ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා ටැංකි සංකීර්ණය

මේ සම්බන්ධව ඉන්දියාව සමග එළැඹී ගිවිසුම අනුව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කාරක සභාවේ අදහස විය.

නිර්දේශ

- i. මෙම ටෙන්ඩරයට අදාල ලිපි ගොනු සති දෙකක් ඇතුළත ලබා දීම.
- ii. මේ සම්බන්ධව ඉන්දියාව සමග 2003 දී එළැඹී ගිවිසුමේ පිටපතක් කාරක සභාව වෙත සති දෙකක් ඇතුළත ලබා දීම.
- iii. මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවට ගත හැකි වාසි සහගත ඉදිරි පියවර පිළිබඳව නීතිපති විමසා ඉදිරි පියවර පිළිබඳව තීරණ ගැනීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මෙහි නිර්දේශ අංක i ට අදාලව ඉදිරිපත් කර ඇති විස්තරාත්මක වාර්තාව ඇමුණුම 26 දැක්වේ.


තවද ඉහත නිර්දේශ ii හා iii මගින් කාරක සභාව නියෝග කර ඇති පරිදි ඉන්දියාව සමග 2003 දී එළැඹී ගිවිසුමේ පිටපතක් කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම ගිවිසුම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ ගරු නීතිපති වෙතින් විමසා ඇති බව වාර්තා කර ඇත.

ඇමුණුම 25

www.petromin.gov.lk



බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
பெற்றோலிய வளங்கள் அபிவிருத்தி அமைச்சு
Ministry of Petroleum Resources Development



මගේ අංකය: MPRD/LA/2/6
2017.02.13

අභ්‍යන්තර විගණන වනුලේඛ MPRD/LA/01/2017

සභාපති, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව
සභාපති, ලංකා බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
අධ්‍යක්ෂ ජනරාල්, බනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය
සභාපති, පොලිජ්ටො ලංකා පුද්ගලික සමාගම
අමාත්‍යාංශයේ සියළුම මාණ්ඩලික නිලධාරීන්

විගණකාධිපති වෙත තොරතුරු ලබා දීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවට අනුව ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 154 ට අනුව ද විගණකාධිපති වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා විගණකාධිපතිවරයාට හෝ ඔහුගේ අධිකාරය ලත් කවර හෝ තැනැත්තෙකුට තම කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීමේ දී

- (i) සියළු පොත්පත්, වාර්තා, වාර වාර්තා සහ වෙනත් ලියකියවිලි ලබාගැනීමේ ද,
- (ii) ගබඩාවලට සහ වෙනත් දේපලවලට පිවිසීමේ ද,
- (iii) එකී කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය විය හැකි තොරතුරු ලබා ගැනීමේ ද, කරුණු පැහැදිලි කරවා ගැනීමේ ද හිමිකම ඇත්තේය.

02. බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ, බනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ සහ පොලිජ්ටො ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශයේ ලේකම් විසින් විගණකාධිපතිවරයාට ද ඔහු විසින් ලිඛිතව බලය දී ඇති නිලධාරීන්ට ද ස්වකීය කාර්ය හා කර්තව්‍යය ඉටු කිරීම සඳහා සෑම සහයෝගයක්ම දැක්විය යුතු වේ.

03. ඒ අනුව විගණකාධිපතිවරයාට හෝ ඔහුගේ අධිකාරය ලත් කවර හෝ තැනැත්තෙකු විසින් විගණනය සඳහා අවශ්‍ය බව දන්වන,

- (i) සියළු පොත්පත්, වාර්තා, වාර වාර්තා සහ වෙනත් ලියකියවිලි ලබාදීම ද,
- (ii) ගබඩාවලට සහ වෙනත් දේපලවලට පිවිසීමට අවස්ථාව සැපයීම ද,
- (iii) එකී කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය විය හැකි තොරතුරු ලබා දීම ද, කරුණු පැහැදිලි කිරීම ද ප්‍රමුඛ කර්තව්‍යයන් සේ සලකා කටයුතු කලයුතු වේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඒ අනුව ක්‍රියා කරන ලෙසට ඔබගේ නිලධාරීන්ට නොපමාව උපදෙස් දෙන ලෙසටත් කාරුණිකව දන්වමි.

සුධර්මා කරුණාරත්න
ලේකම්
බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

පිටපත:- විගණකාධිපති - විගණකාධිපති දෙපාර්තමේන්තුව } ද.ග.ස.
ලේකම් - පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

(Handwritten signature)

80, ශ්‍රීමත් අර්ජන් සිල්වා මාවත, කොළඹ 7. දු: தொ: v: (+ 94 11) 2564355/ 2564363/ 2370032
80, சேர் ஏர்னஸ்ட் டி சில்வா மாவத்தையத், கொழும்பு 7. டு: பெ: f: (+ 94 11) 2564362
80, Sir Ernest de Silva Mawatha, Colombo 7.

ඇමුණුම 26

2017 ජනවාරි මස 25 දින ප: ව: 2.30 ට පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව) සාකච්ඡාවට භාජනය කරන ලද කරුණු අංක :10 ට අදාළ පිළිතුර -

ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා වැකි සංකීර්ණය:

01. ත්‍රිකුණාමලයේ තෙල් වැකි සංකීර්ණය භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය විසින් 2003.02.07 දින ගිවිසුමකට එළඹ ඇත. එම ගිවිසුමේ පිටපතක් රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව වෙත දැනටමත් ලබා දී ඇත. උක්ත ගිවිසුමේ 1.2 වගන්තිය ප්‍රකාරව 2003.02.07 දින සිට මාස 06 ක් ඇතුළත බදු ගිවිසුමක් මගින් එහි භාවිතා කිරීමේ අයිතිය ලංකා ඉන්දියානු තෙල් සමාගමට පැවරිය යුතු වුවද ශ්‍රී ලංකා රජය මෙතෙක් එවැනි ගිවිසුමකට එළඹ නැත. එසේ වුවද 2003 සිට මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් තෙල් වැකි සංකීර්ණයේ පහළ කොටසේ වැකි 14 ක් ඉන්ධන මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරමින් සිටී. මෙම ගිවිසුමේ වලංගුතාවය පිළිබඳව නීතිපතිතුමාට 2017.01.03 දින විමසුවද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නොමැත. වැකි සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බව 2011.11.23 දිනැති ලිපිය මගින් නීතිපතිතුමා විසින් දන්වා ඇත.
02. ත්‍රිකුණාමලයේ තෙල් වැකි සංකීර්ණයේ ඉහළ කොටසේ පිහිටි වැකි 84 කිසිදු ආයතනයක් විසින් භාවිතයට නොගෙන අකහැර දමා ඇති හෙයින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් එහි ඉන්ධන මෙහෙයුම් පුළුල් කර ලාභ උපයන ආයතනයක් වශයෙන් දියුණු කිරීමට මෙම අකහැර දමා ඇති තෙල් වැකි සංකීර්ණය සංවර්ධනය කර ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් 2011.04.01, 2014.06.06 සහ 2016.04.28 කාලවකවානු වලදී අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කර ඇත. එසේම වටිනා සම්පතක් වන මෙම තෙල් වැකි සංකීර්ණය කලාපීය වශයෙන් භාවිතයට ගැනීමට හැකියාව පවතින බැවින් අනාගත ප්‍රයෝජනය සඳහා 2013 වර්ෂයේ දී තෙල් වැකි සංකීර්ණය පවත්නා භූමිය හා එම සම්පත ආවරණය වන පරිදි විධිමත් පටයක් ද එවකට පැවති ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස් කර ඇත.
03. ඉන් අනතුරුව 2015 දී නව රජය පත්වීමෙන් පසු මෙම අකහැර දමා ඇති තෙල් වැකි 84 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සුදුසු බවට යෝජනාවක් වූ හෙයින් සියළු පාර්ශ්වයන්ගෙන් සමන්විත වූ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් ඒකාබද්ධ කාර්යසාධන බලකායක් ස්ථාපිත කර සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදී.
04. අමාත්‍යාංශය විසින් 2016.04.28 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. එහි පහත කරුණු අන්තර්ගත විය. එනම්,
 - > ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව නැවතෙල් වෙළඳාම සිදු කිරීම
 - > තාර හා ලිහිසිතෙල් ව්‍යාපාර වල නියැලීම
 - > ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු අලෙවිය සඳහා දේශීය වෙළඳපොළට අවකීර්ණ වීම
 - > දිවයින පුරා කෘෂිරසායන ද්‍රව්‍ය අලෙවි ජාලය ව්‍යාප්ත කිරීම.
 - > ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් පහළ මට්ටමක පසුගිය කාලය තුළ පැවති හෙයින් අතිරික්ත තෙල් ගබඩා පහසුකම් පවතින්නේනම් අමතර තෙල් භාවිතා කිරීම සහ වෙළඳපොළෙහි තෙල් මිල ගණන් ඉහළ යන විට එම අතිරික්ත තෙල් ගබඩා කිරීම තුළින් වාසි ලබා ගැනීමට හැකි බැවින් උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට අවශ්‍යවන ඉන්ධන අවම පිරිවැයකින් හා රටවාහන තදබදයකින් තොරව පහසුවෙන්

බෙදාහැරිය හැකි බැවින් සාපේක්ෂව අඩු ආයෝජනයකින් ඉන්ධන ගබඩා වැංකි 16 ක් ඉහළ කොටසේ වැංකි සංකීර්ණයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලබා ගැනීම.

➤ ඉතිරි වැංකි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම එක්ව සංවර්ධනය කිරීම.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා සඳහා ගරු මුදල් අමාත්‍යවරයා ,ගරු ඉඩම් අමාත්‍යවරයා සහ ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා එකඟ වී ඇති බැවින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2016.05.24 දින ලැබී ඇත.

05. ඉන් අනතුරුව " ත්‍රිකුණාමලය තෙල් වැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ මෙහෙයුම් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් එළඹෙන ලද ඒකාබද්ධ ව්‍යාපාරය වෙත භාරදීම " යන මාතෘකාවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2016.06.06 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව උක්ත 04 ඡේදයේ සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2016.06.07 පහත තීරණය ලබා දී ඇත.

"තෙල් වැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ මෙහෙයුම් කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරය වෙත භාර දීමටත් කාල රාමුවක් මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මකට අනුව, එක් වරකට වැංකි 30 බැගින් සංවර්ධනය කිරීමටත් ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමතිතුමා,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා සහ වෙනත් අදාළ බලධාරීන් එක්ව ඉහත යෝජනාව පරිදි කටයුතු කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් තීරණය කර ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දෙන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා වෙත දැන්වීම."

06. ඉහත 05 ඡේදයේ සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් 2016.07.13 දින පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේදී සාකච්ඡා කළ අතර වැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ සංවර්ධන කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීම සඳහා සුදුසු උපදේශකවරයෙකු පත් කරන ලෙස තීරණය කොට ඇත.

07. මේ අතරතුර පසුගිය කාලයේ පැවති නියං කාලගුණ තත්ත්වයන් සමඟ තාප විදුලිබල උත්පාදනය ඉහළ ගිය බැවින් අනාගත බලශක්ති උත්පාදනයට අවශ්‍ය අමතර ඉන්ධන ගබඩා කර ගැනීමට අවශ්‍ය බැවින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරනු වස් ගරු විදුලිබල හා සුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා සහ ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් 2016.11.29 දිනැතිව ඉදිරිපත් කරන ලදුව ඉහළ කොටසේ වැංකි සංකීර්ණයේ වැංකි 03 ක් වහාම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත පවරා ගැනීමටත් ඉතිරි වැංකි 13 ක ප්‍රමාණය මාස තුනක් ඇතුළත පවරා ගැනීමටත් 2016.12.06 දින අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දී ඇත.

08. ඉහත 07 ඡේදයේ සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ත්‍රිකුණාමලයේ තෙල් වැංකි සංකීර්ණය වෙත ලංකා ඉන්දියානු තෙල් සමාගමට පූර්ව දුනුම් දීමකින් යුතුව ගියද එම කාර්යයන් සඳහා බාධා පමුණුවන ලදී. මෙම කාරණය 2017.01.11 දින ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේදී සාකච්ඡා කළ අතර ඉහත කාරණය ඉතා සංවේදී බැවින් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස උපදෙස් දී ඇත.

09. කෙසේ වුවද ඉහත 05 සහ 06 ඡේදයන්හි සඳහන් කරන ලද ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා වන යාන්ත්‍රණය සැකසීමට අදාළව ඛනිජකෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඉහත කාර්ය සඳහා අධ්‍යයනය කර මූලික වාර්තාවක් එවන ලෙස අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනය වෙත දන්වා ඇති අතර එම ආයතනය තම මූලික වාර්තාව මෙම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාව ඇගයීම සඳහා අමාත්‍යාංශය විසින් දෙපාර්තමේන්තු උපදේශන ප්‍රසම්පාදන මණ්ඩලයක් පත් කරන ලදී (Department Consultancy Procurement Committee – CPCD). අමාත්‍යාංශය වෙත ඒවනවිට එවා නිවූ අර්නස්ට් ඇන්ඩ් යන්ග් වාර්තාව විස්තරාත්මකව අධ්‍යයනය කළ දෙපාර්තමේන්තු උපදේශක ප්‍රසම්පාදන මණ්ඩලය උපදේශක ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 4.5 b යටතේ අමාත්‍යාංශය වෙත එවා ඇති වාර්තාව පදනම්ව ඒකාබද්ධ ව්‍යාපාර සැලැස්මක් සඳහා වන ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම වෙත රු. මිලියන 1.95 ක ඇස්තමේන්තුවක් යටතේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට 2016.11.11 දින තීරණය කරන ලදී. එහි කොන්ත්‍රාත් කාලය මාස 4 කි. (පිටපතක් අමුණා ඇත.) මෙම කාර්යය එම ආයතනය වෙත මාගේ 2017.01.19 දිනැති අංක: MPI/DEV 4/3/2/4/2/19 (ii) දරණ ලිපියෙන් අදාළ සමාගමට දන්වා යවා ඇත. ඒ අනුව අදාළ ආයතනය විසින් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කරමින් පවතී.

සී/ස ලංකා බනිජ වැලි සමාගම

(කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනයන් : 2017 ජනවාරි මස 26 දින සහ

2017 පෙබරවාරි මස 07 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. කෝකිලායිනි නව යන්ත්‍රාගාරයක් ඉදි කිරීම

කෝකිලායි ප්‍රදේශයේ නව යන්ත්‍රාගාරයක් ආරම්භ කරනු පිණිස නව සේවකයින් (කාර්යාල කම්කරුවන්) 117 ක් බඳවාගෙන ඔවුන්ව අදාල කාර්යයේ නොයොදවා පුළුල්වූ ඒවා හි සේවයේ අනුයුක්ත කිරීම

මෙම නව සේවකයින් 117 ක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බව කාරක සභාව දැනුවත් කරන ලදී.

නිර්දේශ

- i. මෙම අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය හරහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යවන ලද ලිපි ලේඛන කාරක සභාව වෙත එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උකස් කළ ලිපි ලේඛන කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

02. ආයතනයේ පරමාර්ථ වලට පටහැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම - වෙරළ උද්‍යානය

සමාගමේ සුභසාධක අරමුදල භාවිතා කරමින් ආයතනයේ පරමාර්ථ වලට පටහැනිව පිටස්තර ප්‍රදේශවල පාරවල් සෑදීම සහ ගොඩනැගිලි ආදිය ඉදි කිරීම.

නිර්දේශ

හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීම සඳහා රු.මිලියන 40 ක් වැය කර ඇති බවත් දෙවිනුවර මහා දේවාලයේ වැඩි දියුණු කිරීමේ කටයුතු සඳහා මුදල් වැය කර ඇති බවත් කාරක සභාවට අනාවරණය වූ අතර මේ සම්බන්ධව ඇති ලිපිගොනු 2 කාරක සභාව වෙත එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

දින 2017.05.25 වන විටත් උකස් කළ ලිපිගොනු කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

03. ආයතනයේ දැක්ම

“රටේ ප්‍රධානතම විනිමය උපයන ආයතනයක් වීම” යන්න ආයතනයේ දැක්ම වන නමුත් ඕස්ට්‍රේලියාවේ මුළු බනිජ වැලි නිෂ්පාදනය වන 10% ක ප්‍රමාණය අපේ රටේ ඉවත දමනු ලබන වැලිවල ඇති බවත් නිරීක්ෂණය වීම.

2014-2016 වර්ෂවල කැණීමේ බලපත්‍ර හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර නොමැති බව නිසි බලධාරී පැවසීය.

නිර්දේශ

2017.02.07 දින මෙම ආයතනයත් සමග හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පහත සඳහන් නිලධාරීන්ද ඇතුළුව කාරක සභාව ඉදිරියට කැඳවා බනිජ වැලි සමාගමට බලපත්‍ර නිකුත් කිරීමට ඇති බාධා කවරේදැයි විමසා සිටීමට තීරණය කිරීම.

- i. පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සේවය කරන ඉංජිනේරුවරුන්
- ii. හිටපු සාමාන්‍යාධිකාරී එස්.ඒ.නන්දදේව මහතා

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කාරක සභාව ඉදිරියට කැඳවා බනිජ වැලි සමාගමට බලපත්‍ර නිකුත් කිරීමට ඇති බාධා කවරේදැයි විමසා සිටීමට කරන ලද තීරණය අනුව හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා සී/ස ලංකා බනිජ වැලි සමාගම 2017.07.07 දින මෙම කාරක සභාව වෙත කැඳවන ලදී.

04. ආයතනය පෞද්ගලික අංශයට විකිණීම

මෙම ආයතනය පෞද්ගලික අංශයට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමත වී ඇති බව නිරීක්ෂණය වීම.

නිර්දේශ

කාරක සභාව විසින් පහත සඳහන් නියෝග ලබා දෙන ලදී.

- i. සතියක් ඇතුළත කැබිනට් පත්‍රිකාව හා ඊට අදාල ලිපි ලේඛන කාරක සභාව වෙත එවීම (මෙම ක්‍රියාවලිය නවතන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්ට දන්වා යැවීම සඳහා)
- ii. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීම සඳහා සැලැස්මක් සකස් කිරීම.
- iii. එකතු කළ අගය සහිත නිෂ්පාදන තත්ත්වයට බනිජවැලි සමාගම ගෙන ඒම සඳහා සැලැස්මක් සැකසීම.
- iv. මෙහි ප්‍රගතිය මසක් ඇතුළත කාරක සභාවට වාර්තා කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මෙම ආයතනය පෞද්ගලික අංශයට විකිණීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ආයතනය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි, එම කැබිනට් පත්‍රිකාව මගින් යොජිත සී/ස ලංකා බනිජ් වැලි සමාගම පෞද්ගලික අංශයට විකිණීමේ ක්‍රියාවලිය නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලේකම්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2017.02.03 දිනැතිව අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත දන්වා යවා ඇත. (ඇමුණුම 27)

කාරක සභාවේ නිර්දේශ අංක ii, iii හා iv පරිදි වාර්තා 2017.05.25 දින වන කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

05. ව්‍යාපෘති 22 ක නොනිමි වැඩ සටහන

2016.12.31 වන දිනට රු.මිලියන 354 ක් ඇස්තමේන්තු කළ ව්‍යාපෘති 22 කින් යුතු නොනිමි වැඩ සටහන කුමක්ද යන්න විමසිය.

නිර්දේශ

මේ දක්වා මෙම ව්‍යාපෘති අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ආයතනයට හාර දී නොමැති බව නිසි බලධාරී පැවසූ අතර මෙම ව්‍යාපෘති 22 පිළිබඳ වාර්තාවක් කාරක සභාවට එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

අදාළ වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක MIC/116/LMS/Coma හා 2017.02.01 දිනැති ලිපිය මගින් කාරක සභාව වෙත යොමු කර ඇත.

ඇමුණුම 27

F. 2323730



ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
இலங்கை பாராளுமன்றம், ஸ்ரீ ஜயவர்தனபுர கோட்டை
Parliament of Sri Lanka, Sri Jayawardenepura Kotte

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
அரசாங்கப் பொறுப்பு முயற்சிகள் பற்றிய குழு
COMMITTEE ON PUBLIC ENTERPRISES

දුරකථන தொலைபேசி Telephones	2777301 2777382 2777100 (General) Ext. 5240, 5249	විද්‍යුත් තැපෑල மின் அஞ்சல் e-mail	cope@parliament.lk	ෆැක්ස් பெக்ஸ் Fax	2777559 2777602
----------------------------------	--	--	--------------------	-------------------------	--------------------

2017.02.03

අමාත්‍ය මණ්ඩල ලේකම්,
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
කොළඹ

සි/ස ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට විකිණීම

පුළුල්වෙඩි සි/ස ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමත වී ඇති බව 2017.01.26 වන දින සි/ස ලංකා ඛනිජ වැලි සමාගම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවා පරීක්ෂා කළ අවස්ථාවේදී අනාවරණය විය.

එදින පැවති කාරක සභාවේදී මෙම පෞද්ගලිකරණ ක්‍රියාවලිය නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබ වෙත දැන්වීමට තීරණය විය. ඒ අනුව පුළුල්වෙඩි සි/ස ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට විකිණීමේ ක්‍රියාවලිය නවතා දැමීමේ කාරක සභාවේ තීරණය එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්වන්නේ මහතාගේ උපදෙස් පරිදි ඔබ වෙත දන්වා සිටිමි.

එම තීරණය අධිංශ කාරක සභා සටහනේ පිටපතක්ද ඔබගේ දැන ගැනීම සඳහා මේ සමඟ එවමි.

N.S. Withanage
නියෝජිත ජනරජ ජනරජ
ලේකම්
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

සී/ස ලංකා ඛනිජ වැලි සමාගම

(කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

(මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2017 පෙබරවාරි මස 07 දින

සී/ස ලංකා ඛනිජ වැලි සමාගම 2017 ජනවාරි මස 26 දින කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ අනාවරණය වූ කැණීම් අනුව , භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සී/ස ලංකා ඛනිජ වැලි සමාගම වෙත කැණීමේ බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2017.02.07 දින මෙම ආයතනයත් සමග භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කාරක සභාව ඉදිරියට කැඳවා ඛනිජ වැලි සමාගමට බලපත්‍ර නිකුත් කිරීමට ඇති බාධා කවරේදැයි විමසා සිටීමට කරන ලද තීරණය අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා සී/ස ලංකා ඛනිජ වැලි සමාගම 2017.02.07 දින මෙම කාරක සභාව වෙත කැඳවන ලදී. එහිදී පහත කරුණු අනාවරණය විය.

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. කැණීම් බලපත්‍ර ලබා නොදීම

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සී/ස ලංකා ඛනිජ වැලි සමාගමට කැණීම් බලපත්‍ර ලබා නොදීමට හේතු විමසීය.

2012.11.14 දිනැති විශේෂ කැබිනට් තීරණයකට අනුව ඛනිජ වැලි අපනයනයේදී අගය එකතු කිරීමකින් තොරව අපනයනය සඳහා අවසර නොදිය යුතුය. ඛනිජවැලි සමාගම අගය එකතු කිරීමකින් තොරව අපනයනයෙහි නිරත වන බැවින් කැණීම් බලපත්‍ර නිකුත් නොකළ බවත් එහෙත් මෙවර කැණීම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා අයදුම් පත්‍රය භාර ගත් බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පැවසීය.

02. කැණීම් බලපත්‍ර දීර්ඝ කිරීම

- i. 2012.11.14 දිනැති කැබිනට් තීරණයට පසුව ආයතනවලට බලපත්‍ර නිකුත් කර තිබේද යන්න කාරක සභාව විමසීය.
- ii. කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ ගවේෂණ කටයුතු කරන අයට පමණක්ද යන්න විමසීය
- iii. අගය එකතු කිරීම යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම

ඇල්කෙමි හෙව් මෙටල්ස් (පුද.) සමාගම මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබූ බවත් පසුව එය ඉල්ලා අස් කර ගත් බවත් අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවකින්

අනතුරුව 2014.12.09 දින මෙම සමාගමට බලපත්‍ර 2 ක් නිකුත් කිරීමට පියවර ගත් බවත් පැවසීය.

එවැනි අයට බලපත්‍ර ඉල්ලුම් කිරීමේ හැකියාව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පැවසීය.

නිර්දේශ

එවැනි පැහැදිලි කර ගැනීමක් ලබා ගන්නා ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්ට නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

03. අගය එකතු කිරීමේ ක්‍රියාවලිය-පසු විපරම්

දැනට බලපත්‍ර ලබා ගෙන ඇති පෞද්ගලික ආයතනය බනිප වැලි සමාගමෙන් වැලි මිලදී ගෙන අපනයනය සිදු කරනු ලබන බැවින් ඔවුන් අගය එකතු කිරීමේ ක්‍රියාවලියක නිරත වන්නේද යන්න පසු විපරම් කිරීම.

නිර්දේශ

ඇල්කෙමි හෙවි මෙටල්ස් (පුද්.) සමාගම අගය එකතු කිරීමේ ක්‍රියාවලියක නිරත වන්නේද යන්න පසු විපරමක් කර සති 06 ක් තුළ ඒ සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිට නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

04. ඇල්කෙමි සමාගම-කැණීම්

2014 වර්ෂයේ ඇල්කෙමි සමාගම බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව කැණීම් කටයුතු කරනවාද යන්න විමසීය.

නිර්දේශ

ඇල්කෙමි සමාගම කැණීම් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේ අවධානයට ලක්වීම සහ සමාගම කැණීම් කටයුතු කරනවාද යන්න පසු විපරමක් සිදු කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිට නියෝග කිරීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

05. බනිජ වැලි සමාගමට කැණීම් බලපත්‍ර ලබා නොදීම

බනිජ වැලි සමාගමට කැණීම් බලපත්‍ර ලබා නොදීම නිසා දැනට පවතින වැලි තොග අවසන් වූ විට ආයතනය වසා දැමීමට සිදුවන තත්ත්වය මග හරවා ගැනීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ උත්සාහය වන අතර බනිජ වැලි සමාගම අගය එකතු කිරීමේ ක්‍රියාවලියක නිරත විය යුතු බවත් සමාගම අතරමැදියන් හරහා කරන විකිණීම නතර කර සෘජු අපනයනය කළ යුතු බවත් අවධාරණය කිරීම

නිර්දේශ

අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී ඒ සම්බන්ධයෙන් කාරක සභාවට යෝජනා ඉදිරිපත් කරන ලෙස සී/ස ලංකා බනිජ වැලි සමාගමේ නිසි බලධාරීට නියෝග කිරීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාළ යෝජනා කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

සී/ස ලංකා බනිජ වැලි සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යන ආයතන දෙක කැඳවා කාරක සභාව විසින් කරන ලද විමර්ශනය අවසානයේ එම ආයතන දෙකට පොදුවේ පහත නිර්දේශ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලදී.

06. මධ්‍යගත සැලසුම

මෙම සම්පත වර්ධනය කර ගැනීම සඳහා ආයතන 2 එක්ව මධ්‍යගත සැලසුමක් ඉදිරිපත් කිරීමේ වැදගත්කම කාරක සභාවේ අවධානයට ලක්වූ අතර කිසිම අවස්ථාවක බනිජ වැලි සමාගමේ කැණීම් බලපත්‍ර තහනම් නොකළ බවත් තාවකාලිකව නතර කළ බවත් සභාපති (භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය) පැවසූ අතර බලපත්‍ර නිකුත් කිරීමේදී පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි බව පැවසීය.

- කැබිනට් තීරණය වෙනස් කිරීම
- අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීම

නිර්දේශ

එවැනි සැලසුමක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ආයතන දෙකෙහි සභාපතිවරුන්ට නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

07. ක්වාර්ට්ස් නිධිය

අපේ රටේ කොටිගම්බොක්ක ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ක්වාර්ට්ස් නිධියක් ඇති බවත් එය Solar Panel නිෂ්පාදනයට භාවිතා කළ හැකි බවත් කාරක සභාවේ සාකච්ඡාවට භාජනය වූ අතර මෙවැනි අගය එකතු කිරීමේ ක්‍රියාවලියක ඇති ආර්ථිකමය වාසි පිළිබඳව අවධානයට ලක්වීම.

නිර්දේශ

මෙවැනි අගය එකතු කිරීමේ නිෂ්පාදන පිළිබඳව ශබ්‍යතා අධ්‍යයනයක් කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනා එක්ව යෝජනාවලියක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාට නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්තයතනය
(කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2017 පෙබරවාරි මස 08 වන දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. කර්මාන්තයතනය ඇවර කිරීම

2013 අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හිඟුරාන සීනි කර්මාන්තයතනය ඇවර කිරීම පිළිබඳව සහ ඇවර කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳව කාරක සභාව විමසන ලදී.

නිර්දේශ

- i. මේ පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කිරීම.
- ii. කැබිනට් යෝජනාවක් අනුව ඇවර කිරීමට යෝජනා කර තිබුනද මෙතෙක් ආයතනය සතු වත්කම් හඳුනාගෙන නොමැති බැවින්, ඇවර කරුවෙකු හඳුනා ගැනීමට පෙර වත්කම් හඳුනා ගැනීම
- iii. වත්කම්, වගකීම් හඳුනා ගැනීමෙන් අනතුරුව ඇවර කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනයේ සාමාන්‍යාධිකාරීගේ අංක 100/01/72 හා 2017.03.03 දිනැති ලිපිය මගින්, සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට පවරා ගෙන ඇති දේපල හා හිඟුරාන සීනි කර්මාන්තයතනය යටතේ පවතින වත්කම් වෙත වෙනම හඳුනාගෙන කාරක සභාව වෙත වාර්තා කර ඇත.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින්, සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනය ඇවර කිරීම සම්බන්ධයෙන් වූ 2017.02.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයද කාරක සභාවේ අවධානය සඳහා ඉදිරිපත් කර ඇත.

02. ආයතනය සතු වත්කම් හා වගකීම්

ගල්ඔය වැවිලි සමාගම සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව සතු වත්කම් වෙත වෙනම, පැහැදිලිව හා නිවැරදිව හඳුනා ගෙන ඇත්ද යන්න පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

ගල්ඔය වැවිලි සමාගම ස්ථාපිත කිරීමේදී ලබා දෙන ලද රජයේ කොටස හැර හිඟුරාන සීනි කර්මාන්තයතනය සතු වෙනත් වත්කම් එම සමාගම විසින් භාවිතා කරන්නේ නම්

එම වටිනාකම තක්සේරු කර අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.

නිර්දේශ

- i. පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත කාරක සභාව වෙත එවීම.
 - ආයතනය සතු ඉඩම් පරිහරනය කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු
 - ආයතනය සතු ගොඩනැගිලි සහ භූමිය පරිහරණය කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු
 - ආයතනය සතු යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු
- ii. ආයතනය සතු වත්කම් හා වගකීම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය මසක් ඇතුළත අවසන් කිරීම.
- iii. ගල්ඔය වැවිලි සමාගම සමග ඇති කර ගෙන ඇති ගිවිසුම කාරක සභාවට ඉදිරිපත් කිරීම සහ එහි රජය පාර්ශ්වයෙන් ඇති අයිතිය ක්‍රමයෙන් යන්න පිළිබඳව සති දෙකක් තුළදී වාර්තාවක් ඉදිරිපත් කිරීම.
- iv. එම අයිතිය දැන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සහ එහි රජය සතු 51% ක කොටස වෙනුවෙන් රජයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව වාර්තා කිරීම .
- v. ගල්ඔය වැවිලි සමාගමේ රජයේ පාර්ශ්වය නියෝජනය කරන අධ්‍යක්ෂකවරුන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කිරීම.
- vi. වත්කම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන ආකාරය පිළිබඳව සැලැස්මක් ඉතා ඉක්මනින් ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

නිර්දේශ අංක i ට අදාලව

සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනයේ සාමාන්‍යාධිකාරීගේ අංක 100/01/72 හා 2017.03.10 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇති පරිදි, රජයට අනුබද්ධිත ආයතනයක් වශයෙන් 1991.01.21 වෙනි දින 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතන නාමය යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් ස්ථාපිත සී/ස හිඟුරාන සීනි කර්මාන්තය කේන්ද්‍රීය කොට පැවති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 7,465.990 කි. එම ඉඩම් ප්‍රමාණය පහත පරිදි යොදාගෙන ඇත.

i. 2007 ජූනි 16 වැනි දින හිඟුරාන සීනි කර්මාන්තයතනයේ පරිපාලනය බාර ගැනීම සිදු කරන ලද, සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර්)	277.753
ii. උක් ගොවීන් 4,500 කට ප්‍රකාශන බලපත්‍රයක් යටතේ ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර්)	4,917.810
iii. ඉතිරි ඉඩම් ප්‍රමාණය	
➤ සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම ගිවිසුමට අමතරව පරිහරනය කරනු ලබන ප්‍රමාණය හෙක්ටයාර් 40.037	
➤ නිවාස 500 ක නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයතනයේ අනුදැනුමකින් තොරව රාජ්‍ය නොවන සංවිධානයක් මගින්, දීඝවාපිය කලාපයෙන් අනවසරයෙන් අත්පත් කර ගෙන ඇති හෙක්ටයාර් 24.282	
➤ හිඟුරාන වගා කලාපයට අයත් ඉඩම් තුළ කර ඇති අනවසර පුද්ගලික නිවාස ඉදිකිරීම් හා වෙනත් ඉදිකිරීම්	
➤ වගා කලාප තුළ ඇති කම්හල් පෙදෙස්, ක්ෂේත්‍ර මාර්ග හා රක්ෂිත, ඇල මාර්ග ඇග රක්ෂිත, වෙනත් පොදු පහසුකම් හා යටිතල පහසුකම් සඳහා (හෙක්ටයාර්)	<u>2,270.180</u>
මුළු ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර්)	<u>7,465.990</u>

සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට ලබා දී ඇති හෙක්ටයාර් 277.753 ක ප්‍රමාණය හැර, ආයතනය සතු ඉතිරි ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර් 7465.990 - හෙක්ටයාර් 277.753) වෙනුවෙන් මේ දක්වා රාජකාරී කරන්නේ හිඟුරාන සීනි කර්මාන්තයතනය වන බව වාර්තා කර ඇත.

ආයතනය සතු ගොඩනැගිලි සහ භූමිය පරිහරණය කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, ආයතනය සතු යන්ත්‍රෝපකරණ අතරින් ට්‍රැක්ටර් හා ටෙලර් සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට බදු පදනම මත ලබා දී ඇති බවත් එහි අයිතිය හිඟුරාන සීනි කර්මාන්තයතනය සතුවන බවත් වාර්තා කර ඇත.

නිර්දේශ අංක ii ට අදාලව


සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනයේ සාමාන්‍යාධිකාරීගේ අංක 100/01/72 හා 2017.03.03 දිනැති ලිපිය මගින්, සී/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට පවරා ගෙන ඇති දේපල පිළිබඳ ලේඛනය හා හිඟුරාන සීනි කර්මාන්තයතනය යටතේ පවතින වත්කම් සම්බන්ධ ලේඛනය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

නිර්දේශ අංක iii ට අදාලව

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් 2017.03.14 දිනැතිව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් අදාල ගිවිසුම කාරක සභාව වෙත යොමු කර ඇති අතර, එමගින් අනුව පහත කරුණු වාර්තා කර ඇත.

භිඞුරාන සීනි කර්මාන්තයතනයට අයත් නිශ්චල හා වංචල දේපල වලින් සීනි නිෂ්පාදනාගාරය, කාර්යාලය, නිල නිවාස 94 ක් හා අනෙකුත් ඉඩම් හෙක්ටයාර් 277.753ක ඉඩම් ප්‍රමාණයක් වසර 30ක බදු පදනමින් පවරා සි/ස ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම නමින් සමාගමක් පිහිටුවා ඇත.

අදාල සමාගමේ කොටස් හිමිකාරත්වය පහත පරිදි වේ.



නිර්දේශ අංක iv ට අදාලව

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් 2017.03.14 දිනැතිව ඉදිරිපත් කර ඇති අංක PE/RES/HIS/Gen/2017 ලිපිය මගින් වාර්තා කර ඇති පරිදි 51% ක රජයේ හිමිකාරත්වය වෙනුවෙන්, රජය වෙත සෘජු ප්‍රතිලාභ කිසිවක් මේ දක්වා හිමිව නොමැති බව වාර්තා කර ඇත. එසේම,

- i. මෙම සමාගමේ සීනි නිෂ්පාදනය මුළු දේශීය සීනි නිෂ්පාදනයෙන් 17%ක් බවත්
- ii. 2006/2007 වසරේදී රුපියල් මිලියන 219 ක් වූ අලාභය 2016 වසරේදී රුපියල් මිලියන 911 ක් දක්වා වර්ධනය වී ඇති බවත්
- iii. මෙම ආයතනය 2009/2010 වර්ෂයේදී රුපියල් මිලියන 50/- ක ණයක්ද 2016 දී රුපියල් මිලියන 3,754 ණය ප්‍රමාණයක්ද ලබා ගෙන ඇති අතර 2015/2016 වර්ෂයේදී පොලී වියදම පමණක් රුපියල් මිලියන 537 ක් වන බවත්, ආයතනය

දිගින් දිගයටම පාඩු ලබමින් දැඩි මූල්‍ය දුෂ්කරතාවයට ලක්වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වන බවද උක්ත වාර්තාව මගින් වැඩිදුරටත් වාර්තා කර ඇත.

නිර්දේශ අංක v ට අදාලව

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් 2017.03.14 දිනැතිව ඉදිරිපත් කර ඇති අංක PE/RES/HIS/Gen/2017 ලිපිය මගින් පහත නිලධාරීන් රජයේ පාර්ශ්වය නියෝජනය කරන අධ්‍යක්ෂවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

- i. ආචාර්ය කේ.බී.කොටගම මහතා
- ii. දුෂ්මන්ත බස්නායක මහතා
- iii. සී.එස්.පෙරේරා මෙය
- iv. ආචාර්ය මහතා
- v. ටී.පී.වනිගසිංහ මහතා

03. නිලධාරීන්ගේ වැටුප්

දැනට ආයතනයේ සේවය කරන මුළු සේවක මණ්ඩලය 09ක් වන අතර, මාස 06 ක කාලයක් තුළ වැටුප් ගෙවා නොතිබීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

නිර්දේශ

ඇවර කිරීමෙන් පසු මුදල් හිලවූ කිරීමේ එකඟතාවය මත, ඇවර කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු එම නිලධාරීන්ට වැටුප් ගෙවන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියකින් දැන්වීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ සම්බන්ධයෙන් 2017.01.03 දිනැතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් 2016/70 අංක දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් සේවක වැටුප් ගෙවීම ඇතුළු ඇවර කිරීමේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් 5,034,223.53/- ක ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර, ඇවර කිරීමේ කටයුතු අවසන් වන තෙක් අදාල වියදම් පියවා ගැනීම සඳහා අදාල මුදල් ලබා දීමට 2017.02.01 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

04. ගල්ඔය වැව්ලි සමාගම

ගල්ඔය වැව්ලි සමාගමේ රජයට අයත් 51% ක කොටස සම්බන්ධව මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සම්බන්ධීකරණය වන්නේ කෙසේද යන්න පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

ගල්ඔය වැව්ලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රජය පාර්ශ්වයෙන් එක් නිලධාරියෙකු පමණක් සිටින බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් පවසන ලදී.

නිර්දේශ

- i. ගල්ඔය වැව්ලි සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමේ රජය පාර්ශ්වයෙන් ඇති අයිතිය සම්බන්ධව පරීක්ෂා කිරීම.
- ii. ගල්ඔය වැව්ලි සමාගම කාරක සභාව හමුවට කැඳවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් 2017.03.14 දිනැතිව ඉදිරිපත් කර ඇති අංක PE/RES/HIS/Gen/2017 ලිපිය මගින්, සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනය ඇවර කිරීම සම්බන්ධයෙන් වූ 2017.02.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

එහි ඇතුළත් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ගල්ඔය වැව්ලි සමාගම වෙත පවරනු ලබන, හිඟුරාන සීනි කර්මාන්තයතනයට අයත් දේපලවල (සීනි නිෂ්පාදනාගාරය, කාර්යාලය, නිල නිවාස 94 ක් හා අනෙකුත් ඉඩම් හෙක්ටයාර් 277.753ක ඉඩම් ප්‍රමාණයක් වසර 30ක බදු පදනමින්) මුළු වටිනාකම වන රුපියල් මිලියන 516 ක මුදල (වංචල දේපලවල රජයේ තක්සේරු වටිනාකම වන රුපියල් මිලියන 222 ක හා නිශ්චල දේපල සඳහා වන වසර 30 ක් බදු ගෙවීම්වල රජයේ තක්සේරු වර්තමාන වටිනාකම වන රුපියල් මිලියන 294), එම සමාගමේ 51% ක් වන රජයේ හිමිකාරිත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමටයි.

තවද ඉහත, කාරක සභාව විසින් කරන ලද තීරණයට අනුව ගල්ඔය වැව්ලි සමාගම 2017.06.21 දින කාරක සභාව වෙත කැඳවීමට නියමිතය.

05. ගල්ඔය වැව්ලි සමාගමට මුදල් අමාත්‍යාංශයෙන් පවරන ලද වත්කම්

ගල්ඔය වැව්ලි සමාගමට මුදල් අමාත්‍යාංශයෙන් පවරන ලද වත්කම් ලැයිස්තුව පිළිබඳ කාරක සභාව විමසා සිටින ලදී.

පැරණි ඉස්කාගාරය, ආයතනයේ වත්කම් ලේඛනයේ අන්තර්ගත නොවීම කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.

නිර්දේශ

- i. අදාල වත්කම් ලැයිස්තුව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීම.
- ii. පැරණි ඉස්කාගාරය ආයතනයේ වත්කම් ලේඛනයේ අන්තර්ගත නොවීම ගල්ඔය වැව්ලි සමාගම සමඟ සාකච්ඡා කිරීමට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ට හා සී/ස හිඟුරාන සීනි කර්මාන්තයතනයේ සාමාන්‍යාධිකාරීට නිර්දේශ කිරීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක PE/GOCO/GPL/11 හා 2009.12.24 දිනැති ලිපියේ ඇතුළත් පරිදි, තක්සේරු වටිනාකම රුපියල් මිලියන 222.0ක් වූ වංචල දේපල, ගල්ඔය වැව්ලි සමාගමට පවරා ඇති අතර එම වත්කම් ලැයිස්තුව තුළ පැරණි ඉස්කාගාරය ඇතුළත්ව නොමැත. (ඇමුණුම 28)

අමුණුම 28

NOV-2011 08:30 Gal-Oya Plantations Ltd. 0633635691

Attention: Mr. Athikar - G.M.

PE/GOCO/GPL/II

24.12.2009

Secretary
Gal-Oya Plantations (Pvt) Ltd

VALUATION OF ASSETS OF HINGURANA SUGAR INDUSTRIES LIMITED

This has reference to letter undated written by the Executive Director of Gal-Oya Plantations (Pvt) Ltd on the above subject.


You are advised that the following are the assets and corresponding values transferred/leased to Gal-Oya Plantations (Pvt) Ltd (GOPL) from Hingurana Sugar Industries Limited. The total value of the assets is Rs. 516 Mn (Rupees Five Hundred and Sixteen Mn) that should be considered as the Government's interest as share capital of the Company and should be treated in the accounts accordingly.

	<u>Rs.Mn</u>	
✓ Water filtration Plant	3.0	
✓ Furniture & fittings	1.3	
✓ Stores & Workshop items	34.0	
✓ Wheel Tractors	93.0	
✓ Plant & Machinery	58.0	
✓ Trailers	8.8	
✓ Agriculture implements	3.9	
✓ Scraps	<u>20.0</u>	222.0 Mn

NPV of 30years lease rentals of
lands in total extent of 277.7539
Hectares together with Factory,
Office, Quarters & other buildings
and Structures

294.0 Mn
516.0 Mn

It should be noted that value of buildings of Rs.152 Mn situated outside the factory complex has not been included to the above schedule, since we have not yet finalized the deal regarding this land and buildings, and once we finalize it, the relevant value also be treated as part of the capital investment of the Government. Further if any asset other than the above is transferred to the GOPL in future, the value of such asset(s) should also be treated as the additional Share capital of the company made by Government.


B.M.S. Batagoda
Director General

ලංකා ධීවර සංස්ථාව

(ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2017 පෙබරවාරි මස 09 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම

2017 වර්ෂයේ සිට ඉදිරියට ඇති සැලසුම්, වර්තමාන තත්ත්වය, ක්‍රියාකාරී සැලැස්ම සංයුක්ත සැලැස්මට ඇතුළත් කර තිබේද යන්න විමසිය.

නිර්දේශ

- i. ආයතනයේ දැනට පවත්නා අයහපත් තත්ත්වය, යහපත් තත්ත්වයකට පත් කර ගැනීම සඳහා සකසන ලද උපාය මාර්ගික සංයුක්ත සැලැස්මක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කිරීම
- ii. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ගැනීම
- iii. අවශ්‍ය නම් තාක්ෂණික සහය ලබා ගැනීම

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් උක්ත සවිස්තර වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

02. රාජ්‍ය පුද්ගලික හිමිකාරිත්වය

මෙම හිමිකාරිත්වය 40-60 විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වක්‍රලේඛයකින් දන්වා ඇති බව කාරක සභාවට අනාවරණය විය.

නිර්දේශ

එම වක්‍රලේඛය කාරක සභාවට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් එම වක්‍රලේඛය කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

03. Ernst & Young ආයතනය මගින් ලංකා ධීවර සංස්ථාව පිළිබඳව පිළියෙල කරන ලද මූලික වාර්තාව

නිර්දේශ

- i. Ernst & young ආයතනය මගින් පිළියෙල කරන ලද මූලික වාර්තාව විගණකාධිපති වෙත සහ කාරක සභාව වෙත ලබා දීම.
- ii. Ernst & Young ආයතනයේ වාර්තාව සහ ආයතනය දියුණු කිරීම සඳහා අවශ්‍ය වන යෝජනා පදනම් කරගෙන විගණකාධිපති විසින් මෙම අඩුපාඩු දකින ආකාරය, මූල්‍ය කාර්ය සාධනය, වෙළඳපල ලාභ පාඩු නැති මට්ටමකින් පවත්වාගෙන යාමට ගත යුතු නිර්දේශයන් කාරක සභාව වෙත ලබා දීම .
- iii. Ernst & Young ආයතනයේ වාර්තාව සහ ආයතනය දියුණු කිරීම සඳහා අවශ්‍ය වන යෝජනා පදනම් කරගෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින්ද වාර්තාවක් කාරක සභාව වෙත ලබා දීම.
- iv. Ernst & Young ආයතනයේ වාර්තාව සහ ආයතනය දියුණු කිරීම සඳහා අවශ්‍ය වන යෝජනා පදනම් කරගෙන සංස්ථාවේ වර්තමාන තත්ත්වය, අනාගත සැලසුම් සියල්ල පිළිබඳ අමාත්‍යාංශය, Ernst & Young ආයතනය සහ ධීවර සංස්ථාව සම්බන්ධවී ඒකාබද්ධ සාකච්ඡාවක් කොට සැලැස්මක් පිළියෙල කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

Ernst & young ආයතනය මගින් පිළියෙල කරන ලද මූලික වාර්තාව ඇතුළත් සංයුක්ත තැටිය 2017.03.02 දින කාරක සභාව වෙත, ඉදිරිපත් කර ඇත.

කාරක සභාව මගින් ඉහත නිර්දේශ අංක iv යටතේ නිර්දේශ කර ඇති පරිදි ලංකා ධීවර සංස්ථාවේ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන්, සාකච්ඡාවක් 2017.03.20 දිනැතිව Ernst & young ආයතනය, මුදල් අමාත්‍යාංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා ලංකා ධීවර සංස්ථාවේ සහභාගීත්වයෙන් යුක්තව පැවැත්වීමට නියමිත බව, ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඔහුගේ අංක 1/6/7/2/2 හා 2017.03.20 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇත.

04. මාළු අලෙවිය සිදු කරන විධායක අලාභ ලැබීම

මාළු අලෙවිය සිදු කරන විධායක 32 අතරින් 2014 වර්ෂයේ විධායක 28ක්ද, 2015 වර්ෂයේ විධායක 30ක්ද 2016 වර්ෂයේ විධායක 27 ක්ද අලාභ ලබා තිබුණු අතර, පිළිවෙළින් එම වර්ෂවල ලබා ඇති මුළු අලාභය රු. 180,538,573/- ක්, රු. 138,040,828/- ක් හා රු. 68,184,221/- ක් විය. අයිස් යන්ත්‍රාගාර 08 ම 2015 වර්ෂයේ ලබා තිබූ අලාභය රු. 33,364,965/- ක් හා 2016 වර්ෂයේ රු. 17,581,153/- ක් විය.

නිර්දේශ

- i. විධායකවල අලාභය අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් කාරක සභාවට ඉදිරිපත් කිරීම.
- ii. විධායක 32 සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන ගිණුම් නිවැරදි කර ගැනීම.
- iii. වැසෙන විධායකවල පරිපාලන කටයුතු හා ගිණුම් කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාල වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි

05. සංස්ථාව සතු ඉඩම්.

සංස්ථාව විසින් භුක්ති විඳින අක්කර 09 යි පර්චස් 15.59ක් වූ ඉඩම් 08ක්, වසර 32 ක් තිස්සේ අදාල පාර්ශ්වයන් වෙතින් නීත්‍යානුකූලව පවරා ගැනීමට කළමනාකරණය විසින් කටයුතු කර නොතිබීම සහ 2006 වර්ෂයේදී එළඹී ගිවිසුමක් අනුව විකුණුම් ඇපකර මත පෞද්ගලික පාර්ශ්වයක් වෙත ලබාදී තිබූ ඉඩමේ හිමිකාරිත්වය අත්පත් කර ගැනීම පිළිබඳ විමසිය.

නිර්දේශ

- i. එම විකුණුම්කර ගිවිසුමකට බැඳීමේ පදනම,
- ii. එසේ තීරණය කලේ කවුද;
- iii. එම අවස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය කුමක්ද;
- iv. විකුණුම්කරයෙන් ලැබුණු ආදායම කොපමණද;
- v. එම ආදායම යෙදවූයේ කුමක් සඳහා ද යන්න පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට සහ විගණකාධිපතිට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාල වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

06. ට්‍රනා ව්‍යාපෘතිය

යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම ඉවත් කරන තුරු ධීවරයන්ගේ අතිරික්ත මත්ස්‍ය අස්වනු මිලදී ගැනීම සඳහා හාණ්ඩාගාර ප්‍රතිපාදන මත ආරම්භ කර තිබූ ට්‍රනා ව්‍යාපෘතියේ අපේක්ෂිත මිල ගණන් වලින් බැහැරව එවකට උප සභාපතිගේ අනුමැතිය මත මාළු තොග මිලදී ගැනීම හා විකිණීම කිරීම හේතුවෙන් සති 2ක කාලයක් සඳහා රු.47,359,695/- ක අලාභයක් ලබා තිබුණි. 2014 සිට අය නොවී පවතින ණය ගැනි ශේෂය රු. 9,682,768/- ක් වී තිබීම.

නිර්දේශ

- i. ඇමතිතුමාගේ නිර්දේශය අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කළේද;
- ii. ට්‍රැනා ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළේද;
- iii. මිල ගණන් තීරණය කළේ කවුද;
- iv. මිල තීරණය කිරීමේ කමිටුවක් තිබුණේද;

යන්න පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට සහ විගණකාධිපතිට ලබා දීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාළ වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

සි/ස ස්වාධීන රූපවාහිනී සේවය

(පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2017 පෙබරවාරි මස 21 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. **කොටස් හිමියන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම් ප්‍රමාද වී පැවැත්වීම**

නිර්දේශ

උක්ත රැස්වීම ඉතාමත් ප්‍රමාද වී පැවැත්වීම ගැන සිය නොසතුට පළ කළ කාරක සභාව මින් ඉදිරියට එම රැස්වීම නොපමාව පැවැත්වීමට නිසි පියවර ගත යුතු බව අවධාරණය කරන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කොටස් හිමියන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම් 2016.02.22 දින පවත්වන ලද බව වාර්තා කර ඇත.

02. **වෙළඳපොල කොටස පහළ යෑම සහ ගුවන් කාල ආදායම පහත වැටීම.**

2016 ජනවාරි මාසයේ 11.8 % ව පැවති වෙළඳපොල කොටස (Market Share) එම වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට 6.3 % දක්වා පහළ යෑම සහ ස්වාධීන රූපවාහිනී සේවයේ ගුවන් කාල ආදායම (Prime Time Belt Income), 2015 වර්ෂයට සාපේක්ෂව 27 % කින් පහත වැටී ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය.

කාරක සභාව මේ පිළිබඳව විමසන ලදුව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති පැවසූයේ නිර්මාණශීලී දක්ෂ නිලධාරීන්ගේ හිඟකම සහ වෙළඳපල කොටසේ අගය ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව පවතින ගැටලු මෙයට හේතු වී ඇති බවයි.

ක්ෂේත්‍රයේ සියලුම ආයතන එකතුවී වෙළඳපොල කොටස තීරණය කරන නව ක්‍රමවේදයක් පිළිබඳව සොයා බැලිය යුතු බව කාරක සභාවේ මතය විය.

නිර්දේශ

වෙළඳපොල කොටස වැඩි කිරීම, ගුවන් කාල ආදායම වැඩිකර ගැනීම සහ දැනට පවතින අනෙකුත් ගැටලු විසඳා ගැනීම සඳහා ගන්නා පියවර, යෝජනා සහ විධි ක්‍රම ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුළත කාරක සභාව වෙත යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාල වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

03. මෙහෙයුම් අකාර්යක්ෂමතා

2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පහත නිරීක්ෂණ පිළිබඳව කාරක සභාව කරුණු විමසන ලදී.

- i. උපලේඛනගත කරන ලද රු. 8,227,333/- ක් වටිනා වෙළඳ දැන්වීම් සහ වැඩ සටහන් අවලංගු කර රාත්‍රී 7.30 සිට 9.50 දක්වා ජනාධිපතිවරණ ප්‍රචාරක රැජියක් සජීවීව නොමිලයේ විකාශය කිරීම.
- ii. ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ උපලේඛනගත මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශය නොකිරීම නිසා ලැබුණු මුදලින් රු. 11,026,498/- ක් අපේක්ෂකයා වෙත ආපසු ගෙවීමට සිදු වීම.
- iii. ජනාධිපතිවරණ අපේක්ෂකයකු සඳහා විකාශය කිරීමට උපලේඛනගත කර මුදල් ලබා ගන්නා ලද මැතිවරණ දැන්වීම් ප්‍රමාණයට වඩා අධික දැන්වීම් ප්‍රමාණක් විකාශය කර තිබුණ අතර ඒ වෙනුවෙන් අය විය යුතු රු. 19,091,862/- ක් සමාලෝචිත වර්ෂය අවසානය වන තුරුම එම අපේක්ෂකයාගෙන් අය කර ගෙන නොතිබීම.
- iv. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයයින් දෙදෙනාගෙන් ගාස්තු අය කිරීමේදී එක් අපේක්ෂකයකුගේ ගාස්තු සෑම විටම අනෙක් අපේක්ෂකයාගේ ගාස්තු මෙන් දෙගුණයක් වන සේ අය කර ගෙන තිබීම.
- v. ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා රු. 101,773,058/- ක් පමණ වටිනා වෙළඳ ස්වභාවයක් ගන්නා දැන්වීම් කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව පූර්ව ප්‍රචාරක පට වශයෙන් වර්ගීකරණය කර විකාශය කිරීම. මීට අමතරව රේඛිත කාඩ් අනුව මිල නොකරන ලද තප්පර 55,317 ක කාලයකට අදාළ වෙළඳ ස්වභාවයක් ගන්නා දැන්වීම්ද පූර්ව ප්‍රචාරක පට වශයෙන් එම අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් විකාශය කිරීම.

මෙම නිරීක්ෂණ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව විධිමත් විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් මේ වසර මැද පමණ වන විට එම පරීක්ෂණ අවසන් කළ හැකි බවත් ඒ අනුව විධිමත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති පැවසීය.

නිර්දේශ

ආයතනය ලැබූ පාඩුව, ඒ පිළිබඳව තබන ලද ලොග් සටහන් ද සමගින් ආයතනයක් වශයෙන් ගත් සෑම පියවරක්ම ගෙන හැර දක්වමින් මේ පිළිබඳව වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාව වෙත යොමු කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

ආයතනය ලැබූ පාඩුව වූ රුපියල් 142,606,117/- පිළිබඳ සවිස්තර වාර්තාවක් (ඇමුණුම 29) හා මෙම දැන්වීම් විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධාන පාලක

මැදිරියේ නිලධාරීන් විසින්, ඉහල නිලධාරීන් විසින් දී ඇති උපදෙස් සම්බන්ධව තබා ඇති ලොග් සටහන් කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

තවද මෙම ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් පවත්වා ඇති අතර එහිදී, හිටපු සභාපති හේවගේ අනුර සිරිවර්ධන මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - (අලෙවි) උපාලි රංජිත් මහතා හා සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ මහතා යන තිදෙනා මෙම දූෂණ වැරදිවලට වගකිව යුතු බව තීරණය කර ඇත.

04. 2016.12.31 දිනට රු. 718,250,680/- ක අය විය යුතු සේවා දායක ණයගැති ශේෂයක් පැවතීම.

මෙම අංශවල පවතින දැඩි තරඟය අතරතුර ස්වාධීන රූපවාහිනී සේවය ණය ලබා දෙන්නේ මාස 03 ක් වැනි අඩු කාලයකින් ගෙවීමට වුවත් පෞද්ගලික අංශයේ ආයතන මාස 09 වැනි කාලයක් ඒ සඳහා ලබා දෙන බවත්, දැනට ආයතනයේ ණය අය කර ගැනීමේ අනුපාතය 99.3% ත් 99.7% අතර ඉහල අගයක් ගන්නා බවත් මෙම ණයගැති ශේෂ අය කර ගැනීම සඳහා ඒ පාර්ශව සමග එළැඹී ණය ගිවිසුම් ප්‍රකාරව පියවර ගන්නා බවත් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති පැවසීය.

නිර්දේශ

මෙම ණයගැති ශේෂය අය කර ගැනීම සඳහා ගන්නා පියවර පැහැදිලි කරමින් වාර්තාවක් මසක් ඇතුළත කාරක සභාව වෙත යොමු කිරීම.

ණයගැති ශේෂය අය කර ගැනීම සම්බන්ධයෙන් ද ක්‍රියාකාරී සැලැස්ම තුළ විසඳුම් ඇතුළත් කිරීම අවශ්‍ය බව කාරක සභාව අවධාරණය කරන ලදී.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

පවත්නා ක්‍රමවේදය තුළ මේ දක්වා ඇති ණය අය කර ගැනීමට කටයුතු කරනු ලබන බවත්, ආයතනයේ සේවාදායකයින්, ඒජන්තවරුන් සහ නියෝජිත ආයතන සමග ගිවිසුම් ඇති කර ගැනීමේදී මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කර නව ගිවිසුම් සකස් කර භාවිතා කිරීමට මේවන විටත් කටයුතු කර ඇති බවත් හා එසේ නව ගිවිසුම් තුළින් ඉදිරියේදී ණය අය කර ගැනීමේ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් සි/ස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිගේ 2017.03.29 දිනැති ලිපිය මගින් වාර්තා කර ඇත.

05. 2014 වසරේ ඇරඹී කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම 2016 දෙසැම්බර් මස වන විටත් නිම නොකිරීම.

ගොඩනැගිල්ල ඉදි කිරීමට කොන්ත්‍රාත්තුව ලබා ගත් ආයතනය එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටින බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ආයතනය සැලසුම සකස් කළ බවත් එම සැලසුමේ අනුමත ද්‍රව්‍ය ලැයිස්තුවේ යකඩ කුරු වල සභාකම සඳහන් කිරීමේ දී අවශ්‍ය සභාකම සඳහන් නොවීමේ දෝෂයක් තිබී ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

නිර්දේශ

මෙම අඩුපාඩුවට මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ආයතනය වගකිව යුතු නම් එම ආයතනයට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම් ඇතුළු සියලු ගෙවීම් කිරීම වහා නතර කරන ලෙසත්, මොරටුව විශ්ව විද්‍යාලයේ අදාල අංශයෙන් මීට හේතු ලිඛිතව ලබා දෙන ලෙස දන්වන ලෙසත් එහි පිටපතක් කාරක සභාවට එවන ලෙසත්, මේ ඉදි කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත් නිකුතුවේ සිට මේ දක්වා සියලු තොරතුරු (තාක්ෂණ ඇගයීම් කමිටුවේ තොරතුරුද ඇතුළත්ව) සමග මේ පිළිබඳව පරීක්ෂණයක් කොට වාර්තා කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාල වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

06. මධ්‍යමධ්‍යම විකාශනාගාරය

මෙහි සවිකිරීම් සඳහා 2012 වර්ෂයේදී රු. 5,791,748/- ක පිරිවැයක් දරා UHF Antenna System එකක් මිලදී ගත්තද අදාල ව්‍යාපෘතියේ කටයුතු 2016 වර්ෂය අවසානය වන තුරුම ආරම්භ නොකොට Dialog Axiata ආයතනයේ ස්ථාපිත සම්ප්‍රේෂණ උපකරණ කුලියට ගැනීම මගින් කර ඒ සඳහා විදුලි බලය, ඇන්ටනා කුලිය සහ සම්ප්‍රේෂණාගාර කුලිය වශයෙන් පිළිවෙලින් රු. 5,875,737/- ක්, රු. 4,648,934/- ක් සහ රු. 2,432,640/- එම ආයතනයට ගෙවීම.

UHF Antenna System එක යොදා ගැනීමට වඩා Dialog Axiata ආයතනයේ ස්ථාපිත සම්ප්‍රේෂණ උපකරණ කුලියට ගැනීම වාසිදායක වූ නිසා එසේ කළ බව සභාපති පවසන ලදී.

නිර්දේශ

වර්තමාන තත්ත්වය පිළිබඳව මාසයක් ඇතුළත වාර්තාවක් කාරක සභාව වෙත එවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මධ්‍යමධ්‍යම කඳු මුදුනේ සවිකිරීම සඳහා මිලදී ගත් ඇන්ටනා පද්ධතිය, එම විකාශනාගාරය සඳහා භාවිතා නොකරන ලද නිසා යාපනය ප්‍රදේශයට “ වසන්තම් “ රූපවාහිනිය විකාශය වඩාත් හොඳින් ව්‍යාප්ත කිරීම සඳහා යාපනයේ පිහිටි ශ්‍රී ලංකා

ටෙලිකොම් මධ්‍යස්ථානයේ පිහිටි ඇන්ටනා කුළුනේ මෙම ඇන්ටනාව සවිකර ඇති බව වාර්තා කර ඇත.

**Presidential Election – 2015
Election Advertising Campaign on Independent Television Network**

Summarized report of the loss of income by misusing the TV and Radio channels for Presidential Election Campaign.

Description	ITN	VTV	Lakshanda (ITN fm)	Total Loss of income
Loss of income by non telecasting / cancelling the scheduled commercials of NDP Candidate – Mr. Maithreepala Sirisena. (Received money on non telecast advertisements had to refund to the candidate.	8,663,768.00	1,618,888.00	743,843.00	11,026,499.00
Loss of income by misusing the daily airtime and telecasting excess commercials, snippets etc. in favouration of UPFA Candidate. (These excess commercials had been telecast without scheduled in scheduling dept.)	101,773,058.00	10,504,675.00	-	112,277,733.00
Loss of income by misusing the daily beam and aired the excess commercials, DJ Announcements etc. in favouration of UPFA Candidate Mr. Mahinda Rajapaksha.			8,606,740.00	8,606,740.00
Non settlement of outstanding balance due from the Adv. Agency of Spell Solution (Mr. Bashwara Gunarathna) regarding the scheduled and telecast commercials for UPFA Candidate Mr. Mahinda Rajapaksha.	2,467,812.00	-	-	2,467,812.00
Loss of income by cancellation the clients advertisements already scheduled from 07.30 pm to 09.50 pm as live telecasting of election propaganda meeting of UPFA Candidate at the date of 05.01.2015	8,227,333.00	-	-	8,227,333.00
Total loss on misusing the daily beam of TV and Radio channels.	121,131,971.00	12,123,563.00	9,350,583.00	142,606,117.00

Note :

- The above information quoted from Internal Audit Reports prepared for advertising campaign on Presidential Election - 2015
- Internal investigations , formal disciplinary inquiries are proceeding and an inquiry was held by Presidential Commission regarding the misusing of the airtime as above. Further investigation is conducted by the Bribery Commission.
- The value of excess commercials, snippets etc. calculated base on the advertising rate card.
- Complied with the observations in Management Report – 2015 issued by Government Auditors.


 Chief Internal Auditor

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

(උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය)

විමර්ශනය කරන ලද දිනය : 2017 පෙබරවාරි මස 22 දින

හඳුනාගත් ප්‍රධාන ගැටලු

01. අවිධිමත් බඳවා ගැනීම්

දැන්වීමක් පළ කර බඳවා ගැනීම් නොකර 2015 වර්ෂයේදී යම් තෝරා ගැනීමක් මත බඳවා ගැනීම් සිදුකර තිබේදැයි විමසිය.

මේ සම්බන්ධයෙන් 2006 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයක් මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 697 නමින් වක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව මෙම කටයුතු සිදු වී ඇති බව සභාපති පැවසීය.

නිර්දේශ

කැබිනට් තීරණය සහ වක්‍රලේඛය විගණනය සඳහා යවන ලෙස නියෝග කිරීම.

02. වාහනයක් මිලදී ගැනීම

විශ්ව විද්‍යාල ප්‍රවේශ අත් පොත් අලෙවි කර ලැබෙන ආදායමින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 25ක් වැය කර වාහනයක් මිලදී ගෙන තිබේදැයි විමසිය.

2014.05.02 දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ ලිපියකට අනුව, උපයා ගත් අරමුදල් තිබේ නම් ඒවා ප්‍රයෝජනයට ගෙන අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට යටත්ව වාහනයක් මිලදී ගත හැකි බවත් ඒ අනුව ලේකම්ගේ අනුමැතිය සහිතව 2015 දී වාහනය මිලදී ගත් බවත් පැවසීය.

නිර්දේශ

වාහනයක අවශ්‍යතාවය පැහැදිලි කොට ඒ සඳහා අවශ්‍ය මුදල් කැබිනට් අනුමැතියකින් ලබා ගත යුතුව තිබූ බවත්, උපයාගත් අරමුදල් වලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ සුභ සිද්ධිය සඳහා යම් ක්‍රියා මාර්ග ගත යුතුව තිබූ බවත් කාරක සභාවේ නිර්දේශය විය.

03. විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමේදී පුරප්පාඩු පැවතීම

A 3ක සාමාර්ථයක් ලබා ගත්තද විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට නොහැකි අවස්ථා වාර්තා වී ඇති බවටත්, අවශ්‍ය ප්‍රමාණයට ළමුන් ඇතුළත් කර නොගැනීම නිසා පුරප්පාඩු පවතින බවත්, අවධානයට යොමු කිරීම.

ලේඛන අනුව සම්පූර්ණ සංඛ්‍යාවම ඇතුළත් කරගෙන ඇත්තේ, ළමුන්ගේ පැමිණීමේ අඩුවක් තිබෙන බවත්, අයදුම්පත් Online පිරවීමේදී වැරද්දක් සිදු වී තිබුණොත් එය නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, මේ පිළිබඳව අධ්‍යාපන කලාප මට්ටමින් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ බවත්, සභාපති පැවසීය.

නිර්දේශ

සභාපතිගේ විස්තරය අඩංගු සංක්ෂිප්ත වාර්තාවක් සතියක් තුළ කාරක සභාවට එවන ලෙස නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

2017.05.25 දින වන විටත් අදාළ වාර්තාව කාරක සභාව වෙත ලබා දී නොතිබිණි.

04. පෞද්ගලික විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ආරම්භ කිරීම

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුද අනුමැතිය ලබා ගැනීමෙන් පසුව විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් අනතුරුව අධීක්ෂණයක් සිදු කරනවාද යන්න විමසීය.

2012.02.22 දිනට ප්‍රථමයෙන් අනුමැතිය දීමේ බලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබූ නමුත් පසුව එම බලය අමාත්‍යාංශයට පවරා ඇති බවත්, විශ්ව විද්‍යාල පනතේ 25A හා 70 වන වගන්ති යටතේ අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන බලයලත් නිලධාරී (Specified Authority) හෝ ආයතනයක් මඟින් පෞද්ගලික උපාධි පිරිනමන ආයතන අනුමත කරනු ලබන බව පැවසීය.

මාලමේ SAITM ආයතනය 2007 වර්ෂයේ ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බවත්, 2011 වර්ෂයේ මූලික විමර්ශනයක් සිදු කර ඇති බවත්, විමර්ශන වාර්තාව අනුව යම් අඩුපාඩු තිබූ නිසා කොන්දේසිගත ලියාපදිංචියක් ලබා දී තිබුණු බවත්, 2011.08.30 වන දින ගැසට් නිවේදනයක් මඟින් සපුරා ගත යුතු කොන්දේසි දත්වා තිබුණු බවත්, මෙම කොන්දේසි සම්පූර්ණ කර ඇති බව පිළිගෙන එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය SAITM වෙත ලිපියක් යවා ඇති අතර ඒ සඳහා පහත නම් සඳහන් වන පුද්ගලයින්ගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් ඇති බවත් එම කමිටුව මගින් ආයතනික විමර්ශනයක් (Institutional Review) කිරීමෙන් පසු ආයතනික ධාරිතාව (Institutional Capacity) ප්‍රමාණවත් බවට වාර්තා කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් පැවසීය.

- i. මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා
- ii. පී.රනේපුර මහතා
- iii. සුජීව රාජපක්ෂ මහතා

නිර්දේශ

පහත කරුණු ඇතුළත් කරමින් සවිස්තරාත්මක වාර්තාවක් විගණකාධිපතිට පිටපතක් සහිතව 2017.03.08 දිනට ප්‍රථම කාරක සභාවට එවන ලෙස නියෝග කිරීම.

- i. මෙම ක්‍රියාවලිය ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් ආරම්භ වූ 2007 සිට 2011 මූලික විමර්ශන වාර්තාව,
- ii. කොන්දේසි අඩංගු ගැසට් නිවේදනය,
- iii. කොන්දේසි සම්පූර්ණ කිරීමට දී ඇති කාලය මාස 06 පිරීමට දින 07ක් තිබියදී 2012.02.22 දින ගැසට් නිවේදනයක් මගින් බලය පවරා ගත් ආකාරය,
- iv. 2014.05.05 දින නෙවිල් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීම,
- v. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය විසින් SAITM ආයතනයට ලබා දී ඇති කොන්දේසි සම්පූර්ණ කර ඇති බව අමාත්‍යාංශයට දන්වා ඇති ආකාරය පිළිබඳවත්,
- vi. OASIS ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව
- vii. එසේම ආයතනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට පත් කරන ලද කමිටුව පිළිබඳව විස්තර වාර්තාවක්

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කාරක සභාව මගින් ඉල්ලා ඇති ඉහත වාර්තාව, කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

05. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැවත වරක් කාරක සභාව ඉදිරියට කැඳවීම

2017 මාර්තු 10 දින නැවත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කාරක සභාව ඉදිරියට කැඳවීමටත්, එදිනට හිටපු සභාපතිවරිය සහ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාද ඇතුළුව වර්තමාන අමාත්‍යාංශ ලේකම්, වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අදාල වන අනෙකුත් නිලධාරීන් අවශ්‍ය ලේඛන සහිතව කමිටුව ඉදිරියට කැඳවීමත් නියෝග කිරීම.

නිර්දේශ

පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ස්ථාපිත කිරීම හා විශේෂයෙන් SAITM ආයතනයට අනුමැතිය ලබාදීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කමිටුව ඉදිරියට නැවත කැඳවීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

කාරක සභාව තීරණය කල පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2017.03.09 හා 2017.03.20 යන දිනයන් දෙකෙහිදී කාරක සභාව ඉදිරියට කැඳවන ලදී.

06. අධ්‍යයන සහකාර

විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන සහකාර නමින් හැඳින්වෙන සේවක පිරිස අයත් වන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයටද අනධ්‍යයන කාර්ය මණ්ඩලයටද එමෙන්ම මේ අයට උසස්වීම් ක්‍රියාවලියක් තිබේද යන්න විමසිය.

මේ අය අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් නොවන අතරමැදි කණ්ඩායමක් බවත්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව උසස්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට එකඟතාවය පළ කළද තවම එය ලැබී නොමැති බවත් පැවසීය.

නිර්දේශ

තවමත් අනුමැතිය ලබා දී නොමැති වීමට හේතු දක්වමින් සතියක් ඇතුළත මේ සම්බන්ධයෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම.

වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කිරීම

මේ සම්බන්ධයෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක BD/UNI/UGC/COPE/2011-2014 හා 2017.03.10 දිනැති ලිපිය මගින් දන්වා එවා ඇත්තේ මෙම කරුණට අදාළව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් එයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කල යුතු නිර්දේශ වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.

තවද, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ සිදු කිරීමට නියමිත කාර්ය මණ්ඩල සමාලෝචනයේදී මේ පිළිබඳව අවධානය යොමු කල හැකි බවත් වැඩිදුරටත් දන්වා එවා ඇත.

Profit / (Loss) or Net Surplus/ (Deficit) before Tax

Profit/ (Loss) before Tax (COPE – 2017)

No	Entity	Profit / (Loss) before Tax for the year ended 31 st December (Rs.)		
		2016	2015	2014
1	Airport & Aviation Services (Sri Lanka) Ltd.	6,908,594,354	2,378,125,373	5,496,029,765
2	Lanka Sathosa Ltd.	Financial statements Not Submitted yet	Financial statements Not Submitted yet	(1,722,947,369)
3	The Co-Operative WholeSale Establishment (CWE)	Financial statements Not Submitted yet	(539,887,014)	(313,971,655)
4	People's Bank	20,813,660,000	19,519,519,000	17,231,057,000
5	National Lotteries Board	896,889,668	910,801,268	109,189,912
6	Ceylon Petroleum Corporation	69,620,013,000	(19,885,780,000)	1,129,025,000
7	Lanka Mineral Sands Limited	Financial statements Not Submitted yet	502,754,508	327,609,174
8	Geological Survey and Mines Bureau	1,591,342,826	1,055,590,343	842,062,409
9	Hingurana Sugar Industries Ltd	Financial statements Not Submitted yet	1,508,406	(3,895,191)
10	Ceylon Fisheries Corporation	Financial statements Not Submitted yet	(259,917,474)	(119,187,790)
11	Independent Television Network Limited	(69,600,043)	587,158,584	638,257,397

Net Surplus/ (Deficit) before Tax (COPE – 2017)

No	Entity	Surplus / (Deficit) before Tax for the year ended 31 December (Rs.)		
		2016	2015	2014
1	National Transport Commission	224,637,178	158,735,053	162,252,416
2	Sri Lanka Tourism Development Authority	383,499,550	308,312,524	325,029,262
3	Central Environmental Authority	45,142,000	(72,318,000)	(61,310,000)
4	Sri Lanka Ayurvedic Drugs Corporation	Financial statements Not Submitted yet	62,153,332	14,474,024
5	University Grants Commission	16,958,489	43,081,432	43,733,945

